

Ceylon Government Gazette

Published by Authority.

No. 5,799—FRIDAY, AUGUST 30, 1901.

PART I.—General: Minutes, Proclamations Appointments, and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

Land Sales :—	PAGE	Land Acquisition Notices	PAGE
Western Province	1943	... 1992
Central Province	1959	—
Northern Province	—	—
Southern Province	1963	—
Eastern Province	1974	—
North-Western Province	1978	1995
North-Central Province	1980	2000
Province of Uva	—	—
Province of Sabaragamuwa	1989	—
			Miscellaneous Provincial and District Notices:—
			Sales of Salt and Timber —
			Notifications of Close Season, Infected Areas, &c. —
			Specifications under "The Irrigation Ordinance" —

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,218, W. P.

Colonial Secretary's Office,
Colombo, August 15, 1901.

ON Friday, October 11, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east. Upset Price

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent.	per Acre.	Rs.
R 21	Pattiyagama	Kirigollewila	U. Don Karthelis	0 0 34	10	
Z 22	Giridara	Kaduruwelawatta	V. Caranis Appu	3 2 3	10	
B 23	Do.	Kirigalpotteland	V. Thelenis Appu	1 1 38	10	
E 24	Do.	Tuduwanullewatta	H. Simon Fernando	0 3 33	10	
C 23	Do.	Kirigalpotta	L. Issan Appu and others	12 3 1	10	
1	Pelpita	Lentherigollewatta	K. Pelis Perera	0 2 25	10	
2	Do.	do.	do.	0 0 24	10	
9	Do.	Dodangaspitiyakanda	W. John Francis Perera	23 0 0	10	
						C 1

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent.	Upset Price per Acre.	
				A. R. P.	Rs.	
F 23	Giridara	Preliminary plan 12 (cadastral survey). Situation—Ambagahadeniya	Gangaboda pattu of Siyane korale east. S. Baronch Appu of Gal-	1 0 23	10	
W 22	Do.	Kaduruwelawatta	potugoda V. Jasin Appu	4 3 8	10	
146	Tarala	Preliminary plan 16 (cadastral survey). Situation—Vaulugahalanda alias Villa-koladeniyawanata	Gangaboda pattu of Siyane korale east. V. Abraham Perera	0 3 34	10	
J 29	Senasungoda	Preliminary plan 15 (cadastral survey). Situation—Millagahawattadeniya	Gangaboda pattu of Siyane korale east. K. Don Davith	0 0 20	10	
O 17	Galpotugoda	Preliminary plan 7 (cadastral survey). Situation—Bogahakanatta	Gangaboda pattu of Siyane korale east. Surige Thomis Appu	2 0 0	10	
C 18	Do.	Do.	Galgediyangodawatta	K. A. Hendrick Appu	1 0 37	10
B	Pelpita	Preliminary plan 1 (cadastral survey). Situation—Lentherigollewatta	Gangaboda pattu of Siyane korale east. W. Abraham	5 2 15	20	
V	Do.	Tammanagahawatta	M. Sinno Appu	7 3 0	20	
Y	Do.	Kahatagahawatta	S. Girigoris Appu	4 1 28	20	
Z	Do.	do.	do.	1 0 0	20	
W	Do.	Delgahawatta	S. Sugatan Perera and another	0 1 27	20	
70	Anuragoda	Preliminary plan 47 (cadastral survey). Situation—Wanathawatta	Gangaboda pattu of Siyane korale east. H. Sardiel Vedarala	0 1 21	20	
C 30	Tarala	Preliminary plan 16 (cadastral survey). Situation—Kawdubogahawatta	Gangaboda pattu of Siyane korale east. D. Davith Appu	1 2 6	20	
Y 29	Do.	Kirwanagodella	D. Don Harmanis	0 1 20	20	

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,218, W. P.

වම් 1901 කුඩා අගෝස්තු මස 15 වෙනි දින කොළඹ මහයෙනු තුළු පැවති මෙය දීමිය.

බැස්සා නිර්දේශ මූලික වෘත්තීය ආණ්ඩුවේ එපත් කළුන් නැස්සේ විසින් මෙහි පහත සඳහන් වෙන ඉමුම් ආණ්ඩුවේ තීයෙකුට ප්‍රකාර වෙත වම් 1901 කුඩා මෙයෙන් මුළු මස 11 වෙනි දිනු පිකුරුදා අවල් 12 ට කොළඹ කිවිවෙරියේදී විකුණුවට නොහැරු හිත්දුකරදෙන්ට යෙදෙනවා ඇත.

සිනියම 10. (ලංකා, මැතිවාසිකිරී සියලු කොරල් යෙකුවා බිජාවා ඇත.)

නො.	ගම.	ශුබිමේ ගම.	නො. ගෙවා ඇත්තා නම. අ. රු. ප. රු.
R 21	ප්‍රවීරියකම	කිරිගලුල්ලේ විල සිනියම 12.	උ. දෙළුන් කරනේලිස් 0 0 34 10
Z 22	ගිරිදර	කදුරුවෙලු වත්ත	ව. කරනිස්අප්පු 3 2 3 10
B 23	එම	කිරිගලුලේ පොත්තේ ලුන්ද	ව. තෙලෙනිස්අප්පු 1 1 38 10
E 24	එම	ඇවුවමුල්ලේ වත්ත	හ. සිමන් ප්‍රභාන්දු 0 3 33 10
C 23	එම	කිරිගලුලේ පොත්ත	ල. ඉසන්අප්පුසකතවත් 12 3 1 10
1	පැලුපිට	ලෙස්කාරිගෙලුලේ ලක්ද එම	ක. පැලුපිට ප්‍රේර 0 2 25 10
2	එම	දෙළඩුන්ගස්පිටය කිවද	එම 0 0 24 10
9	එම	සිනියම 1.	ව. පෙළුන් ප්‍රුන්සිස් ප්‍රේර 23 0 0 10
F 23	ගිරිදර	අභ්‍යන්තරාධිතිය සිනියම 12	ස. බාරුගෙන්විජ්පු (ගල් පොත්තුයෙකුව) 1 0 23 10
W 22	එම	කදුරුවෙලු වත්ත	ව. ජ්‍යිත්න්අප්පු 4 3 8 10
146	නයල්	වත්තිගහලුන්ද නොහැරු විල සිනියම 15.	වේරගලුන්ලිලුහම්ප්‍රේර 0 3 34 10
J 29	සැකසුන්ගෙයාචි	මිල්ලුගහවත්තේ දෙනිය සිනියම 7.	ක. දෙළුන් දුවිත් 0 0 20 10
O 17	ගලුපොත්තුගෙයාචි	බෝගහකනයන්ත	සුරින් නොමිස්අප්පු 2 0 0 10
C 18	එම	ගලුගෙවියන්ගෙයාචි වත්ත	කො. ශේන්ලිස්අප්පු 1 0 37 10
B	පැලුපිට	ලෙස්කාරිගෙලුලේ වත්ත	ව. එබුකම් 5 2 15 20
V	එම	තම්මන්ගහවත්ත	ම. සිංණෝස්අප්පු 7 3 0 20
Y	එම	කාගවගහවත්ත	ස. ග්‍රියෝරිස්අප්පු 4 1 28 20
Z	එම	එම	එම 1 0 0 20
W	එම	දෙළඩුන්ගහවත්ත	ස. ප්‍රාගත්ත ප්‍රේර සහ කොනෙක් 0 1 27 20

கோ.	அம்.	ஒவிலே ஈடு.	கோ:தெஹி ஆயனே நூல். அ. ரி. ப. ரி.
70	ஷ்வரரைவி	பினியம் 47. (லங்காமூர்திம்.)	க. சர்வீகால் வெடியல் 0 1 21 20
0 30	தர்ஜீ	பினியம் 16. (லங்காமூர்திம்.)	ம. டுரியாப்பர் 1 2 6 20
Y 29	தீரை	கவிதைவேர்காவத்து கிரல்வானு சொல்லீலை	ஏ. தெடுபு கர்மாநிச் 0 1 20 20
மேல் ஒவிலே ஈடு வைசிட்டிர கூரனு சர்வீகார்த்தாயால் ஸ்ரீவீந்தேநேந்தீ, விதிநிலே கோ:ப் டெகி ஈனு செப்ஹானிர தீஸாலே வா:கு:விபதி அ.ஷ்வாவே தீர்த்தால்வா:ந:பே:நே:ந: தூகானே:ந: பூர்விவக.		கரைகர அ.ஷ்வாவூர ராஜா:தவு:வகா:பே:ந: அ.ஷ்வ: தூக: விதில்லை. பி. வெல்லர், ஏ.விசுவலை உக்கைதூக:ரிச் வா:க:	

No. 1,219, w. p.

**Colonial Secretary's Office,
Colombo, August 21, 1901.**

ON Tuesday, October 15, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,849. Situation—Meda pattu of Siyane korale west.
Village—Siwralumulla.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
9666	Bogahawatta	R. Sinchiappuhami and another	Two jak trees 21 years old	1	2 38.	30
Preliminary plan 10,915. Situation—Meda pattu of Siyane korale west. Village—Kamburugoda.						
9999	Dawatagahaowita	M. K. Siyadoris and others	Owita	0	1 26	20
Preliminary plan 10,913. Situation—Meda pattu of Siyane korale west. Village—Morupola.						
9996	Kidaranwalaowita	K. Siman Fernando and others	Owita	2	1 20	30
Preliminary plan 11,062. Situation—Yatigaha pattu of Hapitigam korale. Village—Halpe.						
10529	Tiruvanakele	Crown	Chena	5	1 8	45
10528	Do.	John Paulis Wickramasingha	Cocoanut plants 4 years old	0	1 10	50
Preliminary plan 10,205. Situation—Yatigaha pattu of Hapitigam korale. Village—Halpe.						
7463	Godellapitakele	Crown	Forest and jungle to be reserved	16	0 15	—
7464	Meddagamakanda alias Parahanhalpekanda	do.	do.	50	0 0	—
7465	Tiriwanagodella alias Katuwekele	do.	do.	37	3 16	—
7465½	Halpekanda	—	Jungle	5	3 34	35
Preliminary plan 11,090. Situation—Adikari pattu of Siyane korale west. Village—Hunupitiya.						
10693	Nitulmulkumbura	Crown	Deniya	0	2 38	30
10694	Muttettukumbura	B. Jaginial Rodrigo and others	Paddy field	0	0 14	30
Preliminary plan 11,089. Situation—Adikari pattu of Siyane korale west. Village—Hunuputiya.						
10691	Halgahakumbura	Crown	Paddy field	0	0 25	30
10692	Tattipallekumbure-deniya	do.	do.	4	1 22	30
Preliminary plan 11,093. Situation—Adikari pattu of Siyane korale west. Village—Dalupitiya.						
10706	Galpotteowita	W. G. A. Jayawardane	Owita	0	3 11	20
Preliminary plan 11,088. Situation—Meda pattu of Siyane korale west. Village—Mahaowita.						
10689	Rukattanagahaowita	I. Sawariya	Owita	0	3 25	20
Village—Weediyawatta.						
10690	Kongahawatta	M. Adochchiya Fernando	Cocoanut plants 4 years old	1	2 8	20
Preliminary plan 11,098. Situation—Meda pattu of Siyane korale west. Village—Magalagoda.						
10712	Kahatagaha-owita	R. A. Sardiel Appu and others	Owita	0	2 6	40

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,219, W. P.

වත් 1901 කුට් අයෝසන වක 21 වෙති දින කොළඹ
මහෙසෙනුවාරීසුලත්තාන්තේ තුන්තොරුවේදී.

(C) ස්නායිර දිසාමේ වාංශාධිපති ආණ්ඩුවලි එජජ්ඩ්බූජ්ස් හැඳු පිළිගි මෙයි පහත සඳහන්වෙත ආණ්ඩුව ප්‍රසාදක ඉච්චා
ක්‍රමාවිලියේදී වෙනත් අයිතිවාසිකර විකුණුවට හොඳුවන් ස්ථිරුකර දෙන්ට යෙදෙනවා, ඇතු.

සිනියම 10,849. පිළිම සියනුකොරලේ මැදපත්තුව. ගම—සිවරත්මුල්ල.

අත්තර

නො.	ඉඩිමේ නම.	අධිකාරී නියන්තු.	අයිතිවා.	මහත්.	අ. ර. ප.	රු.
9666	බේගකුවන්ත	ර. සි. එල්ජ්ඩ්බූජ්ස් සහ සෙනෙක් 21 අවුරුදුවූස් කොස්ගස් 2ක්	21 අවුරුදුවූස් කොස්ගස් 2ක්	1 2 38	30	
9999	ද්‍රව්‍යක්ෂිතව	ම. ක්. සියනුම්පිටිස් සහ හවත් ස්ප්‍ර්‍රා	සිනියම 10,913. ගම—මෝරුපෙලු.	0 1 26	20	
9996	ක්‍රිඩ්‍රාන්තල මිට්ට	ක්. සිවන්ත්‍රාන්ත්‍රාන්ත් සහ හවත් මිට්ට	සිනියම 11,062. පිළිම හා පිළිගම්කොරලේ යටිගාපන්තුව. ගම—හල්පේ.	2 1 20	30	
10529	නිරුවානා පාලේ	ආණ්ඩුව්	පේරු පාලිඵ් මිනුමස්-ස්	5 1 8	45	
10529	උම්	පේරු පාලිඵ් මිනුමස්-ස්	4 අවුරුදු ව්‍යක් පොල්පාලු	0 1 10	50	
7463	ගොඩුල්ලපිටි කැලේ	ආණ්ඩුව	සැලේ (කාකකම්)	16 0 15	—	
7464	මැද්දේගම්කජද නොහො	තම	තම	50 0 0	—	
7465	න් පරෙකුලුපිටි හො	තම	තම	37 3 16	—	
7465½	න් ප්‍රේල්පිටි	තම	සැලේ	5 3 34	35	
	සිනියම 11,090.	පිළිම සියනුකොරලේ අධිකාරීපත්තුව. ගම—සුඩුපිටිය.				
10693	නිඛල්වල්ල සුඩුර	ආණ්ඩුව	දෙවිය	0 2 38	30	
10694	මුන්නොටුව සුඩුර	බ. පැනිනිල් රුදුව සහ හවත් සුඩුර	සිනියම 11,089.	0 0 14	—	
10691	හල්ගෙකුණුර	ආණ්ඩුව	සුඩුර	0 0 25	30	
10692	හස්තිපල්ල සුඩුරේ	දෙවිය	තම	4 1 22	30	
	සිනියම 11,093.	ගම—දාල්පිටිය.				
10706	ගල්පොනේ මිට්ට	ව. ග. අ. ජයවර්ධන	ස්ප්‍ර්‍රා	0 3 11	20	
	සිනියම 11,088.	පිළිම සියනුකොරලේ මැදපත්තුව. ගම—මහත්මිව.				
10689	රැක්ස්න්තාන්තග	ඉ. ප්‍රතිසා	මිට්ට	0 3 25	20	
10690	කොන්ගෙකුවන්ත	ම. අදෙල්වියක ප්‍රකාස්ප්‍ර	ගම—විදියවත්ත.	1 2 8	20	
10712	කාකවගා මිට්ට	ර. අ. පරිදියල්පිත සහ හවත් මිට්ට	සිනියම 11,098.	0 2 6	40	

මීම ඉඩිමේ ගැන වැකිරුදු කාරණ සර්වීසිර්කරල්ලුන්තාන්තේගැනී, විකිනීමි කොන්දේසි ගැන බ්‍රිතාන්තා
දිසාමේ වාංශාධිපති ආණ්ඩුවලි එජජ්ඩ්බූජ්ස් හැඳු පිළිගියා සැඳහා දැනුවට ප්‍රථම.

රැකර ආණ්ඩුකාර උතුම්කානවහන්තේ ප්‍රාදුවලු,
චිල්පි. එ. මේල්ට්,
වැඩිබලුන මහෙසෙනාරීස් විමික.

No. 1,220, W. P.

Colonial Secretary's Office,
Colombo, August 21, 1901.

(O) On Monday, October 21, 1901, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,076. Village—Horekele.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price per Acre.	
				A. R. P.	Rs.
7138	Pokunawatta	Mututantirige Siman Fernando of Horetuduwa	Garden	0 0 22	2,000
7139	Do.	Balapuwaduge Suwaris Mendis of Horetuduwa	do.	0 0 16.50	2,000
7140	Do.	Mututantirige Andris Fernando of Horetuduwa	do.	0 0 13.50	2,000
7141	Do.	Heirs of Joseph de Mel of Horetuduwa	do.	0 0 7.50	250
7142	Do.	Mututantirige Siman Fernando of Horetuduwa	Owita	0 0 10.50	250
7143	Do.	Heirs of Colombapatabendige Abraham Perera	Garden	0 0 30	2,000
7144	Do.	Colombapatabendige Elias Perera of Horetuduwa	do.	0 0 12.50	2,000
7145	Do.	Colombapatabendige Bastian Perera of Horetuduwa	do.	0 0 11	2,000
7146	Do.	Mututantirige Siman Fernando of Horetuduwa	do.	0 0 27	2,000
7147	Do.	Lindamulage Harmanis de Silva of Horetuduwa	Owita	0 0 10	250
7148.	Do.	Mututantirige Siman Fernando of Horetuduwa	do.	0 0 20.50	250
7149	Delgahawatta	Mututantirige Luwis Fernando of Horetuduwa	Garden	0 0 14	2,000
7150	Do.	Mututantiripatbendige Mendis Coorey of Horetuduwa	do.	0 0 22.75	2,000
7151	Do.	Mututantirige Abraham Fernando of Horetuduwa	do.	0 0 10.50	2,000

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
7152	Delgahawatta	Mahamarakkalage Henry Suwaris Perera of Horetuduwa	Garden	0	0	21	2,000
7154	Godaporagahawatta	Podimarakkalage Mathes Perera of Horetuduwa	do.	0	0	7.75	2,000
7155	Do.	Mudalidewage Luwis Pieris and others of Horetuduwa	Garden	0	0	6.25	250
	Situated in the Panadurebadda of the Panadure totamune.						
	Preliminary plan 8,750. Village—Wanahengoda.						
7161	Bulugahaland	Crown	High jungle	18	3	36	30
7162	Do.	do.	Jungle	10	1	20	30
7164	Kiripellagahaland	do.	do.	4	2	21	30
C 365	Alubogahawattalanda	Dodangodage Don Carolis of Badana- goda	Garden	0	1	10	20
3267	Dangahaowita	Crown	Owita	0	0	8	10
3268	Kandegewelatunelamodera	do.	Deniya	0	1	36	10
J 365	Dodangodagewatta-addara <i>alias</i> Lindalangaowita	do.	do.	1	2	28	10
M 365	Badanagodamahakumbura	Heris of Don Johannis Tewarap- peruma and others	Paddy field	24	0	0	40
Q 365	Badanagodawilhadu- deniya	Crown	Deniya	4	3	19	15
3269	Batahenaland	do.	Chena and jungle	3	3	1	30
3270	Kosgahawattalanda	do.	do.	7	3	0	30
3271	Tunelamoderadeniya	do.	Deniya	6	0	15	15
3273	Elukudumulla	do.	do.	4	2	21	15
3274	Kosgahawattalanda	do.	Jungle	12	2	17	30
3275	Kosgahaudumullewatta	Sandaranekatige Agirisa and others	Garden	0	1	6	30
3279	Kajuatteland	Crown	Chena and jungle	4	0	23	30
3280	Uluwawelapahalagankanda	do.	Deniya	7	3	30	15
	Situated in the Beruwalbadda of the Kalutara totamune.						
N 615	Waulugaha <i>alias</i> Goraka- duwaland	D. J. de Tissera	Garden	5	2	4	30
	Situated in the Payiyagalbadda of the Kalutara totamune.						
6982	Millagahapola	Crown	Jungle	3	1	27	40
6983	Do.	do.	do.	0	3	5	40
	Situated in the Munwattebage pattu of Rayigam korale.						
I 645	Hikgahaowita	Heirs of Olaboduwe Nekatige Cornis Fernando	Owita	1	1	29	60
	Situated in the Kumbuke pattu of Rayigam korale.						

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,

W. W. BROWN,
Acting Colonial Secretary.

No. 1,220, W. P.

මෙම 1901 ක්‍රියා පූරුෂීකෘති මිය 21 වෙනත් දින කොටඳු.

මහසෙනතුරිස්ට්‍රෝනික්ස් සේවා මෙහෙයුම් දැනු ඇත්තේ නොවූ.

ක්‍රි එහි දිනේතින්නේ ආණ්ඩුවේ උපජ්‍යන්ගෙන් සාම්ප්‍රදායික ප්‍රශ්න මෙහි ප්‍රසිද්ධ මෙහි පැහැ සැදුනු ලබන ආණ්ඩුවේ තුවයේ කොට්ඨාස ප්‍රකාරව වලි 1901 ක්‍රි මීඛෝම්බූම් මය 21 වෙනි දිනවූ සඳහා දාල 129 යුතු යුතු නිවැරදි වෙන්දෙසිකර එකු මුළුව හෝ සිංහලයාරනුව ගැඹැඩවා, ඇතුළු.

கிடைக்கும் 10,076. குமி—குருவரேங்கு, லெ.

ମୁଦ୍ରଣ

191

146

මහාචාර්ය
මහත්මිය

Q. Qz. B. Qi.

0 0 22 2,000

— 1 —

0 0 16·50 2,000

2-12-50-2-000

0 0 13·50 2,000 .

0 0 7:50 : 850

0 . 0 750 250

0 0 10:50 250

0 100 200

0 0 30 2,000

卷之三

0 0 12·50 2,000

C 2

No. 1,221, W. P.

Colonial Secretary's Office,
Colombo, August 21, 1901.

ON Monday, October 7, 1901, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,927. Village—Duwegoda.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price per Acre.			
				A.	R.	P.	
10024	Ketekerellagalalanda	Crown	Chena and jungle	15	3	0	30
10025	Kendagahalanda alias Kos-gahalanda	do.	do.	6	0	10	30
10026	Kosgahalandawatta	Hendrick de Alwis Gunatillake of Palayangoda and others	Garden	2	1	12	100
10027	Kendagahawilalandawatta	Susaumestiriyar Tambi Pulle Six cocoanut plants of Maggona and others 2 years old	2 years old	0	0	29	20
		Situated in the Maggonbadda of the Kalutara totamune.					

Preliminary plan 10,904. Village—Angangoda.

9943	Adikarihena	Crown	Jungle	18	3	20	30
9944	Kurunduwatta	Heirs of the late Joronis de Silva Tanapati of Maha Paiyagala	Garden	0	1	0	50
9945	Dambokahenawatta	Don Davith Weerasinha	do.	2	1	36	50
9946	Millagahaudumullawatta	Don Johanis Ranasingha	do.	0	2	20	40
9947	Adikariwatta	Don Pedrick Weerakon and another	75 cocoanut plants 2 to 4 years old	1	3	26	40
9948	Do.	do.	Garden	2	0	4	40
		Situated in the Payiyagalbadda of the Kalutara totamune.					

Preliminary plan 8,695. Village—Paratta.

P	498	Millagahawatta	Adambarage Andris de Alwis of Gorakana	Old garden	1	0	28	50
R	498	Delgahawatta	Isabala Perera and others	do.	5	2	3	150
S	498	Delgahawattalanda	do.	Chena and jungle	2	0	31	30
T	498	Maragaha or Kahatagaha-watta	Hettiarachchige Luwis Perera of Kehelwatta	About 100 cocoanut plants about 1 year old and jungle	2	3	0	30
U	498	Do.	Isabala Perera and others	Old garden	0	0	21	25
V	498	Do.	Rayigama Acharige Siman Perera	Jungle	0	3	1	30
W	498	Do.	do.	Garden	0	2	0	25
X	498	Delgahawatta	Mudalidewage Johanis Pieris	do.	0	1	21	25
Y	498	Do.	do.	Twenty cocoanut plants 1 year old and chena	0	2	23	30
		Situated in the Panadurebadda of the Panadure totamune.						

Preliminary plan 8,586. Village—Pannila.

6771	Millagahaudumulla	Crown	Jungle	1	1	36	10	
F	493	Dolabodagankanda	Crown	Deniya	0	1	31	10

6769	Sapugahaowita	Crown	Deniya	1	0	16	10
6722	Nagodamukalana	Crown	Forest	15	1	20	50

6723	Do.	do.	For reservation	1	2	14	—	
V	628	Dikowita	Crown	Owita	1	1	32	10

W	628	Uramulla	Uragoda Appuhamillage	Owita	0	0	30	10
X	628	Uramullakumbura	Ungu Appu do.	Paddy field do.	0	1	17	10

T	266	Malwattelanda	Heirs of Piankararadage Nando and others	Partly planted and partly jungle	6	2	14	20
		Situated in the Walallawiti pattu of Pasdun korale west.						

10447	Wiketugaladeniya	Crown	Deniya	1	2	5	15
10277	Amunukaduwapaulekattiya	Crown	Jungle	0	3	32	15

10278	Galabodawattepitakattiya	Crown	Jungle	2	1	36	15
10279	Galabodawattepitakattiya	Crown	Jungle	0	3	25	15

E	804	Ambagahakumburedeniya	D. G. Wirakkody	Deniya	0	0	17	15
F	804	Galakumbura	do.	Paddy field	0	0	12	30

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price per Acre.		
				A.	R.	P.
10280	Ambagahakumburapitakatyiya	Crown	Deniya	0	0	18
10281	Do.	Ratuge Neris Appu	Road reservation	0	0	3
10282	Do.	Crown	Jungle	0	0	18
10283	Delgahawattepitakattiy	do:	Road reservation	0	0	6
10284	Do.	do.	Jungle	0	2	33
G 804	Delgahawattehena	do.	Road reservation	0	0	1
H 804	Do.	Crown and G. Carolis and others	Jungle	0	0	4
10285	Delgahawattepitakattiy	Crown	Deniya	0	0	35

Situated in the Gangaboda patti of the Pasdun korale east.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,221, W. P.

වත් 1901 නැතු අයෝගීතා මක 21 වෙති දින කොළඹ වශයෙන් පිළිබඳ තෙකූලයාරිස්ලුන්කාංජිස් සංඛ්‍යාත්මක මෘදුකාංග.

කිහිතර දිස්ත්‍රික්කයේ තැන්වුමේ උපජ්‍යතාත්මක තැන්වුම් විසින් මෙහි පැහැ යාදුක්කන්වතා තැන්වුම් සෙවකයි
කිහිතර දිස්ත්‍රික්කයේ තැන්වුමේ නියෝගවල ප්‍රකාරයට වත් 1901 නැතු ඔක්තෝබ්‍රු මක 7 වෙති දිනව් ප්‍රඟන අවල 120
කාලයර කළුවෙමිරියේද වෙතදෙනියිකර මිණුණුවට හෝ සියලුදරය්ව ගෙදෙනෙවා ඇත.

සිනියම 10,927. ගම—දුවෙනෙයාව.

නො.	ඉමුවම හම.	අයිතිවාසිකම සිහානා.	අයිතිවාසිකම	අයිතිවාසිකම සිහානා.		
				අයිතිවාසිකම	අ. රු. ප.	රු.
10024	කුවකායල්ලකුලයද රාජ්‍යකානා			සෙක සහ කැලේ	15	3 0
10025	කුවදකුලයද ගො					30
	ගොය කොයියය					
10026	කොඩගකුලයදවත්ක පාලක්‍යාධාරී පදිංචි තැන්වුම්	ඡාලුවෙනාව පදිංචි තැන්වුම්	එම	6	0	10
		අලුවිය අකඩුකු යාධාරී තැන්වුම්	වායාව	2	1	12
10027	කුවදකුලයදන්ද වෙශාකාර පදිංචි තැන්වුම්	මෙහෙළ පදිංචි ප්‍රායෝගි මෙස්ත්‍රි අවුරුදු 2ක් වායාව ඇත්තේ වාර තැකිවුප්පලු යාධාරී තැන්වුම්	පොලුපාල ඕස්	0	0	29
		වාර තැකිවුප්පලු යාධාරී තැන්වුම්				20
	පිහිටිවාසිකම සිහානා කුපුරය ගොවලුවෙන් එක්කාවාය බිඳීදෙයා.					
9943	අදිකාරීපෙක	රාජ්‍යස්ථානක	කැලේ	18	3	20
9944	කුරුදුවයක	මිහායෙකාගුලු පදිංචි ප්‍රවිසිලි රෙරෙයා නියුත් සිලුවා භාජා පත්‍රියෙන් උරු මෙහෙරයෙක්	වායාව	0	1	0
9945	අම්බෙකුසේනොවත්ක දැඩ් දැවිය් විරසික		එම	2	1	36
9946	මිල්ලකුලම්මුවිල්ල වන්ක			අවුරුදු 2ක්, නිවා 4ව		50
9947	අදිකාරීවන්ක	දෙන ගොඩානිස් රක්ෂික මෙහෙක්	වායාව	වායාව	1	3 26
				පැල 75	2	0 4
9948	එම					40
	පිහිටිවාසිකම සිහානා කුපුරය ගොවලුවෙන් පසිනාගල් බිඳීදෙයා.					
		සිනියම 8,695. ගම—පර්‍යන්.				
P 498	මිල්ලකුවන්ක	ගොඩනායෙක් ආබුලිබරගෙ	පරාන වායාව	1	0	28
R 498	දෙලුකුවන්ක	අස්ථිය අලුවිස්	එම	5	2	3
S 498	දෙලුකුවන්කුලයද	ඉසුබේලා, ප්‍රේර යාධාරී තැන්වුම්	පෙන සහ කැලේ	2	0	31
T 498	මාරගක ගොඩනායෙක් ආක්වකුවත්ක	කුවදකුලුවත්ක හෙවිපිඳුවිවිගෙ ලුපිස පෝර	කැලේ සහ අවුරුදු දැය පමණ වියයායි	පොලුපාල 100	2	3 0
U 498	එම	ඉසුබේලා, ප්‍රේර යාධාරී තැන්වුම්	පරාන වායාව	0	0	21
V 498	එම	රැකිතම්පාවිරියෙන් සිමන ප්‍රේර	කැලේ	0	3	1
W 498	එම	එම	වායාව	0	2	0
X 498	දෙලුකුවන්ක	මුදලිංදුවෙන් ගොඩනානිස් පිරිස්	එම	0	1	21
Y 498	එම	එම	අවුරුදුක් පමණ වියයා	අයිතිවාසිකම සිහානා	0	2 23
				අයිතිවාසිකම සිහානා		25
	පිහිටිවාසිකම සිහානා කුපුරය ගොවලුවෙන් පාකුදර ගොවලුවෙන් පාකුදර බිඳීදෙයා,					
		සිනියම 8,586. ගම—පර්‍යන්.				
6771	මිල්ලකුලම්මුවිල්ල	රාජ්‍යස්ථානක	කැලේ	1	1	36
F 493	මුදලබාචිංකන්ද	රාජ්‍යස්ථානක	කැලේ	0	1	31

No. 1,222, W. P.

Colonial Secretary's Office,
Colombo. August 22, 1901.

ON Friday, October 18, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Village plan of Talapatnitiva, Palle patti of Salpiti korale.

Lot.	Village.	Name of Land.	Name of Claimant,	Upset Price		
				Extent.	per Acre.	A. R. P.
2894	Talapatpitiya	Millagahawatta	Liyanage Joronis Sigera and others	1	2	9 20
5391	Jamburaliya	Village plan of Jamburaliya, Udagaha pattu of Salpiti korale. Mootiyawatta	Haputantirige Siman Appu and others	9	0	26 20
9927	Padukka	Preliminary plan 10,898. Situation—Meda pattu of Hewagam korale. Kiriwatuduwawatta	K. Mangiris	2	0	11 20
9918	Gehenuwala	Preliminary plan 10,892. Situation—Meda pattu of Hewagam korale. Rukgahakotunuwahena	W. Pabilis	2	3	0 20
9949	Padukka	Preliminary plan 10,905. Situation—Meda pattu of Hewagam korale. Alubogahaland	M. Sarnelis	3	2	14 20
9950	Do.	Kahatacwawatta	do.	1	1	33 20

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Upset Price		
				Extent.	per Acre.	A. R. P. Rs.
235	Mampe	Preliminary plan 7,552. Situation—Palle pattu of Salpiti korale. Delgahawatta	V. Koranis alias Romanis	2	3 10	30
S 655	Bopitiya	Preliminary plan 10,098. Situation—Ragam pattu of Alutkuru korale. Hunganvalakumbura	B. Lazarus Rodrigo	9	0 15	10
8476	Malagala	Preliminary plan 10,473. Situation—Meda pattu of Hewagam korale. Wetakapulandehena	B. Mathes and James	0	2 16	20
A 554	Mitirigala	Preliminary plan 9,265. Situation—Gangaboda pattu of Siyane korale east. Kahataghahawatta	S. R. de Fonseka, Mudaliyar	0	3 27	20
B 553	Do.	Liyangugahawatta	do.	0	3 38	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,222, W. P.

වස් 1901 සේ අගෝස්තු මය 22 ටෙනි දික කොළඹ

କୁଳେପତ୍ରାମିଲିଙ୍ଗ ନାଥୀ ଶିଖିଲାମ୍. କୁଳେପତ୍ରାମିଲିଙ୍ଗ ପାଞ୍ଚମିଶ୍ରବଳ.

ಕ್ರ.ನಂ.	ಅ. ನಂ.	ಡಿವಿಂಟಿ ಹಂ.	ಅಡಿನಿಹಿ ಸಿಹಿಯವು.	ತಿಹಾ. ರೂ. ಪ.	ಅಂತಹ ರೂ.
2894	ಕಲೆಪಣಿರ್ವಿಯ	ಶಿಲ್ಪಗಳ ವರ್ಷ	ಲೈಖಾಂಡ್ ಅರ್ಟೆಸ್ಟ್‌ನಿಂದ ಸಿಂಗಾರ ಹಂ ಬಿಂದೆ	1 2 9	20
5391	ಕಾರ್ಮಿಕ	ಕಾರ್ಮಿಕ ಗಳಿಗೆ ಸಿಹಿಯಂ. ಇಲ್ಲಿರಿಂದ ಕಾರ್ಮಿಕ ಗಳಿಗೆ ಸಿಹಿಯಂ ಇಲ್ಲಿರಿಂದ ಕಾರ್ಮಿಕ ಗಳಿಗೆ ಸಿಹಿಯಂ	ಉತ್ತರಾಂಗ ಮಾನವ ಬಂಧುವಾಗಿ ಬಿಂದೆ	9 0 26	20
9927	ಪಾಲುಕು	ಸಿಹಿಯಂ 10,898. ಪಿಣಿತ್ವ ತೆಪ್ಪಾಗಿ ಕೊರ್ಟಿಲ್ಲಿ	ಸಿಹಿಯಂ 10,892.	2 0 11	20
9918	ತಾಹಾತ್ರಾಂ	ರ್ಯಾಂಗಿಗಳಿಗೆ ಬಿಂದೆ ಸಿಹಿಯಂ 10,905.	ಸಿಹಿಯಂ 10,905.	2 3 0	20
9949	ಪಾಲುಕು	ಫಿಲೋಪಾಠಿಕಲ್ ಶಿಲ್ಪ	ಎ. ಹರಣಲ್	3 2 14	20
9950	ಅಂ	ಹಂ ಕಾರ್ಮಿಕ ಗಳಿಗೆ ಸಿಹಿಯಂ	ಶಿಲ್ಪ	1 1 33	20
235	ಭ.ಶಿಲ್ಪ	ಸಿಹಿಯಂ 7,552. ಪಿಣಿತ್ವ ಕಾರ್ಮಿಕ ಗಳಿಗೆ ಸಿಹಿಯಂ	ಉತ್ತರಾಂಗ ಮಾನವ ಬಂಧುವಾಗಿ ಬಿಂದೆ	2 3 10	30
S 655	ಬ್ರಾಹ್ಮಿಕ	ಸಿಹಿಯಂ 10,098. ಪಿಣಿತ್ವ ಫಿಲೋಪಾಠಿಕಲ್ ಶಿಲ್ಪ	ಬಿಂದೆ ಅಂತಹ ಮಾನವ ಬಂಧುವಾಗಿ ಬಿಂದೆ	9 0 15	10
8476	ಮಲಗಳ	ಸಿಹಿಯಂ 10,473. ಪಿಣಿತ್ವ ತೆಪ್ಪಾಗಿ ಕೊರ್ಟಿಲ್ಲಿ	ಬಿಂದೆ ಅಂತಹ ಮಾನವ ಬಂಧುವಾಗಿ ಬಿಂದೆ	0 2 16	20
A 554	ತಿಹಾರ್ಗಳ	ಸಿಹಿಯಂ 9,265. ಪಿಣಿತ್ವ ಸಿಹಿಹಾಕೆರಲ್ ಗಳಾಗಿ, ಬಿಂದೆ ಅಂತಹ ಮಾನವ ಬಂಧುವಾಗಿ ಬಿಂದೆ	ಎ. ಪ. ಅ. ಪ. ಪಿ. ಪೆ. ಯಂತೆ ಬಿಂದೆ	3 27	20
B 554	ಅಂ	ಸಿಹಿಹಾಕೆರಲ್ ಗಳಾಗಿ, ಬಿಂದೆ ಅಂತಹ ಮಾನವ ಬಂಧುವಾಗಿ ಬಿಂದೆ	ಶಿಲ್ಪ	0 3 38	20

ତେଣ ରୁହିତ କୁଣ୍ଡଳ ପୁଣିଦୂର କୁରଣ୍ଣ ଅର୍ଲୀକରଣାର୍ଥିଦେବଙ୍କ, ତିନିମିଳି କୋଣଦେଖି କୁଣ୍ଡଳ ବିଜ୍ଞାନିର ଦେଖାଇ ପାଇଲା ଆଶିଷିଲି ଶରପତ୍ରରୁକୁଣଦେଖାଯାଇ ଦୂରକାନ୍ତିର ପାଇଲା.

କରୁକର ଫଳକାର ଦୟତିକାନ୍ତବିଦ୍ୟାରେ ଅନ୍ତରେ,
ପତିଲ୍ଲେ. କୀ. ଲେଣ୍ଡର,
ସ୍ଵାମୀବିଦ୍ୟା ଉତ୍ସମ୍ବନ୍ଧକାରୀଙ୍କ ପତି.

No. 1,223, W. P.

**Colonial Secretary's Office,
Colombo. August 22, 1901.**

ON Friday, October 18, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 17 (cadastral survey). Situation—Gangaboda patti of Siyane korale east.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	A. R. P.	Upset Price per Acre.	
					Extent.	Rs.
V 30	Udakanampella	Weliamunehena	Charles P. Sama'akody	8 0 0	20	
F 1a	Meddegama	Migahawatta	T. Baba Nachchire	0 0 11	20	
62	Werahera	Horakandawatta	Karawitage Batti	2 3 12	20	

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent.			Upset Price per Acre.
				A.	R.	P.	
77	Werahera	Horagahahena alias Kahatagaha-watta.	W. Babuna and others	0	1	36	20
207	Do.	Ellawalakanda alias Bulugaha-watta	K. Karanisa	0	3	35	20
210	Do.	do.	do.	0	2	20	20
J 2	Do.	Ellawalakanda alias Delgahawatta	P. Punchiya	0	3	10	20
K 2	Do.	do.	do.	0	1	19	20
Preliminary plan 36 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.							
72	Udagama	Maragahawatta	A. Horatalie and another	1	0	30	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

**W. T. TAYLOR,
Acting Colonial Secretary.**

No. 1,223, w. P.

වම් 1901 කට ඇගෝල්ස්ත මය 22 චෙනි දින තොළඳී

1951 ජාත්‍ය කොළඹ නිලධාරීන් සංඛ්‍යාව දෙ මුදලු මූල්‍ය මගින් නිසැක කළ තුළ වේ.

සින්යම 17. (උකා මුත්සිල). සිංහල සිංහා කොරල් ගෙවෙම් එවත්.

• ଗର୍ବକର ଅଣ୍ଟେଲିକାର ଦୟାମୀ ବୈଚଳେଷଣୀ ଫୁଲ୍‌ପ୍ଲେଟ,
ବିକିଲ୍‌ପ୍ଲେଟ. ପି. ଲେଲର,
ଓ. ବିଲିନ୍ସି ଓରିଜେନ୍‌ଲିମିଡ୍ ଲିମିଟେଡ୍

No. 1224, W. P.

**Colonial Secretary's Office,
Colombo August 27, 1901**

Colombo, August 27, 1901.

ON Tuesday, October 29, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 33 (cadastral survey). Situation—Gangaboda patti of Siyane korale east.

Village—Lungama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Open Price per Acre.
				A.	R. P.	
130	Galwalakumbura	C. Don Juan Naide and another	Pillewa	0	0 4	10
131	Do.	do.	Owita	0	0 7	10
132	Deniyeowita	K. Avanisa and others	do.	0	0 1	10
133	Millagahawatta	P. Karolis Appu and others	Cocoanut 10 to 25 years old	0	1 16	20
134	Gorokgahawatta	E. Saviel Naide	Cocoanut plants 2 years old	0	2 8	10
135	Do.	do.	Cocoanut plants 15 to 20 years old	0	3 25	20
136	Do.	do.	Cocoanut plants 3 to 6 years old	1	0 30	10
137	Millagahawatta	P. Carolis Appu and others	Cocoanut plants 4 to 8 years old	3	1 0	20
138	Do.	do.	Cocoanut plants 10 to 30 years old	2	0 20	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R.	
139	Gorokgahawatta	E. Sinno Naide	Cocoanut plants 4 to 8 years old	1	0 36	10
140	Do.	do.	Cocoanut plants 10 to 30 years old	0	2 20	20
141	Delgahawatta	E. Siyadoris Naide and others	Cocoanut plants 8 to 30 years old	2	1 20	20
142	Pelengahawatta	B. Carolis Perera and others	1 cocoanut tree 15 years old	2	1 5	10
143	Pelengahawatta or Veralugahawatta	B. Emanis Perera	Cocoanut trees 10 years old	0	1 2	10
144	Gorakagahawatta	E. Sinno Naide	Jungle and cocoanut plants 3 months old	1	2 27	10
145	Gorakagahawatta or Alubogahakumbure-wanata	do.	Cocoanut plants 3 months to 1 year old	2	1 0	10
146	Delgahawatta	E. Siyadoris Appu and others	Jungle	6	1 28	10
147	Koddippulinayedegekanatta	B. Diyonis Appu	Cocoanut plants 3 years old	0	3 24	10
148	Etambagahalanda	Crown	Cocoanut plants 3 to 5 years old	2	1 1	10
149	Gorokgahawatta	B. Diyonis Appu	Cocoanut plants 3 to 5 years old	1	1 36	10
150	Kosgahawatta or Pelengahawatta	B. Emanis Perera	Cocoanut plants 4 to 30 years old	0	0 33	10
151	Gorokgahawatta	B. Girigoris and another	Cocoanut plants 3 to 4 years old	1	3 31	10
152	Do.	do.	Cocoanut plants 3 to 8 years old	0	2 19	10
153	Etambagahawatta	do.	Old garden	0	0 13	20
154	Kahatagahawatta	B. Juanis Appu	Deniya	0	0 10	10
155	Alubogahakumbure-wanata	B. Juanis Appu and others	Cocoanut plants 2 to 8 years old	2	2 32	10
156	Alubogahakumbura	do.	Owita	0	0 20	10
157	Gorakagahawatta	B. Girigoris Appu	Deniya	0	3 20	10
158	Gorakagahakumbura	B. Girigoris Perera and others	Cocoanut trees 4 to 14 years old	0	0 35	10
159	Do.	do.	Owita	0	3 8	10
160	Gorakagahawatta	do.	do.	0	1 15	10
161	Millagahakumbura	B. Karamanis Appu and others	Owita	0	1 27	10
162	Alubogahakumbura	B. Juanis Appu and others	Deniya	1	0 0	10
163	Millagahakumbura	B. Adonis Appu and others	Garden	0	0 32	10
164	Alubogahakumbura	B. Diyonis Appu and others	Cocoanut trees 10 to 30 years old	5	2 26	10
165	Kekunagahawala	do.	Deniya	0	3 4	10
166	Galewatta	P. Adonis Appu and others	Old garden	1	0 11	10
167	Kahatagahalanda or Veralugahawatta	B. Emilio Perera	Cocoanut trees (to be reserved)	0	1 1	—
168	Alubogahakumbura	K. Isohami and others	Pond (do.)	0	0 2	—
169	Kosgahawatta	do.	Owita (do.)	0	0 27	—
170	Halgahakumbure-pillewa	H. Pinhami and others	Cocoanut plants 3 to 6 years old	0	2 5	10
171	Halgahakumbura	do.	Cocoanut trees 10 to 30 years old	6	2 25	20
172	Do.	K. Podihami and others	Cocoanut plants 3 to 7 years old	3	2 36	10
173	Kosgahawatta	K. Isohami and others	Old garden	31	3 37	30
174	Do.	do.	Owita	0	0 21	10
175	Kosgahawatta or Pelen-gahawatta	B. Dionis Appu and others	Old garden	0	2 23	20
176	Millagahawatta	B. Juan Appu and others	Owita	0	0 2	10
177	Millagahakumbura	B. Carolis Perera and others	Cocoanut plants 1 to 5 years old	2	1 7	10
178	Puswelwatta	B. Grigoris and others	Cocoanut plants 2 to 5 years old	0	0 4	10
179	Puseldeniya	B. Adonis Appu and others	do.	0	0 21	10
180	Kekunagahawalakum-bura	B. Diyonis Appu and others	Garden	0	1 37	10
181	Puseldeniykumbura	do.	Cocoanut plants 1 to 5 years old	2	1 7	10
182	Potuwelakumbura	K. Layonchi Appu and others	Cocoanut plants 2 to 5 years old	0	2 10	10
183	Galabodawatta	B. Adonis Appu	Cocoanut plants 5 to 25 years old	1	1 11	10
184	Do.	do.				
185	Do.	B. Carolis Perera and others				
186	Do.	do.				

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	Upset Price
				A. R. P.	per Acre.
187	Galabodawatta	B. Siman Perera and others	Cocoanut plants 3 to 5 years old	1 0 25	10
188	Do.	do.	Cocoauut plants 10 to 28 years old	0 1 21	10
189	Migahawatta	B. Diyonis Appu and others	One cocoanut tree 25 years old	0 3 33	10
190	Do.	do.	Cocoanut trees 10 to 30 years	1 0 0	10
191	Gorakagahakumbura	B. Sinno Appu and others	Owita	0 0 13	10
192	Do.	B. Juanis Appu	Deniya	0 0 22	10
193	Millagahawatta	B. Adonis Appu	Cocoanut trees 10 to 25 years old	3 1 10	20
194	Kelaghawatta	B. Emelio Perera and others	Cocoanut trees 20 to 25 years old	6 3 1	20
195	Galabodakumbure-wanata	B. Emelio Perera and another	Cocoanput 20 years old	0 0 32	10
196	Hinpendellewatta	B. Juan Appu and others	do.	1 0 7	10
197	Dawataghawawatta	B. Girigoris Appu and others	Cocoanut plants 2 to 4 years old	0 1 2	10
198	Pusweldeniya	B. Girigoris Appu and others	Owita	0 0 10	10
199	Millagahawatta	B. Juan Appu	Cocoanput plants 2 to 6 years old	1 3 1	10
200	Do.	do.	Cocoanput plants 10 to 25 years old	4 2 10	20
201	Moragahakumbura	B. Diyonis Appu and others	Owita	0 1 16	10
202	Moragahawanata	B. Juan Appu	Old garden	0 0 12	10
203	Talgahawatta	B. Emilio Perera and others	Cocoannt plants 3 to 25 years old	4 3 18	20
204	Do.	B. Jeelis Appu	do.	1 0 0	20
205	Kelaghawatta or Kalahugahawatta	B. Caranis Appu and others	Low jungle	0 3 0	10
206	Do.	do.	Cocoanput plants 5 to 12 years old	0 1 20	10
207	Do.	do.	Cocoanput plants 1 to 3 years old	1 1 8	10
208	Galabodawatta or Tala-gahawatta	Crown	Jungle	2 1 5	10
209	Millagahawatta	B. Carolis Perera and others	Cocoanput plants 2 to 8 years old	0 1 35	10
210	Do.	do.	Cocoanput plants 10 to 25 years old	5 0 15	20
211	Medawatta	B. Juan Appu	do.	1 0 0	20
212	Kelaghawatta	B. Piloris and others	Cocoanput plants 3 to 25 years old	2 1 32	20
213	Kelaghawatta or Tala-gahawatta	B. Emelio Perera and others	Jungle and rocky land	5 3 7	10
214	Talagahawatta	do.	Cocoanput plants 1 to 3 years old	0 2 12	10
215	Do.	B. Jeelis Appu	do.	1 1 21	10
216	Do.	B. Jeelis Appu and another	Jungle and cocoanut plants 3 years old	0 1 36	10
217	Lunugankanda	B. Adonis Appu	Jungle and rock	0 1 12	10
218	Lunugankanda or Kan-dewatta	do.	Jungle	1 3 18	10
219	Do.	B. Adonis Appu and others	Cocoanput plants 2 to 25 years old	3 1 35	10
220	Do.	do.	Jungle	0 3 35	10
221	Do.	do.	Cocoanput plants 1 to 15 years old	5 2 10	10
222	Do.	B. Girigoris Appu	Cocoanuts plants 3 to 25 years old	5 3 29	10
223	Lunugangala	Crown	Jungle and rock	7 3 15	10
224	Galabodawaftta or Tala-gahawatta	do.	Low jungle	0 1 5	10
225	Kelaghawatta	B. Helenis Appu	Cocoanput plants 2 to 3 years old	1 2 36	10
226	Lunugankanda	B. Adonis Appu and others	Jungle and rock	0 0 26	10
227	Lunugankanda or Kan-dewatta	do.	Cocoanput plants 2 to 3 years old	3 0 37	10
228	Do.	B. Girigoris Appu and others	Cocoanput plants 2 to 6 years old	2 0 15	10
229	Do.	—	Cocoanput plants 2 to 15 years old	4 1 12	10
230	Galabodawatta	B. Girigoris Appu	Cocoanput and jak 3 to 5 years old	1 2 0	10
231	Galaboda.watta or Kela-gahawatta	Crown	Jungle	6 3 0	10
232	Etambagahawawatta	B. Girigoris Appu	Cocoanput trees 5 to 5 years old	1 1 29	10
233	Do.	do.	Cocoanput trees 2 to 5 years old	8 2 13	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price per Acre.		
				A.	R.	P.
234	Etambagahawatta	B. Girigoris Appu	Garden	1	0	9
235	Do.	do.	Cocoanut plants 5 to 25 years old	0	0	16
236	—	Owner of T. P. 151,433	Encroachment	0	0	25
237	Galahitiyarakumbura	A. Miga and others	Paddy field	34	2	30
237½	Galahitiyarakumbura	Crown	Tank (to be reserved)	0	0	28
238	Galahitiyarakumbura deniya	do.	Deniya	0	2	22
239	Alubogahakumbura-pittara	Don Siman and others	Owita	0	0	26
240	Do.	G. Don Elias and others	do.	0	0	12
240½	Kongahalandra	Sinno Naide	Low jungle	0	1	36
241	Pelengahalandra	G. Don Harmanis and others	Cocoanut plants 5 to 10 years old	10	1	35
242	Pelengahawatta	G. Don Peris	Cocoanut plants 5 to 10 years	12	0	17
243	Alubogahabumbura-owita	G. Don Elinis, Police Vidane	Owita	0	0	24
244	Pelengahalandra	G. Don Harmanis and others	Jungle	2	1	3
245	Pelengahawatta	G. Don Elinis, Police Vidane and another	Old garden	8	3	22
246	Do.	G. Kornelis and others	Cocoanut plants 1 to 5 years old	0	1	33
247	Godaporagahawatta	J. Juanis Appu	Cocoanut plants 6 to 10 years old	7	2	36
248	Pelengahawatta	G. Don Elinis, Police Vidane	Cocoanut plants 4 years old	19	1	15
249	Do.	G. Don Harmanis and others	Old garden	12	1	18
250	Do.	U. Kachehihami	Cocoanut plants 4 to 10 years old	1	3	5
251	Eriyaghahakumbura deniya	G. Don Haramanis and others	Deniya	1	0	2
252	Pelengahawatta	P. Yahonis and others	Garden	0	3	9
253	Pelengahawatta or Dawatagahawatta	P. Lianchi Appu and another	Cocoanut plants 5 to 6 years old	2	3	14
254	Bunwalawatta	P. Esan Appu	Cocoanut plants 20 years old	0	0	36
255	Daratagahalandra	G. Don Haramanis and another	do.	7	2	24
256	Pelangahawatta	do.	Cocoanut plants 5 years old	4	1	4
257	Do.	G. Don Peris	Cocoanut plants 3 to 6 years old	2	2	0
258	Eriyaghahakumbura	G. Don Harmanis and others	Paddy field	44	1	0
259	Radeywallanda	R. Nicholas Appu	Old garden	0	2	16
259a	Do.	do.	do.	1	0	10
260	Dawatagahawatta	G. Don Haramanis and another	Five cocoanut plants 2 years old	0	1	34

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

**W. T. TAYLOR,
Acting Colonial Secretary.**

No. 1,224, W. P.

වති 1901 කුට් අයෝජන මස 27 වෙති දින කොළඹ
මහැයුණුවාරිපලුවකායේදේ කොළඹරුවෙනිය.

சிறைகள் 33.- (ஓ. கு. டி. சீ. வி.) பார்லிமெண்டிலே யானவை விரப்பிகள் தான். என—பூஜைகள், அன்கர நிலைகள், மற்றும் திட்டங்கள்.

ಕ್ರ. ನಂ.	ಹುಬ್ಬಣಿ ಗ್ರಂಥ	ಅಧಿಕೀಕರಿಸಿದ ಕ್ರಿಯೆಗಳು	ಅವಳಿಗೆ	ಆರ್. ರ್ಯಾ. ಎ.	ಡ.	
130	ತತ್ವವಲ್ಕ್ಯಾಶ್ವಿರ	ಹ. ದ. ಪ್ರವಾಸ ವಿಜಿತದ್ದ ಸಹ ಹಾ ಕೈಗೆಹಾಕಿ ತಂತ್ರ	ಪಿಲ್ಲೋವ.	0	0 4	10
131	ಶಾ	ತಂತ್ರ	ತಿರ್ಪಿ	0	0 7	10
132	ದೇವಿತಾತ್ಮಿಲಿವ	ಹ. ಅಂತಿಮಾ ಸಹ ಹಾ ಹಾ ಹಾ ಹಾ ಹಾ ಹಾ	ತಂತ್ರ	0	0 1	10
133	ತಿಲ್ಲಾಹಾವಂತ	ಎ. ಕಾರ್ಯಲ್ಯಾಂಫಿಪ್ರ ಸಹ ಹಾ ಹಾ ಹಾ	ಅವಿರ್ಯಾದ 10 ಹಾ 25 ದಿನಗಳ ವರದಿ	0	1 16	20
134	ತೊರಹಾಹಾವಂತ	ಶ. ಷರಿಯಲ್ಲ ಹಿಂಡಿ	ಅವಿರ್ಯಾದ 2 ಹಾ ಒಂದೆ ಹೊಲ್ಲ ಮಿ	0	2 8	10
135	ತಂತ್ರ	ತಂತ್ರ	ತಂತ್ರ 15 ಹಾ 20 ದಿನಗಳ ತಂತ್ರ	0	3 25	20
136	ತಂತ್ರ	ತಂತ್ರ	ತಂತ್ರ 3 6 ತಂತ್ರ 1 0 30	1	0 30	10
137	ತಿಲ್ಲಾಹಾವಂತ	ಎ. ಕಾರ್ಯಲ್ಯಾಂಫಿಪ್ರ ಸಹ ಹಾ ಹಾ ಹಾ	ತಂತ್ರ 4 8 ತಂತ್ರ 3 1 0	2	1 0	20
138	ತಂತ್ರ	ತಂತ್ರ	ತಂತ್ರ 10 30 ತಂತ್ರ 2 0 20	2	0 20	20

නො.	ඉඩමේ නම.	අයිතිකම සියලුහා.	අයිතිම.	අයිතිවාසිකම		
				ආවරුදු 4 කිට 8 දක්වා වයස්	ආවරුදු 4 කිට 8 දක්වා වයස්	ඇ. රු. ප. රු.
139	ගොරකෘතවත්ත	ආ. සිංහලය් කයිදේ	පොලෝල	1 0 36	10	
140	එම	එම	එම 10 30	එම 0 2 20	20	
141	දෙල්ගතවත්ත	ආ. සියඟුරුපිය් කයිදේ සහකටවත්ත	එම 8 30	එම 2 1 20	20	
142	පැලුවකෘතවත්ත	ආ. සියඟුරුපිය් ප්‍රෝර සහ සහකටවත්ත	අවරුදු 15 වයස් පොලෝල	2 1 5	10	
143	එම නොගොජ් වෙරුපු සහවත්ත	ආ. එම, නොජ් ප්‍රෝර	දෙකාලෝල	0 1 4	10	
144	ගොරකෘතවත්ත	ආ. සිංහලය් කයිදේ	එම	1 2 27	10	
145	එම නො, ගොජ් අප් බෝගතකුමූලවත්ත	එම	10 අවරුදු වයස් පොලෝල	0 1 2	10	
146	දෙල්ගතවත්ත	ආ. සියඟුරුපිය් අප් සහ සහකටවත්ත	කැලුල් සහ මාය 3 නේ	2 1 27	10	
147	කොමිජප්පු කයිදෙනේ සහත්ත	ආ. දියෝචිස් අප්පු	ම, ය 3 කිට 1 අවරුදු 1 දක්වා, වයස් පොලෝල	2 1 0	10	
148	ඇටකිගතලකද	ආංත්‍රිවා	කැලුව	6 1 28	10	
149	ගොරකෘතවත්ත	ආ. දියෝචිස් අප්පු	3 අවරුදු වයස් පොලෝල	0 3 24	10	
150	කොස්ගතවත්ත නො ගොජ් පැලුවකෘත වයස්	ආ. එම, තිස් ප්‍රෝර	අවරුදු 3 කිට 5 දක්වා, වයස් පොලෝල	2 1 1	10	
151	ගොරය්කෘතවත්ත	ආ. ගිරිගෝරිස් සහ සහවත්ත ගොජ්	එම	1 1 36	10	
152	එම	එම	එම 4 කිට 30	එම 0 0 33	10	
153	ඇටකිගතවත්ත	එම	එම 3 4	එම 1 3 31	10	
154	සහකටවත්ත	ආ. පුවාචිස් අප්පු	එම 3 8	එම 0 2 19	10	
155	අප්බෝරුගතකුමූල වනාකු	එම සහ සහවත්ත	පරුන වයාව	0 0 13	20	
156	අප්බෝරුගතකුමූල	එම	දෙනිය	0 0 10	10	
157	ගොරකෘතවත්ත	ආ. ගිරිගෝරිස් අප්පු	අවරුදු 2 කිට 8 දක්වා, වයස් පොලෝල	2 2 32	10	
158	ගොරකෘතකුමූල	ආ. ගිරිගෝරිස් ප්‍රෝර සහකටවත්ත	එමිව	0 0 20	10	
159	එම	එම	දෙනිය	0 3 20	10	
160	ගොරකෘතවත්ත	එම	අවරුදු 4 කිට 14 දක්වා, වයස් පොලෝලයේ	0 0 35	10	
161	මිල්ලගතකුමූල	ආ. කරම්, නිස්ස් අප්පු සහ සහවත්ත	එමිව	0 3 8	10	
162	අප්බෝරුගතකුමූල	ආ. පුවාචිස් අප්පු සහ සහවත්ත	එම	0 1 15	10	
163	මිල්ලගතකුමූල	ආ. අංදුනිස් අප්පු සහ සහවත්ත	එම	0 1 27	10	
164	අප්බෝරුගතකුමූල	ආ. දියෝචිස් අප්පු සහ සහවත්ත	එමිව	1 0 0	10	
165	කැකුගතකටල	එම	දෙනිය	0 0 32	10	
166	ගල්වත්ත	ආ. අංදුනිස් අප්පු සහ සහවත්ත	වගාව	0 3 10	10	
167	සහකටවත්ත ගොජ් වෙරුපු සහත්ත	ආ. එමලියෝ ප්‍රෝර	අවරුදු 10 කිට 30 දක්වා, වයස් පොලෝල	5 2 26	10	
168	අප්බෝරුගතකුමූල	ආ. ඉසෝහාම් සහ සහවත්ත	දෙනිය	0 3 4	10	
169	කොස්ගතවත්ත	එම	පරුන වයාව	1 0 11	10	
170	කාලුගතකුමූල පිල්ලෝල	ආ. පින්කාම් සහ සහවත්ත	එමිව (කැකුම්)	0 1 1	—	
171	කාලුගතකුමූල	එම	පොලුව එම	0 0 2	—	
172	එම	ආ. පොමිකාම් සහ සහවත්ත	එමිව එම	0 0 27	—	
173	කොස්ගතවත්ත	ආ. ඉසෝහාම් සහ සහවත්ත	අවරුදු 3 කිට 6 දක්වා, වයස් පොලෝල	0 2 5	10	
174	එම	එම	එම 10 30 එම	6 2 25	20	
175	එම නොගොජ් පැලුව සහත්ත	ආ. දියෝචිස් අප්පු සහ සහවත්ත	එම 3 7 එම	3 2 36	10	
176	මිල්ලගතවත්ත	ආ. පුවාචිස් අප්පු සහ සහවත්ත	පරුන වයාව	31 3 37	30	
177	මිල්ලගතකුමූල	ආ. සහරෝලු ප්‍රෝර සහ සහවත්ත	එමිව	0 0 21	10	
178	පුදුවෙලුවත්ත	ආ. ගිරිගෝරිස් සහ සහවත්ත	පරුන වයාව	0 2 23	20	
179	පුදුලැදෙනිය	ආ. අංදුනිස් අප්පු සහ සහවත්ත	එමිව	0 0 2	10	
180	කැකුගතකටලකුමූල	ආ. දියෝචිස් අප්පු සහ සහවත්ත	එම	0 0 20	10	
181	පුදුලැදෙනියකුමූල	ආ. අංදුනිස් අප්පු සහ සහවත්ත	එම	0 0 4	10	
182	පොතුවෙලුලේකුමූල	ආ. ලොවාච්චලිස් අප්පු සහ සහවත්ත	එම	0 0 21	10	
183	ගලබේ, බ්ලාස්	ආ. අංදුනිස් අප්පු	එමිව	0 1 37	10	
184	එම	එම	අවරුදු 1 කිට 5 දක්වා, වයස් පොලෝල	2 1 7	10	
185	එම	ආ. කරෝලිස් ප්‍රෝර සහ සහවත්ත	එම 2 5 එම	0 2 10	10	
186	එම	එම	එම 5 25 එම	1 1 11	10	
187	එම	ආ. සිමන්ප්‍රෝර සහ සහවත්ත	එම 3 5 එම	1 0 25	10	
188	එම	එම	එම 10 28 එම	0 1 21	10	
189	මිගතවත්ත	ආ. දියෝචිස් අප්පු සහ සහවත්ත	25 අවරුදු 10 කිට 30 දක්වා, වයස් පොලෝල	0 3 33	10	
190	එම	එම	අවරුදු 10 කිට 30 දක්වා, වයස් පොලෝල	1 0 0	10	

නො.	ඉඩම් සම.	අයිතිවාසිකම සියලුම නො.	අන්දම්.	අක්‍රම ගිණුම්		
				ඇ. රු. ප.	රු.	
191	ගොරකුගැඹුම් එම	බ. කිංසේස්ථ්‍රීප්ප සහ කටයු	—	0	0	13 10
192	ලම	බ. ප්‍රවාන්ස්ථ්‍රීප්ප	—	0	0	22 10
193	මිල්ලකටවන්ක	බ. අඳුන්ස්ථ්‍රීප්ප	එදානිය	අවරුදු 10 කිට 25 දක්වා	3	1 10 20
194	කෙළඹකටවන්ක	බ. එමල්, එමල් ප්‍රේර් සහ කටයු	වියස පොලෝකස්	එවරුදු 20 කිට 25 එමල්	6	3 1 20
195	ගලබොධුවන්ක	එම වහන හා කෙළඹකටවන්ක	එවරුදු 20 වියස පොල්	අවරුදු 20 වියස පොල්	0	0 32 10
196	සිංහැන්දලකටවන්ක	බ. ප්‍රවාන්ස්ථ්‍රීප්ප සහ කටයු	එමල්	එමල් 1 කිට 7	1	0 7 10
197	දෙවලකටවන්ක	බ. කිරිගෝරිස්ථ්‍රීප්ප සහ කටයු	අවරුදු 2 කිට 4 දක්වා	වියස පොලෝපැල	0	1 2 10
198	පුස්ට්‍රේලියනිය	එමල්	කිවිව	කිවිව	0	0 10 10
199	මිල්ලකටවන්ක	බ. ප්‍රවාන්ස්ථ්‍රීප්ප	අවරුදු 2 කිට 6 දක්වා	අවරුදු 10 කිට 25 දක්වා	1	3 1 10
200	මිල්ලකටවන්ක	බ. ප්‍රවාන්ස්ථ්‍රීප්ප	වියස පොලෝපැල	අවරුදු 10 කිට 25 දක්වා	4	2 10 20
201	මොරගහඩුම්	බ. දිජේස්ථ්‍රීප්ප සහ කටයු	කිවිව	වියස පොලෝපැල	0	1 16 10
202	එමල් වහන හා කෙළඹකටවන්ක	බ. ප්‍රවාන්ස්ථ්‍රීප්ප	රාජ්‍ය වියව	අවරුදු 3 කිට 25 දක්වා	0	0 12 10
203	එමල් වහන හා කෙළඹකටවන්ක	බ. එමල්ස් ප්‍රේර් සහ කටයු	වියස පොලෝපැල	වියස පොලෝපැල	4	3 18 20
204	එමල්	බ. එමල්ස් ප්‍රේර්	එමල්	එමල් 1 මුදා	1	0 0 20
205	කෙළඹකටවන්ක හෝ ගොන් කෙළඹකටවන්ක හෝ එමල්	බ. කොරනීස් සහ කටයු	ලද කැලුව	අවරුදු 5 කිට 12 දක්වා	0	3 0 10
206	එමල්	එමල්	ලද කැලුව	වියස පොලෝපැල	0	1 20 10
207	එමල්	එමල්	එමල් 1 කිට 3	එමල් 1 කිට 3 එමල්	1	1 8 10
208	ගලබොධුවන්ක හෝ ගොන් ගෙලකටවන්ක අංශ්‍රීවා	බ. කොර්ලිස් ප්‍රේර් සහ කටයු	කැලුව	අවරුදු 2 කිට 8 දක්වා	2	1 5 10
209	මිල්ලකටවන්ක	බ. කොර්ලිස් ප්‍රේර් සහ කටයු	වියස පොලෝපැල	අවරුදු 2 කිට 8 දක්වා	0	1 35 10
210	එමල්	එමල්	එමල් 10 කිට 25	එමල් 10 කිට 25 එමල්	5	0 15 20
211	මැදවන්ක	බ. ප්‍රවාන්ස්ථ්‍රීප්ප	එමල්	එමල් 10 කිට 25 එමල්	1	0 0 20
212	කෙළඹකටවන්ක	බ. ප්‍රලෝරිස් සහ කටයු	අවරුදු 3 කිට 25 දක්වා	වියස පොලෝපැල	2	1 32 20
213	එමල් ගොන් හා ගෙලකටවන්ක හෝ ගෙලකටවන්ක	බ. එමල්ලිස් සහ කටයු අය	කැලුල් සහ ගල්තිම	අවරුදු 1 කිට 3 දක්වා	5	3 7 10
214	භාග්‍ය හා ගෙලකටවන්ක	එමල්	වියස පොලෝපැල	අවරුදු 1 කිට 3 එමල්ලිස්	0	2 12 10
215	එමල්	බ. එමල්ස් ප්‍රේර්	එමල්	එමල් 1 කිට 21	1	1 21 10
216	එමල්	එමල් සහ කටයු කෙළඹක	කැලුල් සහ ගල්තිම වියස පොලෝපැල	කැලුල් සහ ගල්තිම වියස පොලෝපැල	0	1 36 10
217	ඩුනුගැන්ඩ්	බ. අඳුන්ස්ථ්‍රීප්ප	කැලුල්	කැලුල් සහ ගල්තිම	0	1 12 10
218	එමල් ගොන් හා ගෙලකටවන්ක හෝ ගොන් හා ගෙලකටවන්ක	එමල් අඳුන්ස්ථ්‍රීප්ප	වියස පොලෝපැල	අවරුදු 2 කිට 25 දක්වා	1	3 18 10
219	එමල්	එමල් සහ කටයු	අවරුදු 2 කිට 25 දක්වා	වියස පොලෝපැල	3	1 35 10
220	එමල්	එමල්	කැලුව	අවරුදු 2 කිට 3 දක්වා	0	3 35 10
221	එමල්	එමල්	එමල් 1 කිට 15	එමල් 1 කිට 15 එමල්	5	2 10 10
222	එමල්	බ. කිරිගෝරිස්ථ්‍රීප්ප	එමල් 3 කිට 25	එමල් 3 කිට 25 එමල්	5	3 29 10
223	ඩුනුගැන්ඩ්	අංශ්‍රීවා	කැලුල්	කැලුල් සහ ගල්	7	3 15 10
224	ගලබොධුවන්ක හෝ ගොන් හා ගෙලකටවන්ක	බ. කොලෝනීස්ථ්‍රීප්ප	ලද කැලුව	අවරුදු 2 කිට 3 දක්වා	0	1 5 10
225	කෙළඹකටවන්ක	බ. කොලෝනීස්ථ්‍රීප්ප	අවරුදු 2 කිට 3 දක්වා	වියස පොලෝපැල	1	2 36 10
226	ඩුනුගැන්ඩ්	බ. අඳුන්ස්ථ්‍රීප්ප සහ කටයු	කැලුල්	කැලුල් සහ ගල්	0	0 26 10
227	එමල් ගොන් හා ගෙලකටවන්ක හෝ ගොන් හා ගෙලකටවන්ක	එමල්	අවරුදු 2 කිට 3 දක්වා	අවරුදු 2 කිට 3 දක්වා	3	0 37 10
228	එමල්	බ. කිරිගෝරිස්ථ්‍රීප්ප සහ කටයු	එමල් 2 කිට 6	එමල් 2 කිට 6 එමල්ලිස්	2	0 15 10
229	එමල්	—	එමල් 2 කිට 15	එමල් 2 කිට 15 එමල්ලිස්	4	1 12 10
230	ගලබොධුවන්ක	බ. කිරිගෝරිස්ථ්‍රීප්ප	අවරුදු 3 කිට 5 දක්වා	වියස පොලෝපැල සහ කොන්	1	2 0 10
231	එමල් ගොන් හා ගෙලකටවන්ක	අංශ්‍රීවා	කැලුව	කැලුව	6	3 0 10
232	අුවමිගැන්ක	බ. කිරිගෝරිස්ථ්‍රීප්ප	අවරුදු 5 කිට 25 දක්වා	වියස පොලෝපැල	1	1 29 10
233	අුවමිගැන්ක	බ. කිරිගෝරිස්ථ්‍රීප්ප	අවරුදු 2 කිට 5 දක්වා	අවරුදු 2 කිට 5 දක්වා වියස පොලෝපැල	8	2 13 10
234	එමල්	එමල්	වියස පොලෝපැල	වියස පොලෝපැල	1	0 9 10
235	එමල්	එමල්	අවරුදු 3 කිට 25 දක්වා	වියස පොලෝපැල	0	0 16 10

මෙම ඉඩම් ගැනී වැඩිදුර කාරණ සරලීය රෝහයාලුන්හා පෙන්වයෙන්ද, මික්තිමේ කොන්දේසි ගැනී එස්සාකිර දියාවේ වංශ ඩැබත් ආගේ බ්ලිට් එක්ස්ත්‍රේන්හා පෙන්වයෙන්ද දැනුවත් පුවාතය.

ଅର୍ଥାତ୍ ଆଜେକିମୁଖ୍ୟ ଦୈନିକିତିକାରୀଙ୍କୁ ବିଶେଷରେ ଯୁଦ୍ଧର ଦେଇ

බඩාල්දු. එ. වෙළුර්,
වැඩබලන මහයෝධුකාරිස් වමික.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,798, C. P.

**Colonial Secretary's Office,
Colombo, August 22, 1901.**

ON Wednesday, October 2, 1901, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 4,945.—Pallesiya pattu of Matale east.
Village—Udamulla.

Village—Udamulla.				Extent.	Upset Price per Acre.
Lot.	Name of Land.	Name of Applicant.	Description.	A. B. P.	Rs.
13250	Eriyagomanamukaiana	Joseph Malcomson	Forest	1 0 0	30
13251	Allawattahena	Village—Pallama.		0 3 14	30
13252	Do.	Joseph Malcomson do.	Chena do.	0 2 24	30

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Upset Price	
				A. R. P.	per Acre. Rs.
Preliminary plan 4,717.—Asgiri Pallesiya pattu of Matale south.					
12595	Maratennawatta	Don D. de Silva Appuhami	Village—Weliganwela.	Cocoanuts	0 2 13 40
12596	Maratennepillewa	do.	do.	Chena	0 3 15 40
12597	Hapukotuwewehena	do.	do.	Jungle	4 2 17 40
Preliminary plan 3,896. Asgiri Udasiya pattu of Matale south.					
10617	Bibiligollehena	H. A. Siyatu	Village—Elipola.	Jungle	0 2 17 25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,798, C. P.

වත් 1901 ජූලි අයෝජිත වස 22 වෙනි දින කොළඹ
මහයොතුහා විස්තරයා යෙදෙයේ කොළඹ දැවැතිය.

මෙම දින මෙම මාත්‍රාල් උපැංගක තැබුණු එකීනෙකු මෙහි පක්ක පැහැදිලි ආණ්ඩුව පැහැදිලි ආණ්ඩුව නියෝගවල ප්‍රකාරකට වත් 1901 ජූලි මෙහෙයුම් වස 2 වෙනි දින මාත්‍රාල් 120 මාත්‍රාල් පාවිච්චියෙන් වෙත දෙපිය විභූත්‍යෙන් යෙදෙයට ඇති.

සියිල 4,945. මාත්‍රාල් ගැනීනායිර පලා ගේ පල් උපැංගක ප්‍රකාර. ගම—උඩලුල.

නො.	ඉඩමේ නම.	ඉඩම් කාර්යාලය.	ඉඩම.	අක්කර	
				මෙහෙයුම්	මෙහෙයුම්
13250	ඡරිගොමන මුකලා න	පෝෂක මුල් කොමිෂන	මුකලා න	0 0 0	30
		ගම—පල්ලම.			
13251	අලවන්සේ ගේ ක	එම	ශේක	0 3 14	30
13252	එම	එම	එම	0 2 24	30
සියිල 4,717. මාත්‍රාල් දැකුණු පලා ගේ අයිති පල්ලේ උපැංගක ප්‍රකාර.					
12595	මුරකුන්න වන්ක	වි. වි. ද තිල්ව.	පොල්	0 2 13	40
12596	මරකුන්න පිල්ලාව	—	ශේක	0 3 15	40
12597	කුපකුවුවේ ගේ ක	—	කාලු තිම	4 2 17	40
සියිල 3,896. මාත්‍රාල් දැකුණු පලා ගේ අයිති උපැංගක ප්‍රකාර.					
10617	විඩ්ලි ගාලුලේ ගේ ක	එම්. එ. සිංහා	කාලු තිම	0 2 17	25

මෙම ඉඩම ගැනීනා වැඩිදුර කාරණ සර්වීයර රෝගියා තැබෙයෙන්ද, විඩ්ලි ගාලු ගැනීයෙන් ගැනීනා මාත්‍රාල් උපැංගක උපැංගක ප්‍රකාර ප්‍රකාර.

රුගර ආණ්ඩුකාර උඩම් යෙදෙයෙන් ඇඟිල ලෙස,

විඩ්ලි. එ. වේලර,
වැඩිදුර මෙහෙයුම් වමික.

No. 1,799, C. P.

Colonial Secretary's Office,
Colombo, August 22, 1901.

ON Monday, October 28, 1901, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Uda Bulatgama division of the Kandy District of the Central Province.
Preliminary plan 4,950. Village—Warakawa.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Upset Price	
				A. R. P.	per Acre. Rs.
13282	P. S. Abdul Kader of Warakawa	Crown	Patana	4 3 12	15
13283	Do.	do.	Jungle	0 2 33	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,801, C. P.

මශ්‍ර දියාවේ තුවර්ත්ලියේ උපැංජනකුරුන්හාස්සේ විසින් මෙහි පහත යදාන්ත අනුව නියෝගවලු ප්‍රකාරයට විෂ 1901 කුටු මුද්‍රාවේ මෙහි මෙහි දිනුව එදා ද්‍රව්‍ය තුවර්ත්ලියේ ක්‍රමවේරියේදී වෙනස්ස්සිකර විකුණුව තෝ බෙරුම්කරදීමට ගෙදෙනවා ඇතුළු.

මධ්‍යම දියාවේ තුවර්ත්ලිය පලාතේ වැඩිහිටි සෑව විසින් සෑව විමුණු හේතුවෙන් විමිකු බෙලු එකක්.
කිහිපා 1,054. ගම—නිශ්චලු තෙවාව.

නො.	ඉඩමේ නම.	ඉල්ලම්කාරය.	අයුරුම.	අ. රු. ප.	මහත.
4000	නියායේකළුවේ තොස්සාගා	ගබරගතකුයායෙ	පු.විරුල	සෙහා සහ පහත	3 0 14

අත්කරයන් රු.පි.කල් 10 බැංකින්ය.

මෙම ඉවත තැන වැඩිදුන් කාරණ සර්වේකරුපකරුල්ලන්හාස්සේගේද, විසින්මේ කොස්සදීසි ගැන් තුවර්ත්ලියේ උපැංජනකුරුන්හාස්සේගේද දූෂණය ගැසීවේ.

රගුකර ආනුකාර උතුමාකාවකයෙන් අඟුවලදය,

බිජුප්. එ. රේලර්,
වැඩිබලය මකසෙනුකාරිස විමික.

No. 1,802, C. P.

Colonial Secretary's Office,
Colombo, August 26, 1901.

ON Wednesday, October 23, 1901, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up for sale or settlement, at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Kotmale division of the Nuwara Eliya District of the Central Province.
Preliminary plan 4,954. Village—Hapugastalawa.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.	A. R. P.
13297	Kaludamudahena	Pittawattagedara Abraham Lebbe and Cadepadinchi Seramudiliya	Patana and jungle	2 0 10	
13298	Kaludamudawatta	Gurunahalagedara Abraham Lebbe	Tea	1 0 3	
13299	Kaludamudahena	Piyangommagedara Meera Lebbe, Piyangommagedara Omera			
		Lebbe	Patana	1 1 5	
13300	Kaludamudawatta	Piyangommagedara Sinnatamby, late Arachchi of Hapugastalawa			
13301	Kaludamudakumbura	Pittawattagedara Abraham Lebbe	Tea	1 1 11	
13303	Do.	Piyangommagedara Omara Lebbe, Gurunahalagedara Abraham Lebbe, Gurunahalawattagedara Mahamadu Lebbe, Cadepadinchi Seramudiliya, Piyangomma- gedara Sinnatamby, late Arach- chi of Hapugastalawa, Piyan- gommagedara Meera Lebbe, Palenwatta Abraham Lebbe	Paddy field	0 2 17	
		do.		6 2 32	

Upset price,—Lots 13,297 and 13,299, Rs. 30 per acre; lots 13,298 and 13,300, Rs. 120 per acre; lots 13,301 and 13,303, Rs. 100 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,802, C. P.

විෂ 1901 කුඩා අගෝස්තු මස 26 වෙති දින කොළඹ මහයෙනුකාරිස්ලුන්හාස්සේ සෑවෙන් මෙහින්දරු එවිදිය.

මධ්‍යම දියාවේ තුවර්ත්ලියේ උපැංජනකුරුන්හාස්සේ විසින් මෙහි පහත යදාන්ත අනුව අනුව නියෝගවලු ප්‍රකාරයට විෂ 1901 කුඩා මුද්‍රාවේ මෙහි මෙහි දිනුව එදා මෙහි දිනුව එදා දැවැනුවා ඇතුළු.

මධ්‍යම දියාවේ තුවර්ත්ලිය පලාතේ කොස්සමලේ තොස්සාගාස්සේ පිසිවානිබෙන විමිකු බෙලු කිස්.
කිහිපා 4,954. ගම—නිශ්චලු තෙවාව.

නො.	ඉඩමේ නම.	ඉල්ලම්කාරය.	මහත.
13297	කළදුමඩ සෙහා	පිටවන්නේගෙදර ඉඩම් ලෙඛිබේ	අයුරුම. අ. රු. ප.
13298	කළදුමඩ වන්න	සහ සේය මූදලි ඉරුන්නේලු ගෙදර ඉඩම් ලෙඛිබේ	පහත සහ කළඹ සෙහා
13299	කළදුමඩ සෙහා	පායින්ගමුවේ ගෙදර මිරුලෙඛිබේ සහ ඔමරුලෙඛිබේ	අයුරුම

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරය.	අන්දම.	මහත.
		ආරච්චිලුවෙන්ගෙදර සින්හතම්කි හිටපු		අ. රු. පා.
13300	කළේදම් වත්තා	ආරච්චිලුවෙන්ගෙදර සින්හතම්කි හිටපු		
13301	කළේදම් කුමුර	පිටවයේන්ගෙදර ඉඩාන්ම ලෙඛිබේ	නො	I 1 11
13303	එම	පාසින්ගැමුවෙන්ගෙදර ඔමරු ලෙඛිබේ, ගුරුණෑයනුගෙලුගෙදර ඉඩාන්ම ලෙඛිබේ, ගුරුණෑයනුගෙලුවත්තේ ගෙදර මහම්මද ලෙඛිබේ, කැඩී රදින්වී සේරුමුදලි, පාසින්ගැමුවෙන් ගෙදර සින්හතම්කි හිටපු ආරච්චි විලු, පාසින්ගැමුවෙන්ගෙදර මිරුලෙඹි බේ, පලුන්වත්තේ ඉඩාන්මලෙඹිබේ	කුමුර	0 2 17

නොමෙර 13297 සහ 13299 අස්කරයන් රු.පියලු 30 බැංකින්ය. නොමෙර 13298 සහ 13300 අස්කරයන් රු.පියලු 120 බැංකින්ය. නොමෙර 13301 සහ 13303 අස්කරයන් රු.පියලු 100 බැංකින්ය.

මෙම ඉඩම් ගැඹ වැඩුදුර කාරණ සර්වීයරුනුවන් හා න්‍යෝගීගෙන්ද දැනගත ගැකිවේ.

ගරුතර ආණුවිකාර උතුම් කන්වහයේන් ආසුවලෙස,
බඩුපු. එ. වේලුර,
වැඩබලුන මහසෙනුතාරිස් ව්‍යිභාග.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,132, s. p.

Colonial Secretary's Office,
Colombo, August 14, 1901.

ON Wednesday, September 25, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in the Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-two allotments of land situated in the Weligama korale in the Matara District of the Southern Province:

Preliminary plan 585.

Lot.	Name of Land.	Village.	Description.	Extent.
				A. R. P.
N 192	Awariyahenawatta	Nakanda in Midigama	Garden	1 0 28
O 192	Do.	do.	Vegetables	0 1 93
P 192	Do.	do.	do.	0 2 28
R 192	Iluketimulleowita	do.	Owita	0 2 11
947	Batagoyadeniya	Preliminary plan 1,573. Midigama	Deniya	0 0 12
F 480	Mediyagahakoratuwa	Preliminary plan 1,101. Kotawila	Owita	0 2 13
T 397	Diyaheliyaghahawatta	Preliminary plan 3,871. Kotawila	Cocoanut land	2 0 34
U 397	Do.	do.	Owita—cocoanuts and potatoes	0 3 12
4961	Yakdagodadeniya	Preliminary plan 2,646. Porambakananke	Deniya	0 0 10
4962	Peelaliyadda	do.	do.	0 0 9
K 258	Ambagahawatta	do.	Chena	0 1 14
14053	Alutamunagawahanapuwakwatta	Preliminary plan 4,905. Henagama	Citronella	2 3 2
7154	Mahakumbura	Preliminary plan 3,152. Poramba	Field	3 0 36
7155	Tunpelakumbura	do.	do.	1 3 18
10641	Attikkagahahena	Preliminary plan 1,352. Nape	Jungle	8 0 2
10645	Do.	do.	do.	2 0 27
A 598	Badalgediwewatta	Preliminary plan 1,346. Denipitiya	Garden	0 2 1
B 598	Badalgediwelwattewagura	do.	Field	1 2 12
C 598	Managewagura	do.	do.	0 2 35
D 598	Mallawagura	do.	do.	0 3 36
E 598	Talghawagvirugodella	do.	Owits	0 1 24
G 598	Do.	do.	do.	0 1 20

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
I 598	Talagaspitiyediwelkumbura	Denipitiya	Field	0 2 3
J 598	Polwattegewagura	do.	do.	1 0 13
K 598	Patiranagediwelwatta	do.	Garden	0 3 6
L 598	Udupilagewatta	do.	do.	0 1 30
M 598	Patiranagewatta	do.	do.	0 0 34
N 598	Talagaspitiyawatta	Miruppa	do.	0 2 38
O 598	Weligodawatta	do.	do.	1 0 12
P 598	Pelaketiyawatta	do.	do.	0 2 25
Q 598	Tantriwatta	do.	do.	1 0 7
R 598	Ambagahawatta	Denepitiya	do.	0 0 11
S 598	Managegewurugodella	do.	do.	0 0 10
T 598	Elagawadiwelwatta	do.	do.	0 2 36
10617	Urumullawatta	do.	Chena	0 1 10
10618	Do.	do.	do.	0 1 8
10619	Welikondebima	do.	Garden	0 0 31
H 53	Ganegodawatta	Preliminary plan 1,585.		
I 53	Do.	Wellana	Garden	0 1 0
J 53	Do.	do.	do.	0 3 14
K 53	Do.	do.	do.	0 0 12
L 53	Pahaladeniya	do.	do.	0 2 2
M 53	Ganegodawatta and Udadeniya	do.	do.	0 0 19
1108	Ganegodahena	do.	do.	0 1 28
S 378	Wattagawadeniyeatmaga	Preliminary plan 5,222.		
11307	Sohonpola or Balimadutenna	Eramudugoda	Atmaga	0 1 33
11315	Panamoramukalana	do.	Patana	1 3 6
C 579	Galmüllewatta	do.	Forest	97 0 31
11318	Balimadutenna	do.	Citronella	2 2 22
11322	Etambagahadeniya	do.	do.	0 0 24
K 578	Medillagahawatta	Preliminary plan 5,216.		
L 578	Egodahawattedolapallekuttiya	Maliduwa	Cocoanuts	3 3 36
4303	Beliketiyahena	Preliminary plan 2,520.		
4304	Kaluhelagoda	Midigama	Jungle	0 1 7
4304	Do.	do.	do.	0 2 4
4304	Do.	do.	do.	0 0 27
4304	Do.	do.	do.	0 0 12
4305	Do.	do.	do.	0 1 19
E 593	Beliketimulla	Preliminary plan 5,421.		
F 593	Do.	Peddapitiya	Field	0 2 3
		do.	Owita	0 0 28
4562	Ihalawatta	Preliminary plan 2,568.		
		Parambakankanke	Cleared land	0 2 17
3788	Mirisawatta	Preliminary plan 463.		
		Jamburagoda	Garden	1 1 14

Upset price.—Rs. 20 to Rs. 400 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary

No. L.132, S. P.

වම් 1901 කටු අයෝදා සහ 14 වෙනු දින කොළඹ විශාලාත්මක රිජුලුත් හා යුදෙන්ගේ සාර්ථක ප්‍රෙදීය.

දැක්වූ දියාත්වී මෙහර වැළැගම්පෙනුදෙල් තොටිවාසයේ පිහිටි නිශ්චිත බ්ලිකුවෙහි 62ක්.

නො.	ඉඩම් නම.	ගම.	අයදුම.	මගා.			
				අ. රු. ප.			
14053	අඩින්ටෝන් වෙසේනෝ පුවක වත්ක	සිනියම 4,905.	පැහැදිවස්ක	2	3	2	
7154	මහකුම්බර	නෙශේයම 3,152.					
7155	ඇඹපැලකුම්බර	පෝරක එම සිනියම 1,352.	කුම්බර	3	0	36	
10641	අවිච්කාකාන්තී	භාෂා එම	කැලේ	8	0	2	
10645	එම	සිනියම 1,346.	එම	2	0	27	
A 598	බවලෝ දිවෙල්වස්ක	දෙශේයපිටිය	වත්ක	0	2	1	
B 598	බවලෝ දිවෙල්වස්කවතුර	එම	කුම්බර	1	2	12	
C 598	ම්.හැනෙවතුර	එම	එම	0	2	35	
D 598	මලලෝ තුර	එම	එම	0	3	36	
E 598	කළුතුවගුරුගොඩලේ	දෙශේයපිටිය	මිලට	0	1	24	
G 598	එම	එම	එම	0	1	20	
I 598	කළුතුවපිටිය දිවෙල්කුම්බර	එම	එම	0	2	23	
J 598	පොලුවස්නේ වතුර	එම	එම	1	0	13	
K 598	පතිරහෙයේ දිවෙල්වත්ක	එම	වත්ක	0	3	6	
L 598	දුඩිලෝ චුවස්ක	එම	එම	0	1	30	
M 598	පතිරහෙයේ වත්ක	එම	එම	0	0	34	
N 598	කළුතුවපිටිය වත්ක	මරුදේප	එම	0	2	38	
O 598	වැලිංගාධ වත්ක	එම	එම	1	0	12	
P 598	පැලුකැඡිය වත්ක	එම	එම	0	2	25	
Q 598	ඩැන්තු වත්ක	එම	එම	1	0	7	
R 598	අඩිච්ක වත්ක	දෙශේයපිටිය	එම	0	0	11	
S 598	ම්.හැනෙවතුරුගොඩලේ	එම	එම	0	0	10	
T 598	අශ්‍යාවා දිවෙල්වත්ක	එම	එම	0	2	36	
10617	ගැරුවල්ල වත්ක	එම	පේකා	0	1	10	
10618	එම	එම	එම	0	1	8	
10619	වැලිංගාධ තේදී සිටා	එම	වත්ක	0	0	31	
H 53	ගෙනෙගාධ වත්ක	සිනියම 1,585.	වෙල්ලාක	එම	0	1	0
I 53	එම		එම	0	3	14	
J 53	එම		එම	0	0	12	
K 53	එම		එම	0	2	2	
L 53	පකුදෙනිය		එම	0	0	19	
M 53	ගෙනෙගාධ වත්ක සහ උඩිඩෙනිය		එම	0	1	28	
1108	ගෙනෙගාධ පේකා		එම	0	0	23	
S 378	වත්කගාධ මාදෙනිය අයමක	සිනියම 5,222.	අයමක	0	1	33	
11307	කො.කො.වපලු නො.කො.ත්	මරුමුද්‍රකාධ					
	බලුවූතුවූතුවක	එම	පහාය	1	3	6	
11315	පකාමොර මූකුදාක	එම	මුන්කාය	97	0	31	
C 579	ගලුවල්ලේ වත්ක	එම	පැතිවත්ක	2	2	22	
11318	බලුවූතුවූතුවක	එම	එම	0	0	24	
11322	අඩිච්ක දෙනිය		කුම්බර	0	0	28	
K 578	මැඩිලෝගෝ වත්ක	සිනියම 5,216.	මලිඳා	පැලුවත්ක	3	3	36
L 578	මිශේෂ වත්ක සහ දෙලපල්ලේ සුවිෂිය		කො.පුළුගාධ	කැලේ	0	1	7
4303	බෙලිකැටියේ හේක	සිනියම 2,520.	මිදුගා	එම	0	2	4
4304	කෙරිගැලුගාධ		එම	එම	9	2	0
4304	එම		එම	එම	0	0	27
4304	එම		එම	එම	0	0	12
4304	එම		එම	එම	0	1	19
4305	එම		එම	එම	12	1	30
E 593	බෙලිකැටුවල්ල	සිනියම 5,421.	පැදිදු පිටිය	කුම්බර	0	2	3
F 593	එම	එම	මිලට	එම	0	0	28
4562	ඉහළවත්ක	සිනියම 2,568.	පරිමිකාජණක	පේකා	0	2	17
3788	මිරිස්වත්ක	සිනියම 463.	පැවුරගාධ	වත්ක	1	1	14

හඹ්සේරු මිල් අත්කරේට ගැමිල් 20 සිට 400 දක්වා ඉඩම් කැටි හැමියටය.

මෙම ඉඩම් ගැන වැඩිදුරුකාරණ සර්විසර් පරිවිරෝධතාත්මක උග්‍රාධිකාරීන් සහ සියලුම ප්‍රතිඵලියා සඳහා සැපැලෙයායි යුතු වේ.

තරුහර ආභ්‍යාකාර උග්‍රාධිකාරීන් අයුව ලෙස, විභිඛ්‍ය. එ. ටේලේර්, වැඩුවලක මහෙසුනුකාරිස ව්‍යික.

No. 1,133, S. P.

Colonial Secretary's Office,
Colombo, August 14, 1901.

ON Tuesday, September 24, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in the Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-eight allotments of land situated in the Weligama korale of the Matara District of the Southern Province.

Preliminary plan 1,118.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
I 486	Ambagahawatta	Penetiyanaya	Garden	0	1	14
K 486	Ambagahahenagoda	do.	do.	0	2	7
L 486	Do.	do.	do.	0	2	20
U 486	Hettigediwelkumbura	do.	do.	0	0	6
8765	Meddedeniyaekkagodella	do.	Low jungle	0	1	8
8767	Toranketiyehaladeniya	do.	do.	0	0	6
8768	Do.	do.	do.	0	0	38

Preliminary plan 1,394.

U 612	Paragahawatta	Borala	Cocoanut	Extent.		
				A.	R.	P.
W 612	Atukoralewatta	do.	do.	4	3	30
H 613	Beregodegewatta	do.	do.	2	3	22
I 613	Gamagewatta	do.	do.	2	3	22
J 613	Madappuligewatta or Gedarawatta	do.	do.	2	1	32
L 613	Kongahawatta	do.	do.	1	1	9
O 613	Mallagediwelwatta	do.	do.	3	2	30

Preliminary plan 1,103.

O 480	Todawattagediwelwatta	Berelelia	Garden	Extent.		
				A.	R.	P.
Q 480	Udadehigahakumbura	do.	Field	2	3	11
R 480	Iliperumagediwelwatta	do.	Garden	1	2	19
S 480	Do.	do.	do.	3	1	23
T 480	Godawattagediwelwatta	do.	Citronella	2	1	27
U 480	Do.	do.	Old garden	4	0	10

Preliminary plan 476.

F 120	Dikdeniya	Midigama	Field	Extent.		
				A.	R.	P.
3885	Punchideniya	do.	Chena	0	3	26
W 119	Maragahawatteaddaradeniya	Mudugamuwa	Field	1	0	20
Y 119	Pitawila	do.	do.	1	3	22
D 120	Digapota	do.	do.	0	1	15
H 120	Gamagewatta	do.	Garden	3	1	12
3893	Digapotahena or Pedeygodawatta	do.	do.	2	2	30

Preliminary plan 1,590.

1162	Ganduwa	Welligama	Island	Extent.		
				A.	R.	P.
1163	Paraduwa	do.	do.	0	3	19

Preliminary plan 1,203.

U 541	Mahaliyaddaowita	Penetiyanaya	Owita	Extent.		
				A.	R.	P.
V 541	Dolagawaudumullekoratuwa	do.	do.	0	1	33
D 542	Godawatta	do.	Garden	2	0	30
E 542	Do.	do.	do.	1	1	13
F 542	Do.	do.	do.	0	1	38
I 542	Welmidenyakoratuwa	do.	do.	0	0	29
9467	Annasigahahena and Moragahahena	Penetiyanaya and Kekanadure	Jungle	61	3	26
9468	Baullahena	Penetiyanaya	Citronella	0	0	20
9467a	Penetiyakanakandehena	do.	do.	0	1	32
9467b	Do.	do.	do.	0	3	36
9467c	Do.	do.	do.	3	2	24
9467d	Do.	do.	do.	1	0	23
9467e	Do.	do.	do.	0	3	19

Preliminary plan 1,570.

933	Talgahawatta	Palalla	Old garden	Extent.		
				A.	R.	P.
936	Arachchigegedarawatta	do.	do.	1	3	5
943	Patiranagewatta	do.	do.	2	2	4

Preliminary plan 1,392.

N 612	Godawatta	Jamburagoda	Old garden	Extent.		
				A.	R.	P.
Q 612	Bodduwawatta	do.	do.	6	0	20
S 612	Welengodawatta	do.	do.	2	1	11

Upset price,—Rs. 20 to Rs. 400 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,133, S. P.

වත් 1901 කුටුම්බ මස 1st වෙති දින කොළඹ
මහයෙනුකාරීයලුත්සායපේ නිවැරදිය.

**මුදා උගර උපැල්පත්කාලයේ පිසිය මෙහි පහත සඳහන්වෙත ආණ්ඩුව පෙන්වන ඉඩම් ආණ්ඩුවෙහි
කියෙන්වලු ප්‍රකාරව වත් 1901 කුටුම්බ ප්‍රජාතැන්ත්‍රි විභාග 24 වෙති දැනුව අගත්වැඩා උදෑ එකට මාතර
කළුවෙන් වෙතෙන් පිශ්චිකර පිශ්චින්ව යෙදෙයාව: ඇඟ.**

මාතර වැළැකීම්කරුලේ කොට්ඨාසය පිශ්චි, තිබෙන තිමිකාවලි.

සිනියම 1,118.

සෙ. අඩුමේ කම.	මත.	අයදුම.	එකඟ.
I 486 අඩුකෘත්තක	ඩැකුවියෙක	වස්තා	0 1 14
K 486 අඩුකෘත්තකෙන්ව	එම	එම	0 2 7
L 486 එම	එම	එම	0 2 20
U 486 මෙවල්පියෙන් දැවල්කුවිර	එම	එම	0 0 6
8765 මැද්දෙදෙනියෙන් ගොඩුල්ල	එම	මිලිකැලුව	0 1 8
8767 කැරභකුලියේ ඉහළදෙනිය	එම	එම	0 0 6
8768 එම	එම	එම	0 0 38

සිනියම 1,394.

සෙ. අඩුමේ කම.	මත.	ජාල්වන්තක	එකඟ.
U 612 පරාගක්වන්තක	ඩැකුවියෙක	ජාල්වන්තක	2 3 38
W 612 අවුකාස්රලුවන්තක	එම	එම	4 3 30
H 613 මෙරභෙවන් වන්තක	එම	එම	2 3 22
I 613 ගම්කෙවන්තක	එම	එම	2 3 22
J 613 මද්දර්පලියෙන් වන්තක කොශෙන් කෙදරවන්තක	එම	එම	2 1 32
L 613 කෝස්කෘතවන්තක	එම	එම	1 1 9
O 613 මැල්ලාග දිවල්වන්තක	එම	එම	3 2 30

සිනියම 1,103.

සෙ. අඩුමේ කම.	මත.	වස්තා	එකඟ.
O 480 කොට්ඨාසයෙන් දැවල්වන්තක	වැරදැලියෙක	වස්තා	2 0 24
Q 480 රුවි දෙකිනාකුවිර	එම	ඛූතිර	2 3 11
R 480 ඉලුම්පරුමෙන් දැවල්වන්තක	එම	වස්තා	1 2 19
S 480 එම	එම	එම	3 1 23
T 480 කොට්ඨාසයෙන් දැවල්වන්තක	එම	පැහැරවන්තක	2 1 27
U 480 එම	එම	වස්තා	4 0 10

සිනියම 476.

සෙ. අඩුමේ කම.	මත.	ඛූතිර	එකඟ.
F 120 දින්දෙනිය	මිදියම	ඛූතිර	0 3 10
3835 ප්‍රස්ථිදෙනිය	එම	ජේඩ	0 3 26
W 119 මාරුකෘත්තක ඇද්දරදෙනිය	මුහුකම්ව	ඛූතිර	1 0 20
Y 119 පිට්ල	එම	එම	1 3 32
D 120 දිගලෝභ	එම	එම	0 1 15
H 120	ගම්කෙවන්තක	එම	3 1 12
3893 දිගලෝභ, නැපෙන	එම	එම	2 2 30

සිනියම 476.

සෙ. අඩුමේ කම.	මත.	ජාල්වන්තක	එකඟ.
1162 ගෙදුව	වැලිකී	ජාල්වන්තක	0 1 36
1163 පරදුව	එම	එම	0 3 19

සිනියම 1,203.

සෙ. අඩුමේ කම.	මත.	වස්තා	එකඟ.
U 541 මෙලුකෘත්ත හිමිව	පැකුවියෙක	හිමිව	0 2 1
V 541 දෙදාතාවාරුම්පිල්ලේ කොරවුව	එම	එම	0 1 33
D 542 කොට්ඨාසය	එම	වස්තා	2 0 30
E 542 එම	එම	එම	1 1 13
F 542 එම	එම	එම	0 1 38
I 542 වැලුම්දෙනියෙන්කාරවුව	එම	හිමිව	0 0 29
9467 අනුකෘත්තයෙන් සහ එය	පැකුවියෙක සහ කැකකදුර	කාලුව	61 3 26
9468 බාල්දුලුවන්තක	පැකුවියෙක	පැකුවිට වන්තක	0 0 20
9467A පැකුවියෙකයෙදේ හෙක	එම	එම	0 1 32
9467B එම	එම	එම	0 3 36
9467C එම	එම	එම	3 2 24
9467D එම	එම	එම	1 0 23
9467E එම	එම	එම	0 3 19

සිනියම 1,570.

සෙ. අඩුමේ කම.	මත.	වස්තා	එකඟ.
933 කුළුගක්වන්තක	පැලුල්ල	වස්තා	1 0 14
936 ආව්විම්ය ගෙදරවන්තක	එම	එම	1 3 5
943 පත්‍රිරකෙවන්තක	එම	එම	2 2 4
සිනියම 1,392.			
N 612 කොට්ඨාසය	රැමුරගොඩ	වස්තා	4 1 36
Q 612 වොදුදුවන්තක	එම	එම	6 0 20
S 612 වෙලුවන්තක	එම	එම	2 1 11

අන්සේරු. මිල අනුකෘත්ත රු. පියල 20 සිට 400 දක්වා ඉවත් කැවිලුවාව.

මෙම ඉවත් ගැන් එම් ප්‍රධාර කාරණ සර්වීතරතාරුලුත්තායාචේරෙන්ද, එකිනීම් ගොරුදෙනි ග. මාතර උගර උපැල්පත්කාලයේ පිශ්චියෙන්ද දැනුගතවා ප්‍රතිඵලියාව.

රුගාර ආණ්ඩුකාර උගර උපැල්පත්කාලයේ ආණ්ඩුවලය,
චිතිලපු. එ. මැලර,
වැඩ්ඩලය මහයෙනුකාරීස විමි.

No. 1,134, S. P.

Colonial Secretary's Office,
Colombo, August 20, 1901.

ON Friday, October 4, 1901, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at the Bentota Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty allotments of land situated in the Bentota-Walallawiti korale division of the Galle District of the Southern Province.

Preliminary plan 5,335.

Village—Uragaha.

Land—Kabellagahaduwa.

Lot.	Description.	Extent.	Upset Price	
			A. R. P.	Per Acre.
11790	Garden	0 3 33	25	
11791	Jungle	3 3 25	100	
11792	Chena	0 0 35	100	
11793	Jungle and patana	11 0 21	100	

Preliminary plan 5,467.

Village—Himbutugoda.

Land—Delgahagoda.

12592	Chena	1 0 14	10
12593	Deniya	0 1 0	10
Village—Amugoda.			
Land—Polkiramulla Pollauwa.			
12594	Chena	0 3 10	10
12595	Garden	1 2 23	10
12596	Do.	2 2 37	10
12597	Chena	0 3 5	10
12598	Garden	1 0 10	10
12599	Deniya	0 0 18	10
12600	Do.	0 0 28	10
12601	Owita	0 1 4	10
12602	Garden	0 2 27	10
12603	Owita	0 1 2	10
12604	Chena	0 1 30	10

Village—Karatura.

Land—Maradi.

12605	Owita	0 2 17	10
Village—Amugoda.			
Land—Maradi Karatura.			
12606	Low jungle	0 3 2	15
12607	Garden	0 3 29	10

Preliminary plan 5,387.

Village—Metiwillia.

Land—Duwemuttettagoda Pollauwa.			
12055	Chena	0 2 20	10
12056	Do.	0 0 35	10
12057	Owita	0 0 18	10
12058	Chena	0 3 7	10
12059	Garden	0 1 0	10
12060	Owita	0 1 20	10
12062	Do.	0 1 0	10
Land—Olagoda Pollauwa.			
12063	Owita	0 1 2	10
Name of Land—Diyaghatota.			
12064	Chena	2 2 0	10
12065	Garden	1 0 25	10
12066	Do.	0 2 35	10
12067	Do.	0 3 38	10
12068	Do.	0 3 4	10
Land—Olagoda Pollauwa.			
12069	Chena	1 1 14	10
12070	Do.	1 1 14	10

Preliminary plan 5,457.

Village—Ihala Omatta.

Land—Gurugodelle or Gulugahawatta-addara.

12525 Garden 0 1 22 10

Lot.	Description.	Upset Price		
		Extent.	A. R. P.	Rs.
Land—Maddagodahena.				
12526	Owita	0 2 2		10
12527	Chena	0 1 2		10
12528	Do.	0 1 39		10
12529	Garden	0 1 5		10

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

වල 1901 කුතු අයෙක්සන් වක 20 වෙත
No. 1,134, S. P. දියා කැමිලු මහයෙනුයාරිදේ හෝ
ඩයෙනෙය ද පෙනෙයාරු වෙතිදය.

මෙහෙතු දියා වේ මහපෙනුයාරි පිහිටි වෙති
රු රාක්‍ර පෙනුයාරි වෙති ආණුවුව යෙයෙකක ඉවිති ආණුවුව
වෙති තුළු තුළු ප්‍රකාර රාක්‍ර වෙති වල 1901 කුතු බිජෝ
මෙහෙතු වක 4 වෙති අයුතු සිඟරදු ද්‍රව්‍ය 120 ඔබයකර
කාකායමේදී වෙත්දෙසිනා විභාගවට ගෙදෙනාව,
දැය.

දෙකුතු දියා වේ තුළු පෙනෙයාරි වෙති පිහිටි
මෙහෙති තුළු තුළු පිහිටි, තිබෙය පිමිකා බලීම්
40ක්.

සිඩියම 5,335. ගම—ලැබුල්ල ගෙයයාව. අක්කර
෉විමේ කම—කැබුල්ල ගෙයයාව. අක වලි
සෙ. අයදුම. අ. රු. ප. රු.

11790	වසක	0 3 33	25
11791	කැලේ	3 3 25	100
11792	සෙක	0 0 35	100
11793	කැලේ	11 0 21	100

සිඩියම 5,467. ගම—කිවුව්‍යාය, බ.

෉විමේ කම—දෙල්ල ගෙයයාව.

12592	සෙක	1 0 14	10
12593	දෙනිය	0 1 0	10

ගම—අමුවෑය, බ.

12594	සෙක	0 3 10	10
12595	වසක	1 2 23	10
12596	ඡම	2 2 37	10
12597	සෙක	0 3 5	10
12598	වසක	1 0 10	10
12599	දෙනිය	0 0 18	10
12600	ඡම	0 0 28	10
12601	කිවිව	0 1 4	10
12602	වසක	0 2 27	10
12603	කිවිව	0 1 2	10
12604	සෙක	0 1 30	10

සිඩියම 5,467. ගම—කරකු.

12605	කිවිව	0 2 17	10
12606	කරමක්ව, තිවිව	කැලේ	0 3 2

12607	වසක	0 3 29	10
සිඩියම 5,387. ගම—මිරිලුව.			

12055	සෙක	0 2 20	10
12056	ඡම	0 0 35	10
12057	වසක	0 3 2	15
12058	තිවිව	0 0 18	10

12059	සෙක	0 0 18	10
12060	කිවිව	0 1 2	10
12061	වසක	0 2 27	10
12062	කිවිව	0 1 2	10

12063	වසක	0 0 18	10
වෙත්දෙසි කම—දෙකුතුවලියාරිය.			

නො.	අස්ථම	මගහ.	අක්කර යක වලි		අක්කර යක වලි	මගහ.	අස්ථම	
			අ. රු. ප.	රු.				
12058	පෙක	0 3 7	10			12526	තිවිට	0 2 2 10
12059	වයා	0 1 0	10			12527	පෙක	0 1 2 10
12060	මිපව	0 1 20	10			12528	ඡම	0 1 39 10
12062	ඡම	0 1 0	10			12529	වස්ක	0 1 5 10
	ඉවෑමේ කම—මලයාධ පෙලළදාව.							
12063	මිවිට	0 1 2	10					
	ඉවෑමේ කම—දියගැසෙම්.							
12064	සෙක	2 2 0	10					
12065	වස්ක	1 0 25	10					
12066	ඡම	0 2 35	10					
12067	ඡම	0 3 38	10					
12068	ඡම	0 3 4	10					
	ඉවෑමේ කම—මලයාධ පෙලළදාව.							
12069	සෙක	1 1 14	10					
	සිංහම 5,387.							
12070	සෙක	1 1 14	10					
	සිංහම 5,457. ගම—ඉගලුම්පත්.							
	ඉවෑමේ කම—ගුරුගැස්පූරු ශෝකෙ, සා							
	ඉතුගැවයිත අද්ද.							
12525	වයා	0 1 22	10					

මෙම ඉවෑමේ කුබෙලිවලට අධිකීවාසිකම් සියා සිවිල යම් ඇගෙස් ඇශ්‍රීලාංකා මුද්‍රා වෙතින්ම මෙම පිටපතේ දී ඇත්තා ජාව අධිකීවාසිකම් සියා සිවිල යම් මෙම පිටපතේ සිවිල වෙතින්ම පෙන්න, සිවිල වියුරා.

මෙම ඉවෑමේ කුබෙලිවලට අධිකීවාසිකම් සියා සිවිල යම් ඇගෙස් ඇශ්‍රීලාංකා මුද්‍රා වෙතින්ම සියා සිවිල යම් සාරණ දෙනු ලැබුවේ එමෙන්ම එමෙන්ම පෙන්න, සිවිල වියුරා නොවේ.

ආණ්ඩුකාර උතුමානව හිසෙන් යුතුව ලෙස,
චිකිලු. එ. ඩීලර්,
වැවබලක විකාශන පිළිම විසින්

No. 1,135, S. P.

 Colonial Secretary's Office,
Colombo, August 26, 1901.

ON Tuesday, October 22, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in the Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-four allotments of land situated in the Kandaboda patti, Southern Province.
Preliminary plan 5,480.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
12690	Kapudehena	Parawahera	Chena	2	1 32
12691	Do.	do.	do.	2	3 38
12692	Do.	do.	do.	3	3 26
			Preliminary plan 5,486.		
12738	Godellehena	Uda Aparekka	Jungle	5	0 4
12739	Galpottehena	do.	Chena	2	0 17
12740	Do.	do.	do.	0	2 18
12741	Do.	do.	Jungle	1	2 25
12742	Walgamayahena	do.	Chena	3	1 10
12743	Do.	do.	do.	0	3 17
12744	Tumbellekumbureatmaga	do.	do.	1	1 7
12745	Do.	do.	do.	0	0 26
12746	Tumpelahena	do.	Jungle	0	0 22
12747	Do.	do.	Chena	0	2 10
12748	Do.	do.	do.	0	0 28
12749	Diganeatimaga	do.	do.	0	2 35
12750	Do.	do.	do.	0	0 31
12751	Alakolaliyaddeatmaga	do.	do.	0	0 6
12752	Do.	do.	do.	0	3 19
12753	Do.	do.	Jungle	0	1 30
12754	Do.	do.	Chena	0	0 8
12755	Do.	do.	do.	1	0 38
12756	Tumpelakuttiya	do.	Old garden	1	0 26
12757	Joolgahamullehena	do.	Jungle	1	2 12
12758	Joolgahamulleetmaga	do.	Chena	0	2 15
12759	Balahamulleatmaga	do.	do.	0	2 30
12760	Do.	do.	do.	1	1 35
12761	Tumpeleatmaga	do.	do.	1	0 27
12762	Do.	do.	do.	0	2 1
12763	Balahamullehena	do.	Jungle	1	2 35
12764	Hakurukelekanatta	do.	Chena	0	2 3
12765	Kurunduhena	do.	Jungle	4	0 8
12766	Do.	do.	Chena	3	3 29
12767	Do.	do.	do.	1	1 8
12768	Do.	do.	Forest land	5	1 20
12769	Do.	do.	Field	0	1 17
12770	Kajugahahena	do.	Jungle	2	2 34
12771	Madawaladeuniya	do.	Chena	0	3 34
12772	Madawaladeuniyehena	do.			
12773	Do.	do.			

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
12790	Gamagedeniyeatmaga	Preliminary plan 5,492. Kekanadure	Chena	3 2 6
12791	Do.	do.	do.	0 1 35
12792	Amunagawakattiyaluthena	do.	do.	2 0 24
12793	Amunagawakattiyewatta or Belimulana	do.	do.	1 3 5
12794	Do.	do.	do.	0 1 20
12795	Pindeniyearabedda	do.	do.	1 1 23
7868	Gurukandehena or Kongahakada	Preliminary plan 1,010. Palle Aparekka	Garden	0 0 550
7869	Do.	do.	do.	0 0 244
7873	Do.	do.	do.	0 0 480
E 61	Tewaramuramulla	Preliminary plan 1,611. Diyagaha	Garden	0 2 1
F 61	Lindagawawatta	do.	do.	1 0 9
2820	Gurukandehena	Preliminary plan 2,130. Palle Aparekka	Building site	0 0 3
2821	Do.	do.	do.	0 0 487
2822	Do.	do.	do.	0 0 440
2823	Do.	do.	do.	0 0 432
2824	Do.	do.	do.	0 0 975
2825	Do.	do.	do.	0 0 10
2826	Do.	do.	do.	0 0 432
2827	Do.	do.	do.	0 0 432
2828	Do.	do.	do.	0 0 432
2829	Do.	do.	do.	0 0 432
2830	Do.	do.	do.	0 0 432
2831	Do.	do.	do.	0 0 432
2832	Do.	do.	do.	0 0 625
2833	Do.	do.	do.	0 1 4

Upset price.—Rs. 20 to Rs. 400 an acre, according to the nature of land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1.135. S. P.

වති 1901 කුටු අංකයේද මය 26 වෙනි දින කොළඹ ප්‍රාන්තීය ප්‍රජාවලියේ ප්‍රතිඵාසියා වෙයි.

මු කර දියාමේ උපත්සනහරුවෙකු වෙතේ විසින් මෙහි පෙනී පෙනු ඇදගැනීමෙන් අන්ත්‍රිව සඟහනු ඉමිත් අන්ත්‍රිවලේ තියෙකට වු ප්‍රකාරවට වැනි 1901 කුටු තික්නෝට්ටර මය 22 ටෙනි දිනටු අගුරුවාද ද්‍රව්‍ය 1.1 ම් කර කළ වෙරියෙදී වෙනස්කිරීකර විකුත්තයට යෙදෙනෙකට ඇතුළු.

മുതൽ ദിവ്യാദിവി കുപ്പംമേരി, വിപ്പൻമേരി കോ, ലിറ്റിക്കല്ലെ ഉട്ടിരി, കീരിമുക തിരുക്കുടാനിലെ 64ക്ക്.

ପିଲାମ 5.480.

ಕ್ರ. ನಂ.	ಅಧಿಕೃತ ಹಂ.	ಹಂ.	ಅವುಗಳ ಸಂಖ್ಯೆ	ಅಧಿಕೃತ.	ಹಂ.	ಅವುಗಳ ಸಂಖ್ಯೆ	ಅ. ರೂ. ಗ.
12690	ಇಲ್ಲಾರ್ಡ್‌ನ ಕಾಲ್	ಶಿಫರ್	1	ಕ್ರಿಸ್ತ	ಶಿಫರ್	1	2 1 32
12691	ಶಿಫರ್	ಶಿಫರ್	1	ಕ್ರಿಸ್ತ	ಶಿಫರ್	1	2 3 38
12692	ಶಿಫರ್	ಶಿಫರ್	1	ಕ್ರಿಸ್ತ	ಶಿಫರ್	1	3 3 26
ಸಿದ್ಧಿಗಳ 5,486.							
12738	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	5	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	5	0 0 4
12729	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	2	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	2	0 1 17
12740	ಶಿಫರ್	ಶಿಫರ್	0	ಕ್ರಿಸ್ತ	ಶಿಫರ್	0	2 2 18
12741	ಶಿಫರ್	ಶಿಫರ್	1	ಕ್ರಿಸ್ತ	ಶಿಫರ್	1	2 2 25
12742	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	3	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	1	1 1 10
12743	ಶಿಫರ್	ಶಿಫರ್	0	ಕ್ರಿಸ್ತ	ಶಿಫರ್	0	3 3 17
12744	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	1	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	1	1 1 7
12745	ಶಿಫರ್	ಶಿಫರ್	0	ಕ್ರಿಸ್ತ	ಶಿಫರ್	0	0 0 26
12746	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	0	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	0	0 0 22
12747	ಶಿಫರ್	ಶಿಫರ್	0	ಕ್ರಿಸ್ತ	ಶಿಫರ್	0	2 2 10
12748	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	0	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	0	0 0 28
12749	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	0	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	0	2 2 35
12750	ಶಿಫರ್	ಶಿಫರ್	0	ಕ್ರಿಸ್ತ	ಶಿಫರ್	0	0 0 31
12751	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	0	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	0	0 0 6
12752	ಶಿಫರ್	ಶಿಫರ್	0	ಕ್ರಿಸ್ತ	ಶಿಫರ್	0	3 3 19
12753	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	0	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	0	1 1 30
12754	ಶಿಫರ್	ಶಿಫರ್	0	ಕ್ರಿಸ್ತ	ಶಿಫರ್	0	0 0 8
12755	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	1	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	1	0 0 38
12756	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	1	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	1	0 0 26
12757	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	1	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	1	2 2 12
12758	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	0	ಕ್ರಿಸ್ತ	ಕ್ರಿಸ್ತ	0	2 2 15

නො.	ඉඩිම හම.	ගම.	අභ්‍යන්තරයක	පෙනුම.	මුදා.	අ. රු. උ.
12759	බොලඟමුල්ලේඅසමක	ලම	ලම	පෙනුම	0	2 30
12760	ලම	ලම	ලම	පෙනුම	1	1 35
12761	ඇම්පැලැසමක	ලම	ලම	පෙනුම	1	0 27
12762	ලම	ලම	ලම	පෙනුම	0	2 1
12763	බලයමුල්ලේසේක	ලම	ලම	පෙනුම	1	2 35
12764	කුණුවැලේකහස්ක	ලම	කුලේ	පෙනුම	2	3 0
12765	කුරුදුසේක	ලම	කුලේ	පෙනුම	0	2 3
12766	ලම	ලම	කුලේ	පෙනුම	4	0 8
12767	ලම	ලම	ලම	පෙනුම	3	3 29
12768	ලම	ලම	පෙනුම	පෙනුම	1	1 8
12769	ලම	ලම	පෙනුම	පෙනුම	1	2 4
12770	කුඩාකැස්ක	ලම	විභාග	පෙනුම	5	1 20
12771	මධ්‍යවලදීනිය	ලම	කුමිර	පෙනුම	0	1 17
12772	එම පෙනුම	ලම	කුලේ	පෙනුම	2	2 34
12773	ලම	ලම	පෙනුම	පෙනුම	0	3 34
සියලුම 5,492.						
12790	ගමංගුදයීය අසමක	කුකාදුර	ලම	පෙනුම	3	2 6
12791	ලම	ලම	පෙනුම	පෙනුම	0	1 35
12792	අමුනාව, කාවිලියීය අස්ථීසේක	ලම	ලම	පෙනුම	2	0 24
12793	අමුනාව, කාවිලිවය හෝ කොයේ බෙලුමුල්ලේසේක	ලම	පෙනුම	පෙනුම	1	3 5
12794	ලම	ලම	පෙනුම	පෙනුම	0	1 20
12795	පිශේද්‍යියෙදරබද්ධ	ලම	පෙනුම	පෙනුම	1	1 23
සියලුම 1,010.						
7868	ඉරුකැසදේ පෙනු නොගෙන් සේර්ස්කැස්ක්වී	පල්ලෙපයිස්ක	වස්ක	වස්ක	0	0 550
7869	ලම	ලම	වස්ක	වස්ක	0	0 244
7873	ලම	ලම	වස්ක	වස්ක	0	0 480
සියලුම 1,611.						
E 61	ඡෙටරම්මලුල්ල	දියගැන	ලම	වස්ක	0	2 1
F 61	ලිදායාවයිය	ලම	වස්ක	වස්ක	1	0 9
සියලුම 2,130.						
2820	ඉරුකැසදේසේක	පල්ලෙපයිස්ක	ගෙවල් සැදිමව පූජා	විම	0	0 3
2821	ලම	ලම	විම	විම	0	0 487
2822	ලම	ලම	විම	විම	0	0 446
2823	ලම	ලම	විම	විම	0	0 432
2824	ලම	ලම	විම	විම	0	0 975
2825	ලම	ලම	විම	විම	0	0 10
2826	ලම	ලම	විම	විම	0	0 432
2827	ලම	ලම	විම	විම	0	0 432
2828	ලම	ලම	විම	විම	0	0 432
2829	ලම	ලම	විම	විම	0	0 432
2830	ලම	ලම	විම	විම	0	0 432
2831	ලම	ලම	විම	විම	0	0 432
2832	ලම	ලම	විම	විම	0	0 625
2833	ලම	ලම	විම	විම	0	1 4

එක්ස්පේෂු මල රුපියලේ 20 කි 400 දක්වා ඉවත්මෙ ගාලීවයි.

ඉම ඉඩිම ගාලී වැඩිදුර කාරණ සර්වීයරයකයුද්ද යැංශීයෙකුදා විකිනීම් කොයිදියි. ගාලී කාරණ මාතර ආණ්ඩුවේ උපේරයකයුදා යැංශීයෙකුදා දැකගතව ප්‍රමාත්‍ය.

යුරුරතු ආණ්ඩුකාර උතුවාත්තාවකුන්දෙනු ඇඟ්චාලු,

විජ්ලු. රු. මේල්ලි,

වැඩිවිලක මහෙශ්‍යතුකරිය වමික.

No. 1,136, S. P.

Colonial Secretary's Office,
Colombo, August 27, 1901.

ON Tuesday, October 8, 1901, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at the Ambalangoda Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-three allotments of land situated in the Wellaboda patta division of the Galle District of the Southern Province

Preliminary plan 5,137. Village—Karandeniya.

Lot.	Name of Lar.	Name of Applicant.	Description.	Extent.	Upset Price per Acre.
				A. R. P.	Rs.
10890	Godaporagahakumbura	Peduruwa Hakuru Aronisa	Field, swamp, and owita	9 0 8	20
10891	Do.	do.	Field	1 0 7	20
10892	Do.	do.	do.	0 2 23	20
10893	Do.	do.	Owita	0 0 25	20
C 5					

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Upset Price per Acre		
				A.	R.	P.
10894	Godaporagahakumbura	Poduruwa Hakuru Aronis	Owita	0	1	4
10895	Do.	do.	Field	1	0	10
D 573	Do.	do.	do.	1	2	37
Preliminary plan 5,448. Village—Batapola.						
12480	Danketiyanamanana	W. Jandoris	Garden	0	1	26
12482	Danketiya Polhunnawabedda	do.	do.	0	1	17
12483	Do.	do.	Deniya	0	0	34
Preliminary plan 5,425. Village—Karandeniya.						
12352	Wela-addarabedda or Panu-dangahawatta	Kolombage Sodrisa	Garden	2	2	19
12353	Wela-addarabedda or kumbura	do.	Field	0	2	18
12354	Wela-addarabedda or Panu-dangahawatta	—	Garden	0	2	37
12355	Do.	—	do.	1	0	15
12356	Do.	—	do.	0	0	22
12357	Wela-addarabedda	G. K. Siyadoris	do.	0	2	29
12358	Wela-addarabedda or Gala-gawawatta	do.	do.	0	1	35
12359	Wela-addarabedda	do.	do.	0	1	12
12360	Do.	do.	do.	0	1	17
12361	Do.	do.	do.	1	0	16
12362	Wela-addarabedda or Amba-gahawatta	W. K. Sinno Appu	do.	1	3	25
12363	Wela-addarabedda	do.	do.	0	2	14
12364	Do.	do.	Jungle	0	3	5
12365	Galagawakele	U. G. Ennappu	Garden	0	3	8
12366	Do.	do.	Jungle	0	3	14
12367	Do.	do.	Garden	0	1	19
12368	Do.	do.	do.	0	1	32
12369	Do.	do.	do.	0	3	12
12370	Angalugallakele	J. P. Thomis Hamy	do.	0	3	4
12371	Wela-addarabedda	P. H. Senerisa	do.	2	1	22
12372	Do.	do.	Owita	0	2	6
12373	Do.	P. H. Syya	Garden	3	0	3
12374	Wela-addarabedda or Delgahawatta	do.	do.	2	2	19
12375	Do.	—	Owita	0	2	11
12376	Do.	—	Garden	0	1	19
12377	Wela-addarabedda	—	do.	3	3	38
12378	Do.	—	do.	0	3	4
12379	Do.	—	do.	2	1	18
12380	Do.	—	Jungle	9	2	7
12382	Wela-addarabedda or Ambagahawatta	Kosgalanadurage Edorisa	Garden	1	1	0
12383	Wela-addarabeddaowita	do.	Owita	0	0	37
12384	Wela-addarabedda	do.	Garden	1	3	12

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the

卷之三

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1136 s.p.

වත් 1901 කුටි අගෝස්තු මිය 27 වෙනි දින කොළඹ තිබුණු ප්‍රධානීය නිවැරදි ප්‍රජාත්‍යාමානීක ප්‍රජාත්‍යාමානීක ප්‍රජාත්‍යාමානීක ප්‍රජාත්‍යාමානීක

ඒක ජ්‍යෙෂ්ඨ සියලුම විශාල වැටුනු වූ ඇත්තේ මෙහෙයුම් නිවැරදිව පිළිබඳ වේ.

கிட்டிகள் 5-137. ஓ—ஈந்தேவி.

ଅନ୍ତର୍ଜାଲ

ଓଡ଼ିଆ

१०८८५

కృష్ణా శ.

କ୍ଷେତ୍ର: ଫୁଲିମା ଜାମ.
10890 କୋଇପରିକାଳକାଳିର

ଓଲ୍ଡମିକରଣ ଥିଲେ କାହାରେ ?

• ദൈവാക്ഷരം ഉദ്ദേശ്യം

മിക്ക
എ. റൂ. റ.

ପାତ୍ର
କବି,
ରେ.

51.

ପ୍ରକାଶକ: ପ୍ରକାଶକ ନମ୍ବର ୧୦ ୫

නො.	ඉඩිමේ නම.	ඉල්පිතකරන අයගේ නම.	අනුදම.	අස්කරණයක්	
				මගහ.	වට්නාකම.
10891	ගොඩියරගැකකුම්‍රිර	පෙදුරුවාකකුරු එරෝන්නියා	කුම්‍රිර	1 0 7	20
10892	එම	එම	එම	0 2 23	20
10893	එම	එම	එම	0 0 25	20
10894	එම	එම	එම	0 1 4	20
10895	එම	එම	කුම්‍රිර	1 0 10	20
D 573	එම	එම	එම	1 2 37	20

සිනිහම 5,448. ගම—චටපාල.

12480	දිවිකුවියම, හානි	චිතිලිල්. රුහුදේරිස්	වස්ත	0 1 26	30
12482	දෙශක, ටික කොළඹ පොලු	පුද්‍යාවබැඳී	එම	0 1 17	30
12483		එම	ංදුනිය	0 0 34	30

සිනිහම 5,425. ගම—කරන්දෙනිය.

12352	වෙළඳදේරබැඳී නොශකාන් පැනුද්ධක්වන්ත	කොලොජියෝ සොදිරිස්	වස්ත	2 2 19	40	
12353	වෙළඳදේරබැඳීකුම්‍රිර	එම	කුම්‍රිර	0 2 18	30	
12354	වෙළඳදේරබැඳී කොළඹ	පැනුද්ධක්වන්ත	—	වස්ත	0 2 37	40
12355	එම	—	එම	1 0 15	40	
12356	එම	—	එම	0 0 22	40	
12357	වෙළඳදේරබැඳී	ඒ. කේ. සිංහලදුරිස්	එම	0 2 29	40	
12358	එම කොළඹ ගලාව,	වස්ත	එම	0 1 35	40	
12359	වෙළඳදේරබැඳී	එම	එම	0 1 12	40	
12360	එම	එම	එම	0 1 17	40	
12361	එම	එම	එම	1 0 16	40	
12362	එම නොශකාන් අමිගය	වස්ත	එම	1 3 25	40	
12363	වෙළඳදේරබැඳී	චිතිලිල්. සේ. සිංහලදුරිස්	එම	0 2 14	40	
12364	එම	එම	කැලු	0 3 5	40	
12365	ගලාව, කැලුලේ	ඒ. ඩේ. ඇංජිනේරිස්	වස්ත	0 3 8	40	
12366	එම	එම	කැලුලේ	0 3 14	40	
12367	එම	එම	වස්ත	0 1 19	40	
12368	එම	එම	එම	0 1 32	40	
12369	එම	එම	එම	0 3 12	40	
12370	අභ්‍යන්තරලේඛ තැලේ	ඒ. ඩේ. ඩෝමින්ස්හාමි	එම	0 3 4	40	
12371	වෙළඳදේරබැඳී	ඒ. එම්. සිංහලදුරිස්	එම	2 1 22	40	
12372	එම	එම	එම	0 2 6	20	
12373	එම	එම	වස්ත	3 0 3	40	
12374	එම කොළඹ දෙල්ගා	වස්ත	එම	2 2 19	40	
12375	එම	—	එම	0 2 11	20	
12376	එම	—	වස්ත	0 1 19	40	
12377	වෙළඳදේර බැඳී	—	එම	3 3 38	40	
12378	එම	එම	එම	0 3 4	40	
12379	එම	—	එම	2 1 18	40	
12380	එම	—	කැලු	9 2 7	40	
12382	වෙළඳදේරබැඳී නොශකාන් අමිගයවන්ත	කොළඹ ගලුරුවෙ එංඩු	වස්ත	1 1 0	40	
12383	වෙළඳදේර බැඳී ඕවුට	එම	එම	0 0 37	20	
12384	එම බැඳී	එම	වස්ත	1 3 12	40	

සිනිහම 2,294. ගම—රුනුම.

3384	වේඩබැඳී	—	කැලු	9 2 23	60
------	---------	---	------	--------	----

මෙම ඉඩිමේ බෙඳුවලට අයිතිවාසිකම් සිංහ හුරික යම් අයෙකු ඇඟිල් මූල්‍ය විසින් මේ එකිනීමේ උගේදී ජා අයිතිවාසිකම් සිංහ හුරික එප්ප යායාදින දැඩුණු පළාතේ මෙර්යාග්‍රැයාකුවෙන් වෙත පිටත සිටිවා එකිනීමේ මෙර්යාග්‍රැයාකුවෙන් ප්‍රථමව.

මෙම ඉඩිමේ ඇඟිල් වාසියා කාරණ සැර්විස් රුනුම් සුදු විසින් මෙර්යාග්‍රැයාකුවෙන් ප්‍රථමව.

රුනුම ආණුවාර උගුවාන්වාක්‍රීයා අයෙකු ලෙස,

චිතිලිල්. එ. කෙලුර්,
වැඩබැඳී මෙර්යාග්‍රැයාකුවෙන් විමා.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 843, E.P.

Colonial Secretary's Office,
Colombo, August 23, 1901.

ON Monday, October 14, 1901, and the following days, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Katiraveli Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,764.—Koralai pattu.

Lot.	Village.	Name of Claimant.	Description.	Upset Price			
				A.	R.	P.	per Acre. Rs. c.
87005	Katiraveli	P. Chinnan	Puliyadivalavu	0	0	32	12 50
87006	Do.	K. Periyen	Nainaneliyadivalavu	0	0	11	12 50
87007	Do.	C. Manikkan	Tetta-adivalavu	0	0	12	12 50
87008	Do.	K. Pattan	Toddavalavu	0	0	13	12 50
87009	Do.	Periyapodichchi	Tuaduvalavu	0	0	26	12 50
87010	Do.	O. Arunachalam	Koiyadivalavu	0	0	23	12 50
87011	Do.	V. Chinnappillai	Garden	0	0	15	12 50
87012	Do.	N. Veluppillai	Tobacco garden	0	0	21	12 50
87013	Do.	D. Sanmukam	Tettavadivalavu	0	0	25	12 50
87014	Do.	P. H. Nanamuttu	Kinattadivalavu	0	1	0	12 50
87015	Do.	V. Nallatampi	Koivadivalavu	0	0	27	12 50
87016	Do.	M. Knilayan	Tettavadivalavu	0	0	34	12 50
87017	Do.	A. Nilan	Attadivalavu	0	0	20	12 50
87018	Do.	K. Kanakasapai	Veddaivalavu	0	0	30	12 50
87019	Do.	P. Kanakasapai	Garden and hut	0	0	27	12 50
87020	Do.	S. Ilaiyatampi	do.	0	0	28	12 50
87021	Do.	Chinnachohi	Attiyadivalavu	0	0	10	12 50
87022	Do.	K. Tamotaram	Veppadivalavu	0	0	15	12 50
87023	Do.	C. Pattappodi	do.	0	0	10	12 50
87024	Do.	C. Kopalan	Manchavannavadivalavu	0	0	6	12 50
87 25	Do.	N. T. Tampimuttu	Veppadivalavu	0	0	28	12 50
87026	Do.	K. Chinnattampi	Kinattadivalavu	0	0	30	12 50
87027	Do.	M. Murukan	Putuvalavu	0	0	17	12 50
87028	Do.	N. T. Tamottaram	Tobacco garden	0	0	22	12 50
87 29	Do.	V. Marian	Attiyadivalavu	0	0	17	12 50
87030	Do.	N. T. Tampimuttu	Veppadivalavu	0	0	14	12 50
87031	Do.	Patti	Koviladivalavu	0	0	18	12 50
87032	Do.	M. Nilippodi	Attiyadivalavu	0	0	14	12 50
87033	Do.	P. Chellappa	do.	0	0	24	12 50
87034	Do.	T. Chinnan	Putuvalavu	0	0	12	12 50
87035	Do.	do.	do.	0	0	28	12 50
87036	Do.	V. Chokkan	do.	0	0	38	12 50
87037	Do.	Valli	Ilantaiyadivalavu	0	0	9	12 50
87038	Do.	P. Viran	Tobacco garden and hut	0	0	7	12 50
87039	Do.	P. Chinnattampi	Abandoned garden	0	0	8	12 50
B- 63	Do.	Managers of Pillaiyar temple.	Virakattipillaiyarkovil	0	0	18	12 50
87040	Do.	do.	Kovilmadam	0	0	4	12 50
87041	Do.	Patti	Attiyadivalavu	0	0	15	12 50
87042	Do.	S. Jusai	Palaiyadivalavu	0	0	10	12 50
87043	Do.	K. Namasivayam	Hut and garden	0	0	9	12 50
87044	Do.	C. Kumarachami	Attiyadivalavu	0	1	2	12 50
87045	Do.	S. Arunachalam	Veddaivalavu	0	0	28	12 50
87046	Do.	K. P. Palippodi	Attiyadivalavu	0	0	10	12 50
87047	Do.	V. Ariyan	Veppadivalavu	0	0	20	12 50
87048	Do.	C. Poñnan	Veddaivalavu	0	0	22	12 50
87049	Do.	A. Muttaiyah	Koluntadivalavu	0	0	16	12 50
87050	Do.	V. Jusai	Attiyadivalavu	0	0	11	12 50
87051	Do.	Kanui	Murunkaiyadivalavu	0	0	6	12 50
87052	Do.	Valli	Veddaivalavu	0	0	8	12 50
87053	Do.	P. Arulampalam	Viraiyadivalavu	0	0	20	12 50
87054	Do.	C. Kantan	Tundivalavu	0	0	10	12 50
87055	Do.	P. Polan	Hut and garden	0	0	8	12 50
87056	Do.	P. Maturampatti	do.	0	0	4	12 50
87057	Do.	V. Ponnuppillai	Attiyadivalavu	0	0	26	12 50
87058	Do.	A. Veluppillai	House and tobacco garden	0	0	17	12 50
870 9	Do.	V. Kannappan	Attiyadivalavu	0	0	13	12 50
87060	Do.	V. Chinnaiah	Murunkaiyadivalavu	0	0	15	12 50
87061	Do.	N. Murukan	Putuvalavu	0	0	7	12 50
87062	Do.	K. Nilan	Hut and garden	0	0	10	12 50
87063	Do.	P. Nilan	Viraiyadivalavu	0	0	4	12 50
87064	Do.	Mari	Tobacco garden	0	0	21	12 50
87065	Do.	K. Veluppillai	Hut and garden	0	0	12	12 50
87066	Do.	R. Arumukam	Kumavadivalavu	0	1	0	12 50
87067	Do.	Akamatu Deen	Hut and garden	0	0	6	12 50
87068	Do.	General sale	Waste land	0	0	18	10 0
87069	Do.	Muttu	Veddaivalavu	0	0	9	12 50
87070	Do.	Chinni, wife of Tanti	Murunkaiyadivalavu	0	0	6	12 50
87071	Do.	K. Chinnavan	Veddaivalavu	0	0	4	12 50
87072	Do.	Rev. J. West	School premises	0	2	18	12 50

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 843, E. P.

கொவோனியல் சுக்கிரத்தா ஆபிசில்,
கொழும்பு, 1901 ம் ஆண்டு ஆவணிமா 23 ந் இ.

1901 ம் ஆண்டு ஜூப்பகிமாதம் 14 ந் திகதியாகிய திங்கட்கிழமையிலும் மத்தீயதெதை நாடகளிலும் முற்பகல் சிமுகளை மாகாணத்து கவற்றாமேந்து ஏசனை நவாகள் தனது ஆபிசில் கடிரவேலி வாடிவீடிடல் இதன் முயிர் சொல்லப்பட்டிருக்கிற முடிகதுரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுப்பண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் எலத்திற்குறி விற்பா.

காணித்துண்டுகளை, சிமுக்கு மாகாணத்து மட்டக்கள்ப்பு முன்திற்கின்றிருக்கின்றன.

படம் 2,764.—கொழும்புப்பற்று.

இல.	அறிச்சி.	கெள்விக்காரனின் பெயர்.	விபரம்.	விசாலம்.		தரிப்புவிலை ஏசக் கொண்
				அ. ரூ. ப.	ரூ. ச.	
87005	கதிரவேலி	ப. சின்னன்	புரியிடவளவு	0	0 32	12 50
87006	மீடி	கு. பெரியான்	நயினாகெளின்டை			
87007	மீடி	சி. மாணிக்கன்	வெவு	0	0 11	12 50
87008	மீடி	க. பத்தன்	தேத்தாவழிவளவு	0	0 12	12 50
87009	மீடி	பெரிய பொட்ச்சி	தோட்டவளவு	0	0 13	12 50
87010	மீடி	ச. அரங்கு சலம்	தண்டுவளவு	0	0 26	12 50
87011	மீடி	வி. சின்னப்பனிலை	கொய்யாவழிவளவு	0	0 23	12 50
87012	மீடி	நா. சுவலுப்பனினை	தோட்டம்	0	0 15	12 50
87013	மீடி	ம. சண்முகம்	புகையிலைத்தோட்டம்	0	0 21	12 50
87014	மீடி	பெரா. த. ஞானமுத்து	தேத்தாவழிவளவு	0	0 25	12 50
87015	மீடி	வி. நவலவத்தமி	கிணாத்தமுவளவு	0	1 0	12 50
87016	மீடி	மு. கைலாயன்	கொய்யாவழிவளவு	0	0 27	12 50
87017	மீடி	அ. நீலன்	தேத்தாவழிவளவு	0	0 34	12 50
87018	மீடி	க. கணக்கபை	ஆத்தமுவளவு	0	0 20	12 50
87019	மீடி	ப. கணக்கபை	வெட்டுவளவு	0	0 30	12 50
87020	மீடி	சி. இங்கியத்தமி	தோட்டமும் குடிலும்	0	0 27	12 50
87021	மீடி	சின்னாக்கி	மீடி	0	0 28	12 50
87022	மீடி	கர். தாபோதரம்	ஆத்தியமுவளவு	0	0 10	12 50
87023	மீடி	சி. பத்தப்போடி	வெப்படிவளவு	0	0 15	12 50
87024	மீடி	சி. கோபாவன்	மீடி	0	0 10	12 50
87025	மீடி	நா. தோ. தமபிழுமத்து	மஞ்சவண்ணாலுவழிவளவு	0	0 6	12 50
87026	மீடி	க. சின்னநத்தமபி	வேப்படிவளவு	0	0 28	12 50
87027	மீடி	மு. முருகன்	கிணாத்தமுவளவு	0	0 30	12 50
87028	மீடி	நா. தோ. தாபோதரம்	புதுவளவு	0	0 17	12 50
87029	மீடி	வி. மரியான	புகையிலைத்தோட்டம்	0	0 22	12 50
87030	மீடி	நா. தோ. தமபிழுமத்து	ஆத்தியமுவளவு	0	0 17	12 50
87031	மீடி	பெத்தி	வெப்படிவளவு	0	0 14	12 50
87032	மீடி	மு. நீலிப்போடி	கொல்லழிவளவு	0	0 18	12 50
87033	மீடி	ப. செலவுப்பா	ஆக்கியமுவளவு	0	0 14	12 50
87034	மீடி	தொ. சின்னன்	மீடி	0	0 24	12 50
87035	மீடி	வி. சொக்கன்	புதுவளவு	0	0 12	12 50
87036	மீடி	வள்ளி	மீடி	0	0 28	12 50
87037	மீடி	ப. வுயிரன்	மீடி	0	0 38	12 50
87038	மீடி	ப. சின்னநத்தமபி	இலந்தையமுவளவு	0	0 9	12 50
87039	மீடி	பிள்ளையாகோவீஸ் பரா	புகையிலைத்தோட்டமும்			
B 63	மீடி	பரிப்பு	குடிலும்	0	0 7	12 50
			புருநையுட்டத்தோட்டம்	0	0 8	12 50
87040	மீடி		வீரதத்தியபிள்ளையா			
87041	மீடி	பெத்தி	தோல்ல	0	0 18	12 50
87042	மீடி	ச. குருச	கோவிலம்டம்	0	0 4	12 50
87043	மீடி	ச. நமசிவாய்ம்	ஆக்கியமுவளவு	0	0 15	12 50
87044	மீடி	சி. சுமாராமி	பாலையமுவளவு	0	0 10	12 50
87045	மீடி	ச. அருணாசலம்	தோட்டமும் குடிலும்	0	0 9	12 50
87046	மீடி	க. ப. பாலிப்போடி	ஆத்தியமுவளவு	0	1 2	12 50
87047	மீடி	வ. அரியான்	வெட்டுவளவு	0	0 28	12 50
87048	மீடி	சி. பெரான்னை	ஆக்கியமுவளவு	0	0 10	12 50
87049	மீடி	ஆ. முக்கிதையா	வெட்டுவளவு	0	0 20	12 50
87050	மீடி	வி. குருச	வெட்டுவளவு	0	0 22	12 50
87051	மீடி	கண்ணி	கொஞ்சத்தமுவளவு	0	0 16	12 50
87052	மீடி	வள்ளி	ஆக்கியமுவளவு	0	0 11	12 50
87053	மீடி	ப. அருளம்பட்டமை	முறங்கும்யமுவளவு	0	0 6	12 50
87054	மீடி	சி. கந்தன்	வெட்டுவளவு	0	0 8	12 50
87055	மீடி	ப. பாலன்	வரையமுவளவு	0	0 20	12 50
87056	மீடி	ரொ. மதுரபாரி	தின்முவளவு	0	0 10	12 50
87057	மீடி	வி. பொன்னுப்பிள்ளை	குடிலும் தோட்டமும்	0	0 8	12 50
87058	மீடி	அ. வேலுப்பள்ளை	மீடி	0	0 4	12 50
			ஆக்கியமுவளவு	0	0 26	12 50
			புகையிலைத்தோட்டமும்	0	0 17	12 50

இல.	குறிக்கி.	கேள்விக்காரனின பெயா.	விராம்.	தரிசுபூலில் அடக்கமான	
				விசாமம்	மாது
அ. நா. ப.	ஆ. ச.				
87059	கதிரவெளி	வ. கண்ணப்பன்	தூத்தியடிவளவு	0 0 13	12 50
87060	வெடி	வ. சின்னையர்	முருங்கையடிவளவு	0 0 15	12 50
87061	வெடி	ந. மருகன்	புதுவளவு	0 0 7	12 50
87062	வெடி	க. நிலன்	தோட்டமும் குடிலும்	0 0 10	12 50
87063	வெடி	ப. நிலன்	வீரையடிவளவு	0 0 4	12 50
87064	வெடி	மாரி	புகையிலைத் தோட்டம்	0 0 21	12 50
87065	வெடி	த. வேலுப்பிள்ளை	தோட்டமும் குடிலும்	0 0 12	12 50
87066	வெடி	ப. ஆறுமுகம்	கூமாவடிவளவு	0 1 0	12 50
87067	வெடி	அகமது தினை	தோட்டமும் குடிலும்	0 0 6	12 50
87068	வெடி	பெ"துவிற்பனவு	புரண பூமி	0 0 18	10 0
87069	வெடி	முத்து	வெட்டைவளவு	0 0 9	12 50
87070	வெடி	தாந்தி பெயா சின்னி	முருங்கையடிவளவு	0 0 6	12 50
87071	வெடி	ச. சின்னவன்	வெட்டைவளவு	0 0 4	12 50
87072	வெடி	ஓ. உவயிற் ஜூடர்	பங்கிக்கடம்	0 2 18	12 50

இக்காலைகளைப்பற்றிய மேலதனாான களம்பரங்களையும் விற்பனைவின கொந்திச்சுக்கைப்பாறியும் மட்கானப்பு அராட்சியின் செஸ்ருத்தனை அவாகளிடம் விற்க அறிந்து கொள்ளலாம்.

தேசாத்திப்பு மகோத்தமா அவாகளினால் கட்டளையினபடி,

டப்ஸ். மீ. செயிலர்,
இராசாங்க விதிதரிசு வேலைபாப்பாவர்.

No. 844, E. P.

Colonial Secretary's Office,
Colombo, August 23, 1901.

ON Thursday, October 10, 1901, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,667.—Akkarai pattu.

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price per Acre.	
				A. R. P.	Rs. c.
77314	Tampiluvil	K. Arumugam	Munankuyelikkalmadu	1 2 25	20 0
77315	Do.	K. Chinnappillai	Field (encroachment).	3 2 17	20 0
5938	Panankadu	Preliminary plan 562.			
		A. M. Utumalevvai	Fit for paddy	22 2 8	10 0
76877	Addalachchenai	Preliminary plan 2,551.			
		U. Miralevvai	Garden, plantains, &c.	0 0 14	12 50
76891	Palaimunai	Preliminary plan 2,558/6.			
76892	Do.	M. T. Kulamukaiyatin	Low scrubby jungle	99 1 20	10 0
		do.	do.	41 3 0	10 0
87108	Chenkalladi	Preliminary plan 2,785.—Eravur.			
		A. Miralevaippodi	Van-		
		niya	Kaimunaivelikkadu	38 0 0	10 0
87111	Do.	do.	Kaimunaivel	42 3 15	12 50
87112	Do.	do.	do.	0 2 24	12 50
87113	Do.	P. Nallatampippodi	Pattankudavayal	1 0 34	12 50
87114	Do.	M. Chinnappillai	Kalimaduppumi	0 1 30	12 50
76473	Mandur	Preliminary plan 2,448.—Porativu.			
76449	Do.	General sale	Navalkadu	20 2 0	10 0
76451	Do.	V. U. Chinnattamby	Van-		
		niya	Palaimunaikkadu	8 2 31	10 0
		do.	do.	3 2 36	10 0
87079	Tevilamunai	Preliminary plan 2,769.—Mannunai.			
87080	Do.	A. Mirasaru	Karadichchenaippumi	3 2 10	12 50
		M. Akamatulevvai	do.	2 3 18	12 50
87127	Iluppaiyadicchenai	Preliminary plan 2,789.			
87128	Do.	V. U. Umarulevvai	Putuchenai	1 0 14	12 50
87128½	Do.	K. Kanapatiyan	Kinattadivayal	7 1 0	12 50
		do.	do.	0 0 25	12 50
87209	Vilavadavan	Preliminary plan 2,827.			
		K. Arumukam	Kiriyadiarappattaippumi	1 3 30	10 0
87229	Vavunativu	Preliminary plan 2,839.			
		M. Murukappan	Karadippuvalveli	13 0 0	12 50
87223	Karadiyanaru	Preliminary plan 2,834.—Rukam.			
		S. Kasinvaya	Kaladdikkadu	15 3 18	12 50

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 844, E. P.

கொலோனியல் சுதாந்தரா ஆபிலீ,
கொழும்பு, 1901 ம் மே ஆவணி 23 ந் ட.

1901 ம் ஆண்டு ஜூப்பிஸிமாசம் 10 ந் திகதியாகிய வியாழக்கிழமையிலும் மத்தீயடுதச நாடகள் தும் முற்பவை கிழக் கூட மார்க்கோஞ்சது உறுத்தை பேந்து ஏன்றவாகள் மட்டக்களப்படு தன்னுடைய ஆபிசல் இதனால்பிற் சொலைப்பட்டிருக்கிற முடிகளுமிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுப்பொண்டப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏதைதிற்கறி விற்பார்.

காணித்துண்டுகள், கிழக்கு மாகாணத்து மட்டக்களப்படு டிலிநிக்கிள்கிறுக்கின்றன.

படம் 2,667, அக்கரைப்பற்று.

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	தரிப்பு வகை	ஏக்க ரெங்
77314	தமபிலுவில்	க. ஆறுமுகம்	முணைணாகுவெளிக்கால்	விசால். ர.	மக்கு.
77315	ஷட்	க. சின்னப்பிள்ளை	மாரு வயல் கூடிபபிடித்தது	அ. ம. ப.	ஸ். ச.

படம் 562.

5938	பணங்காடு	அ. மு. உதுமாவெல்வலை	கோணமைப்பூயி	22	2	8	10	0
------	----------	---------------------	-------------	----	---	---	----	---

படம் 2,551.

76877	அட்டாளச்சேனை	க. மீராவெல்வலை	தோட்டம்	0	0	14	12	50
-------	--------------	----------------	---------	---	---	----	----	----

படம் 2,553/6.

76891	பாலமுகை	ம. தா. குலாமுகையதீன்	பறடுத்தாக்கால் பள்ளப்	குமி	99	1	20	10	0
76892	ஷட்	ஷட்	ஷட்	ஷட்	41	3	0	10	0

படம் 2,785, ஏற்றுா.

87108	செங்கல்வடி	அ. மீராவெல்வலைப்போடி	கைமுகைவெளிக்காடு	38	0	0	10	0
87111	ஷட்	ஷட்	கைமுகைவெளி	42	3	15	12	50
87112	ஷட்	ஷட்	ஷட்	0	2	24	12	50
87113	ஷட்	ப. நல்வதமபியபோடி	பத்தங்கூடாவயல்	1	0	34	12	50
87114	ஷட்	மு. சின்னப்பிள்ளை	களிமடிப்பூயி	0	1	30	12	50

படம் 2,448, போரதீவு.

76478	மண்ணே	பொதுவிற்பனவு	நாவலகாடு	20	2	0	10	0
76449	ஷட்	வி. க. சின்னத்தமபியன்	காலமுனைக்கால்	8	2	81	10	0
76451	ஷட்	ஷட்	ஷட்	3	2	36	10	0

படம் 2,769, மண்முகை.

87079	தெவலாமுகை	ஆ. மீராசாய்வு	கரடிச்சேணப்பூயி	3	2	10	12	50
87080	ஷட்	மு. அகமதுவெல்வலை	ஷட்	2	3	18	12	50

படம் 2,789.

87127	இலுப்பையடி	வ. வி. உமருவெல்வலை	புதுக்கேளை	1	0	14	12	50
87128	ஷட்	க. சௌப்தியான	கிளாக்கடிவயல்	7	1	0	12	50
87128½	ஷட்	ஷட்	ஷட்	0	0	25	12	50

படம் 2,827.

87209	வினாவிடவான	க. ஆறுமுகம்	கிரியடிதூப்பத்தைப்பூயி	1	3	30	10	0
-------	------------	-------------	------------------------	---	---	----	----	---

படம் 2,839.

87229	வவுண்டிவு	மு. முருகப்பன்	கரடிப்பூவலவெளி	13	0	0	12	50
-------	-----------	----------------	----------------	----	---	---	----	----

படம் 2,834, உறுகாமம்.

87223	கரடியன்று	சி. காலைவாவா	கலட்டிக்காடு	15	3	18	12	50
-------	-----------	--------------	--------------	----	---	----	----	----

இக்காணிகளைப்பற்றிய மேலுதனமான விளம்பரங்களையும் விற்பனைகளை கார்த்திகைளைப்பற்றியும் மட்கள்படு அரசாட்சி ஏசன்றுத் தரையவாகளிடம் ஏதுவு அறிந்துகொள்ளலாம்.

தோட்டிப்பதி மக்காத்தமா அவாளனின் து கட்டளையினபடி,

ப்பளியு. ந்தி. தெயிவர்,
இராசாங்க விதிதனின் வெளிபார்ப்பவர்.

No. 1,513, N.W. P.

Colonial Secretary's Office,
Colombo, August 14, 1901.

ON Monday, November 4, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up to auction, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Preliminary plan 2,425.

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price	
				A. R. P.	per Acre. Rs.
11265	Arachchikattuwa	S. Sinnappu	High forest	44 2 0	50
11266	Do.	do.	do.	51 2 0	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,513, N.W. P.

මි 1901 කු අයෙකුද මක 14 වෙනි දි කොළඹ
මහයෙනු පාරිඛේත් යෙදෙයා කෙටුවා මෙයි

උත දියාමේ කළුවක දිස්ත්‍රික්කමේ උපජ්‍යතාන්ත්‍ර විසින් මෙහි පහත පදනම්වෙන ආණ්ඩුව යන
කළුවක ඉවත් ඇතුළු සියෙකුවල ප්‍රකාර වමි 1901 කු කොළඹ මක 4 වෙනි දිකු ප්‍රදෑ ද්‍රව්‍ය 10
කළුවක කළුවෙරියෙදී වෙන්දෙසිකර එකු නෙවත යෙදෙන්වා ඇත.

වෙත දියාමේ කළුවක පළාතේ උගුරු පිටිලෝකෝරලේ කොට්ඨාස පිළිව, තීබෙන තිමිකුලේ 2ක්.

නො.	ගම.	ඉල්ලුම්කාරය.	අංශ ම.	අ. රු. රු.
11265	අරච්චිකට්ටුව	අ. එ. ඩිජුඩ්ස්	උගුරු මැලා	44 2 0 50
11266	එම්	එම්	එම්	51 2 0 50

මෙම ඉවත් ගැන්වා තිදු කාරණ යෙදෙයා පරිවෙශයෙන් විකිනීමේ කොට්ඨාස මෙයි දියාමේ කළුවක වයඹ දියාමේ කළුවක උපජ්‍යතාන්ත්‍ර වෙන්දෙසිකර එකු නෙවත යෙදෙන්වා ඇත.

රුහර ආණ්ඩුවක, උගුරු මැලා යෙදෙයා ආදාවෙලය,
විමුදු. එ. ටෙලර,
වැව්චල මහයෙනු පාරිඛේත් මෙයි.

No. 1,514, N.W. P.

Colonial Secretary's Office,
Colombo, August 22, 1901.

ON Tuesday, October 15, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 1,323.

Lot.	Village.	Name of Land.	Description.	Upset Price	
				A. R. P.	per Acre. Rs.
6916	Budankumbura	Bulankademukalana	Forest	97 0 0	55
7180	Walpalamulla	Preliminary plan 1,368. Kakukelumukalana	Forest	60 1 15	45
7427	Ammanamulla	Preliminary plan 1,426. Ammanamullemukalana	Forest	61 2 0	70
7628	Kotuwella	Preliminary plan 1,481. Kosgahadella	Forest	54 3 18	50
8517	Elibichchiya	Preliminary plan 1,661. Walakademukalana	Forest	44 0 0	55
8583	Pannala	Preliminary plan 1,690. Dambagodellamukalana	Forest	125 3 29	55
8551	Delmaga	Preliminary plan 1,677. Galandemukalana	Forest	106 0 0	40
8552	Kekillapitiya	Preliminary plan 1,678. Delgahawalamukalana	Forest	48 0 17	50
8553	Do.	Diganemukalana	do.	12 0 15	50
8557	Bammana	Preliminary plan 1,681. Ratmaharamukalana	Forest	78 2 22	50
8558	Aggara	Kendakelemukalana	do.	47 3 27	50
8559	Do.	do.	do.	16 1 35	40

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,514, N.W. P.

ഉടി 1901 സ്കൂളുകൾക്ക് തെക്ക് 22 ദേശി ദിന മേളം തുറസ്ക്കുവാൻ ചെയ്യുന്നതു പോലെ അഭ്യർത്ഥിക്കുന്ന ഒരു വിദ്യാർത്ഥിയുടെ പ്രാഥമ്യം എന്ന് പറയാം.

தானி தீர்மானத்தின் படி குடியிருப்புகளைக் கட்டுவதற்கும் தொழில் நிறுவனங்களைக் கட்டுவதற்கும் ஆசிரிய வகுப்பு அமைக்கப்பட்டு வருகிறது.

වයක දියාලේ සුරුකු කළ ප්‍රායෝග කුටුම්බයෙහි නො පත්වනු ලැබේ සීම් විසින් 12ක්.

ପେଟ୍ରିକ୍ସନ୍ 1,323.

ಅನ್ವ.	ಗಳಿ.	ಕ್ರಮಾಂಕ 1,523.	ಅಂತಿಮ ನಂ.	ಅಂತಿಮ.	ಅಂತಿಮ.	ಅಂತಿಮ.	ಅಂತಿಮ.
6916	ಬೆಂಬಲ್‌ಹುತ್ತಿರ	ಬೆಂಬಲ್‌ಹುತ್ತಿರ ಶಿಕಲ್ಪಾನ ಸಿದ್ಧಾಂತ 1,368.	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ
7180	ಉಲ್‌ಪಲ್‌ಹುತ್ತಿರ	ಹುತ್ತಿರ ಶಿಕಲ್ಪಾನ ಸಿದ್ಧಾಂತ 1,426.	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ
7427	ಫಾರ್ಮಾಕೋಲಿರ	ಫಾರ್ಮಾಕೋಲಿರ ಶಿಕಲ್ಪಾನ ಸಿದ್ಧಾಂತ 1,481.	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ
7628	ಷೈಪ್‌ವೈಲೀಲ	ಷೈಪ್‌ವೈಲೀಲ ಶಿಕಲ್ಪಾನ ಸಿದ್ಧಾಂತ 1,661.	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ
8517	ಶಾಸ್ತ್ರೀಯಲಿಟಿ	ಶಾಸ್ತ್ರೀಯಲಿಟಿ ಶಿಕಲ್ಪಾನ ಸಿದ್ಧಾಂತ 1,690.	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ
8583	ಪಬ್‌ಹಲ್	ಪಬ್‌ಹಲ್ ಶಿಕಲ್ಪಾನ ಸಿದ್ಧಾಂತ 1,677.	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ
8551	ಡೆಲ್‌ಮಹ	ಡೆಲ್‌ಮಹ ಶಿಕಲ್ಪಾನ ಸಿದ್ಧಾಂತ 1,678.	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ
8552	ಕ್ರಾಟ್‌ಲ್ಯಾಪ್‌ಟಿ	ಕ್ರಾಟ್‌ಲ್ಯಾಪ್‌ಟಿ ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ	ಶಿಕಲ್ಪಾನ
8553	ಶಿ.ಶಿ.	ದೀಪ್‌ಘಾಬಲ್ ಶಿಕಲ್ಪಾನ ಸಿದ್ಧಾಂತ 1,681.	ಶಿ.ಶಿ.	ಶಿ.ಶಿ.	ಶಿ.ಶಿ.	ಶಿ.ಶಿ.	ಶಿ.ಶಿ.
8557	ಬಿಂಬಿ	ರಂಬಿಂಬಿ ಶಿಕಲ್ಪಾನ	ಶಿ.ಶಿ.	ಶಿ.ಶಿ.	ಶಿ.ಶಿ.	ಶಿ.ಶಿ.	ಶಿ.ಶಿ.
8558	ಫಾರ್ಮಾ	ಕೈಫಾರ್ಮಾ ಶಿಕಲ್ಪಾನ	ಶಿ.ಶಿ.	ಶಿ.ಶಿ.	ಶಿ.ಶಿ.	ಶಿ.ಶಿ.	ಶಿ.ಶಿ.
8559	ಶಿ.ಶಿ.	ಶಿ.ಶಿ. ಶಿ.ಶಿ.	ಶಿ.ಶಿ.	ಶಿ.ಶಿ.	ಶಿ.ಶಿ.	ಶಿ.ಶಿ.	ಶಿ.ಶಿ.

గර్విన అణ్ణిష్టునూర ల్యామినేటెడ్ ప్లాస్టిక్స్ అండ్ విలోప,
బిల్డింగ్. రీ. లెల్లర్,
ప్ర.చిందిన లెక్షణ్ కుదుర్లుఁడు విత్తిక.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,070. N.C. P.

**Colonial Secretary's Office,
Colombo, August 19, 1901.**

ON Thursday, October 3, 1901, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-nine allotments of land situated in the Nuwaragam-palata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 1.539.—Kende korale.

Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent per Acre.	
				A. R. P.	Rs.
4745	Kadurugasdamana	—	Paddy field (encroachment by Udayare Mohottale)	0 0 31	10
4746	Do.	—	do.	0 0 35	10

Preliminary plan 1,078.—Kende korale.
Claimant—Crown and Koralage Kiri Etan

3015 Kapiriggama — Pattiya (ground for keeping cattle) 0 0 6 10

Preliminary plan 1,540.—Kende korale.

4748 Kapiriggama P. Wannihama Upasakarala Scrub jungle fit for paddy 1 0 16 10

Preliminary plan 1,576.—Kende korale.

4818 Wewelketiya Kandate Vel-vidane and N.Kapurala Low jungle fit for paddy 1 2 37 10

Preliminary plan 830.—Kende korale.

2566 Weddewa Wannihama Arachchi Claimant—Crown. Low jungle fit for paddy 0 2 11 10

Preliminary plan 1,076.—Kende korale.

3006 Miwanalewa Claimant—Crown. M. Kapurala and two others Forest and jungle fit for paddy 2 0 28 15

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price Extent. per Acre. A. R. P. Rs.		
				A.	R.	
		Preliminary plan 1,194.—Kende korale. Claimant—Crown.				
3560	Miwamalewa	N. A. Ambarate	Low jungle fit for a garden	2	0 16	10
		Preliminary plan 1,921.—Kende korale. Claimant—Crown.				
5670	Kallanchiya	A. Badderalas, Vel-vidane	Low jungle fit for cocoanut	0	2 13	11
		Preliminary plan 1,293.—Kende korale. Claimant—Crown.				
3839	Kallanchiya	Kirihamige Sirala	Garden (encroachment by A. Gamarala)	0	0 23	10
		Claimant—Crown and K. G. Kapurala.				
3842	Kallanchiya	Kirihamige Sirala	Garden	0	0 37	10
		Claimant—Crown and K. G. Ukkurala.				
3843	Kallanchiya	Kirihamige Sirala	Cattle gala	0	0 18	10
		Preliminary plan 1,100.—Kende korale. Claimant—Crown.				
I 122	Kallanchiya	—	Paddy field (encroachment by Sirala and others)	0	0 31	15
J 122	Do.	—	Low jungle fit for paddy	0	1 38	15
		Preliminary plan 1,409.—Kende korale. Claimant—Crown.				
4380	Kallanchiya	—	Field (P. Appurala, Lekama, and others)	0	3 0	10
		Preliminary plan 1,398.—Kende korale. Claimant—Crown.				
4275	Siyambalagaswewa	—	Encroachment by Welate	0	0 3	10
4276	Do.	—	Vel-vidane	0	0 4	10
4279	Do.	—	Encroachment by Kirihami Gamarala	0	0 2	10
		Encroachment by W. Pun-chirala				
		Preliminary plan 771.—Kende korale. Claimant—Crown.				
2436	Pallankulama	Kowna Vel-vidane	Low jungle fit for paddy (said to be liable for sub-mersion)	12	1 38	15
2436	Do.	Appunaidege Sinna and another	do.	2	0 16	15
		Preliminary plan 774.—Kende korale. Claimant—Crown.				
Z 121	Malmiriyagama	Sella Vidane	Low jungle fit for paddy	4	2 3	15
		Preliminary plan 1,975.—Kende korale. Claimant—Crown.				
5851	Galkandagama	—	Paddy field (encroachment Kapuwa Panikkiya)	0	0 10	10
5852	Do.	—	Paddy field (encroachment by Dingiriyeweda and another)	0	0 3	10
		Preliminary plan 1,416.—Kende korale. Claimants—Crown and Dingiri Etana.				
O 125	Neketunuwewa	—	Cocoanut garden	0	1 16	50
4369	Do.	—	do.	0	0 7	50
		Preliminary plan 1,403.—Kende korale. Claimants—Crown and Kapnwa Weda Panikkiya.				
4296	Alutwewa	Kira Panikkiyage Pina	Cocoanut garden (encroachment)	0	0 6	60
		Preliminary plan 1,257.—Kende korale. Claimants—Crown and Ukkurala Gamarala.				
3736	Tamara Hammillewa	Kiri Naidorala	Low jungle fit for paddy (encroachment)	0	0 28	10
		Preliminary plan 1,291.—Kende korale. Claimant—Crown.				
3833	Taranagollewa	N. Kadira Welate	Low jungle fit for garden	0	3 11	10
		Preliminary plan 997.—Kende korale. Claimant—Crown.				
2872	Galkadawala	P. V. Tikirala	Open land fit for paddy	0	2 6	10
		Preliminary plan 1,950.—Kende korale. Claimant—Crown.				
5765	Puliyankulama	Kapurala Wedarala	Scrub jungle fit for paddy	1	1 0	10
		Preliminary plan 1,417.—Kende korale. Claimant—Crown.				
4372	Ambagahawewa	Kadiratage Sirala	Low jungle fit for paddy	0	2 12	10
Q 125	Ambagahawewa Kudagama	—	Paddy field (encroachment by Kapurala Badderalas)	0	1 16	10

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price Extent per Acre.		
				A. R. P.	Rs.	
4374	Ambagahawewa Kudagama	—	Paddy field (encroachment by Kapurala Baddera)	0	1	14
4375	Do.	Punchiralage Kandate	Low jungle fit for paddy	0	3	14
			Preliminary plan 1,071.—Kende korale. Claimant—Crown.			
2996	Ambagahawewa	Sellatege Kapurala	Low jungle fit for paddy	1	1	6
			Preliminary plan 10.—Kende korale. Claimant—Crown.			
146	Kunjikulama	S. Sinnatambi of Puliyankulama	Field	2	0	15
			Preliminary plan 843.—Kende korale. Claimant—Crown.			
2591	Karambe	Muttukandu Vel-vidane	Low jungle fit for paddy	3	1	0
			Preliminary plan 17.—Kende korale. Claimant—Crown.			
160	Weragala	—	Open land fit for paddy	3	3	28
			Preliminary plan 1,504.—Kende korale. Claimant—Crown.			
4656	Pihimbiyagollewa	K. Punchirala	Low jungle fit for paddy	0	2	16
			Claimants to any of these lands must attend the sale and prove their title, if any.			

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,070, N.C. P.

වත් 1901 කුණු අභාසයෙහි මස 19 වේනි දින කොළඹ
මහැසුනුහාරීස්දේපකාධනයෙන් සහයෝගී තුවෙනිද.

C තුරුමැද දියාවේ අණුවුවේ ජ්‍යෙෂ්ඨකාලීන පියින් අමත් පෙනෙන සඳහන්වල ආණුවුව සායනක ඉවත්
අණුවුව නියෝගයෙන් ප්‍රකාරව වත් 1901 කුණු මිකුනීමෙන් එම වේනි දිනට මූල්‍ය මිකුනීමෙන්ද දෙපල
දෙපලට අනුරූපවරු හැවෙනියෙදී වෙත දේශීයිකර විභාණයට ගෙදෙනවා ඇත.

තුරුමැද දියාවේ අනුරූපවර පළාතෙන් ප්‍රවාරණයෙහි පිළිවා තිබුණ තිමිකු බෙලි 39ක

සියියම 1,539. කැඳුකීරුල්. අධිනිකම සියන්සා—රුපසන්හක.

අනුකර

නො.	ගම්.	ඉල්ලුම්කාරය.	අනුම.	මහය.	යක මිල.		
				අ. රු. ර.	රු.		
4745	සඳරායස්දමන	—	කුම්ඩ, උච්චාරේ මොඩොවාවිවාල අලේළාගෙන් නිබෙකවා:	0	0	31	
4746	එල	—	එල	0	0	35	
3015	කපිරියෙම	සියියම 1,078. අධිනිකම සියන්සා—රුපසන්හක සහ කොරුලෙන් සිරිල්කනී.	සැවිරිය	0	0	6	
4748	එම	සියියම 1,540. අධිනිකම සියන්සා—රුපසන්හක.	එ. වසඩිකාම උපාසකරුල	කුටිරය කැලේ, වියට සැපේ	1	0	16
		සියියම 1,576.					
4818	වෙළුවැමිය	කන්දානේ වෙළුවැමිදෙන සහ අුත්. කපුරුල සහ කවස්	ලොකුලේ, වියට සැපේ	1	2	37	
2566	වැදුවුව	වන්තිකාම අරවිල	එම	0	2	11	
		සියියම 1,076.					
3006	ඡාව, මලුව	අ.ම්. කපුරුල සහ කවස් දෙපලයන්	මුකලුහ සහ කැලේ, වියට සැපේ	2	0	28	
3560	එම	අුත්. එ. අමියනේ	ලොකුලේ, වන්තිව සැපේ	2	0	16	
5670	කලුපෙශිය	එ. බිඳෙදුරුල වෙළුවැමිදෙන සියියම 1,921.	පොලු වැෂිමට සුපු ලේ කැලේ	0	2	13	
3839	එම	කිරිකාමිය සිරුල	වන්ති, එ. මලරු විසින් මැදිකරගත් නිබෙකවා:	0	0	23	
3842	එම	අධිනිකම සියන්සා—රුපසන්හක සහ සේ. එ. ගුප්පල.	වන්ති	0	0	37	
3843	එම	අධිනිකම සියන්සා—රුපසන්හක සහ කො. එ. උස්කුරුල.	ගරස් ගාල	0	0	18	
I 122	එම	සියියම 1,100. අධිනිකම සියන්සා—රුපසන්හක,	ඇමුර, සිරුල සහ තුවන් අය පියින් මැදිකරගත් නිබෙකවා	0	0	31	
						15	

නො.	ගෝ.	ඉල්ල්වීමාරය.	දසුනුම.	ඩැරූ. උ. රු.	අනුකර මෙහි යෙමිල.
J 122	කළුලෝච්ච	මෙම ඉඩ්ට්ට අධිනියම සියලු ගෙන් ගැනී.	ලොකැලේ, එකට සැපේ	0 1 38 15	
4330	එම	සිනියම 1,409. අධිනියම සියලු ගෙන්—රුපසක්තික.	කුම්බ, ප්‍ර. අප්පරුල ලේකමට සහ හටත් අය	0 3 0 10	
4275	පිෂාලුගස්වැල	—	සිනියම 1,398.	වෙළුන් වෙළුවීදානු විසින් මැදිකරගණ නිවේක වැරුහාම් වෙරුල විසින් මැදිකරගණ නිවේක චුම්පිල් ප්‍රස්ථිරුල විසින් මැදිකරගණ නිවේක	0 0 3 10
4276	එම	—	—	0 0 4 10	
4279	එම	—	—	0 0 2 10	
2436	පල්ලන්ඩලම	වට්ටා වෙළුවීදානු	ලොකැලේ, එකට සැපේ, දිය ගිලුමට යට්තන්ව ප්‍රත්වන	12 1 38 15	
2436½	එම	අප්පරුහමිංදානේ සියලු, සහ සහ හටත් ගෙන්ගෙන්	එම	2 0 16 15	
Z 121	මල්මිරිකාගම	සෙල්ලා විදුනේ	ලොකැලේ, එකට සැපේ	4 2 3 15	
5851	ගලුක්කේදේම	—	සිනියම 1,975.	කුම්බ, කපුව, පකින්සිය, විසින් මැදිකරගණ නිවේක සහ සින්ගිරිඡාහා, චුම්පිල් වෙදු සහ හටත් ගෙන්ගෙන් විසින් මැදි කරගණ නිවේක සහ සින්ගිරිඡාහා	0 0 3 10
5852	එම	—	—	0 0 10 10	
O 125	භාශ්‍යනුවැව	සිනියම 1,416. අධිනියම සියලු ගෙන්—රුපසක්තික—රුපසක්තික	පොල්වන්න	0 1 16 50	
4369	එම	—	එම	0 0 7 50	
4296	අඩ්ජවැව	සිනියම 1,403. අධිනියම සියලු ගෙන්—රුපසක්තික සහ සියලු සහ සියලු සහ සියලු	පොල්වන්න, මැදිකරගණ නිවේකව	0 0 6 60	
3736	කාමරහමිල්ලැව	සිනියම 1,257. අධිනියම සියලු ගෙන්—රුපසක්තික සහ උක්කුරුල මෙරුල.	ලොකැලේ, එකට සැපේ, මැදිකරගණ නිවේක	0 0 28 10	
3833	කරකොළුව	සිනියම 1,291. අධිනියම සියලු ගෙන්—රුපසක්තික	ලොකැලේ, වස්කට සැපේ	0 3 11 10	
2872	ගලුක්කේදාල	එ. එ. එකිනුල සිනියම 997.	අලිවන්තුවම, එකට සැපේ	0 2 6 10	
5765	ප්‍රලියෙකුලම	කපුරුල වෙදරුල සිනියම 1,950.	කමුවන්කාලේ, එකට සැපේ	1 1 0 10	
4372	අඩිගෙවැව	සියලු සිරුල සිනියම 1,417.	ලොකැලේ, විකට සැපේ	0 2 12 10	
Q 125	අඩිගෙවැවේ තුවාගම	කදිරුන්ගේ සිරුල	කුම්බ, කපුරුල බද්දාරුල විසින් මැදි කරගත නිවේකව	0 1 16 10	
4374	එම	—	එම	0 1 14 10	
4375	එම	ප්‍රස්ථිරුල ගෙන්දානු සිනියම 1,071.	ලොකැලේ, එකට සැපේ	0 3 14 10	
2996	අඩිගෙවැව	සෙල්ලා ගෙන් ගෘයුරුල සිනියම 10.	ලොකැලේ, විකට සැපේ	1 1 6 11	
146	කුන්විකුලම	ප්‍රලියෙකුලමේ ඇ. එ. එකිනුකාඩ් කුම්බ	—	2 0 15 15	
2591	කරකි	මුෂ්‍යුකුනුව වෙළුවීදානු සිනියම 843.	විකට ප්‍රස්ථිරුල	3 1 0 11	
160	වෙරගල	මුෂ්‍යුකුනුව වෙළුවීදානු සිනියම 17.	විකට ප්‍රස්ථිරුල පිවිත තම	3 3 28 10	
4656	පිසිවාගොළුව	සේ. ප්‍රස්ථිරුල සිනියම 1,504.	විකට ප්‍රස්ථිරුල පිවිත තම	0 2 16 10	
		මෙම ඉඩ්ට්ට ගැනී මෙහි අධිනිවාසිකම් ඇ. එ. එ සිරිත්තාම් මුවන විසිනිමේ දිනෙදි පැමිත මුවනය අධිනිවාසිකම් බ්‍රස්කර සිවිල් තුවා	විකට ප්‍රස්ථිරුල පිවිත තම	0 2 16 10	
		මෙම ඉඩ්ට්ට ගැනී වැඩිදුර කාරණ සර්වීකරණ රුක්කාව, තේස්සෙනුව, තේස්සෙනුව විසිනිමේ දිනෙදි පැමිත මුවනය වැඩිදුර කාරණ උගුරු මුද්‍රණකාලී අන්ත්‍රාවේ එරණකුරුන් සර්සෙනුව දිනෙදි පැමිත මුවනය	ගරුකර ආන්ත්‍රාවාර උගුරු නැවතක් ගෙන් අඟ්‍රා තැලෙ,	විකට ප්‍රස්ථිරුල, මැදිකරගණ නිවේක, මැදිකරගණ නිවේක	

ගරුකර ආන්ත්‍රාවාර උගුරු නැවතක් ගෙන් අඟ්‍රා තැලෙ,
විකට ප්‍රස්ථිරුල, මැදිකරගණ නිවේක, මැදිකරගණ නිවේක

No. 1,071, N.C. P.

Colonial Secretary's Office,
Colombo, August 19, 1901.

ON Monday, September 30, 1901, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-eight allotments of land situated in the Nuwaragam palata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 1,914.—Kanadara korale. Village—Kudawewa.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs. c.
5629½	K. Udayare and others of Ponimankulama	Crown	Chena fit for paddy	5 3 14	10 0
5630½	—	do.	Paddy field (encroachment by Udayare Vel-vidane of Ponimankulama)	0 0 6	10 0
Preliminary plan 1,987.—Kanadara korale. Village—Mihintale.					
5878	Rev. J. E. Jenn, O.M.I., Anuradhapura	Crown	Open land fit for building site	0 2 0	53 0
Preliminary plan 1,983.—Kanadara korale. Village—Kirikkulana.					
5869	Herathami and twenty-three others of Ponimankulama	Crown	Open land and forest fit for paddy	18 2 16	12 0
Preliminary plan 1,962.—Kanadara korale. Village—Kokmaduwa.					
5808	B. Kirihami, Arachchi of Kokmaduwa	Crown	Open land fit for paddy	4 3 34	10 0
5810	Do.	do.	Paddy field (encroachment by Udayare of Kokmaduwa)	0 2 34	10 0
Preliminary plan 634.—Kanadara korale. Village—Kokmaduwa.					
2170	Sirale Lekama	Crown	Low jungle fit for paddy	1 1 7	10 0
Preliminary plan 1,494.—Kanadara korale. Village—Karuwalagaswewa.					
4622	Nambia Vidane and others of Katupota	Crown	Low jungle fit for paddy	2 0 9	10 0
Preliminary plan 1,190.—Kanadara korale. Village—Betkewa.					
P 123	—	Crown and Wannihami Lekama	Low jungle fit for paddy	0 0 12	10 0
3551	Punchirale Arachchi of Betkewa	Crown	Land fit for paddy (encroached upon by Kadirate Vel-vidane for a threshing floor)	0 1 9	10 0
Preliminary plan 671.—Kanadara korale. Village—Lulnawa.					
2239	Kanda Vel-vidane	Crown	Low jungle fit for paddy	6 3 8	10 0
2242	—	Crown	Low jungle fit for paddy	5 2 32	10 0
Preliminary plan 819.—Kanadara korale. Village—Katupota.					
2517	Kadira Vel-vidane	Crown	High jungle fit for paddy	9 2 12	12 0
Preliminary plan 1,659.—Kanadara korale. Village—Ellewewa.					
5029½	Tikiralage Wannihami of Ellewa	Crown	Scrub jungle fit for paddy	2 1 22	10 0
Preliminary plan 1,206.—Kanadara korale. Village—Ellewewa.					
3582	—	Crown and L. Kapuruhami and others	Threshing floor	0 0 32	10 0
Preliminary plan 1,200.—Kanadara korale. Village—Ellewewa.					
3568	—	Crown	Paddy field (encroachment by Punchirala Vel-vidane and others)	0 3 6	10 0
Preliminary plan 1,196.—Kanadara korale. Village—Ihala Pattilewa.					
3562	Tikiriwedage Wanniya	Crown	Low jungle fit for paddy	6 3 13	10 0
Preliminary plan 837.—Kanadara korale. Village—Pahala Pattilewa.					
2577	Puncha Gamanaide and Sirimala Lekama	Crown	Thorny jungle fit for paddy, but liable to submersion by Paluwewa	3 3 38	13 50
2580	Do.	do.	Thorny jungle fit for cocoanut	2 0 3	10 50

Lot	Name of Applicant	Name of Claimant	Description	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs. c.
Preliminary plan 972.—Kanadara korale.					
2837	Wijendra Vidane	Village—Polambayagama.	Crown Low jungle fit for paddy	1 2 18	11 0
2838	Do.	do. Low jungle fit for cocoanut.	1 0 36	11 0	
Preliminary plan 811.—Kanadara korale.					
2503	Omaru Liyana Naidege Tambi Lebbe*	Village—Kaipitiyawa.	Crown High jungle fit for paddy	10 1 24	11 50
Preliminary plan 1,133.—Kanadara korale.					
3279	N. Appurala and A. Kapurala	Village—Rambewa.	Crown Low jungle fit for paddy	5 1 2	10 50
Preliminary plan 776.—Kanadara korale.					
2441	Kanda Vel-pediya	Village—Nelunkanniye.	Crown Low jungle fit for paddy	4 0 3	10 0
Preliminary plan 777.—Kanadara korale.					
2442	Rana Vel-pediya	Village—Tariyankulama.	Crown Low jungle fit for paddy	3 0 3	10 0
2443	Do.	do.	do.	0 3 25	10 0
2444	Kosta Henaya	do.	do.	2 2 30	10 0
Preliminary plan 36.—Kanadara korale.					
198	Pattalege Menikrala and others	Village—Pandarellewa.	Crown Low jungle fit for paddy	11 2 37	10 0
Claimants to any of these lands must attend the sale and prove their title, if any.					
Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.					
By His Excellency the Governor's command,					
W. T. TAYLOR, Acting Colonial Secretary.					

No. 1,071, N.C. P.

වත් 1901 සේ අංකයෙහි මින් 19 වෙති දින කොළඹ
මහෙසුනායාරියලු පෙනෙයෙන් කෝජයාරුවෙදී

C ඇරුමැද දියාවේ අනුරුධුවුරු ජ්‍යෙෂ්ඨඛලනයකාජපෑ විසින් වෙති පහත සඳහනයෙන් අංකවුව කෝජයා ඉවත් ඇත්තුවේ නිකෝකවලු ප්‍රකාරයට වත් 1901 සේ සැරුණුවේ මින් 30 වෙති දිකුවූ සඳහා දෙනැල් 12ව අනුරුධුවුරු කවිලේරියෙන් වෙන්දේමිකර විකුණ්නේව හොඟා, තු මේරු, මිකරදෙන්ව යෙදෙනාවා ඇතා.

උරුමැද දියාවේ අනුරුධුවුරු පලා:යේ තුවර්ගිමපලා:ය කො:විඩා:යාය විවිධ හිමියා බෙලු 28ක.

සිනියම 1,914. කායදායකෝරලේ. අයිතියම කිඩෙසා—රුජයන්හා.

නො.	ගම.	ඉල්ලිකාරකය.	අංගඩම.	අ. රු. රු. රු. රු.
5629	ඇඩ්වුව	පෝ:නිවා:සකුලමේ කේ. උබා:යා:රේ සහ සහයෝ	පෙනු වියව සැංස් සැවුරු, පෝ:නිවා:සකුලමේ උබා:යා:රේ වෙළුපිදා:යේ එසින් අල්ලා:යක සිං හාව,	5 3 14 10 0
5630	ඇඩ්වුව	—	—	0 0 6 10 0
5878	මිනිනකලේ	අනුරුධුවුරු ශෙරවනියාවූ ඩේ. එම්. එම්. එම්. එම්.	එලුම්කය ඉවත්, කො:වි ඩැලිලුකට සැංස්	0 2 0 53 0
5869	කිරිකෘලම	පෝ:නිවා:සකුලමේ ඡෝරන්කාම සහ සහයෝ 23 දෙනෙක්	එලුම්කය ඉවත් සහ වුක උභා	18 2 16 12 0
5808	කො:ක්මඩුව	බ්. කිරිකාම්පාරවලි කො:ක්මඩුවලි	එලුම්කය ඉවත්, විකට සැංස්	4 3 34 10 0
5810	එම	එම	සැවුරු, කො:ක්මඩුවලි උබා:යා:රේ විසින් අල්ලා:යක සිටින	0 2 34 10 0
2170	එම	සිරු ලේකම	ලොකැලේ, වියව සැංස්	1 1 7 10 0
4622	කරුවලුගස්වුව	කුම්බපාන්ස් සහිතය ටිදුවෙන් සහ සහයෝ අය.	ලොකැලේ, වියව සැංස්	2 0 9 10 0
P 123	මිනිනකාව	සිනියම 1,190. අයිතියම කිඩෙසා—රුජයන්හා සහ විවිධ ප්‍රකාර සිනියම 1,494.	ලොකැලේ, වියව සැංස් සිනියම 1,190. අයිතියම කිඩෙසා—රුජයන්හා සහ විවිධ ප්‍රකාර සිනියම 1,494.	0 0 12 10 0
3551	එම	අයිතියම කිඩෙසා—රුජයන්හා	වියව සැංස් සිනියම 1,190. අයිතියම කිඩෙසා—රුජයන්හා	0 1 9 10 0

යො. ගම්.	ඉල්පමකාරය.	අවදම.	අත්තර මිනු. යා. මී. අ. රු. රු. රු. රු.
2239	ප්‍රේක්‍රියාව	සහද වෙළුවූයේ	දෙකැල්, වියවැශ්‍ය එම 671.
2242	ප්‍රේක්‍රියාව	—	දෙකැල්, වියවැශ්‍ය එම 5 2 32 10 0
2517	කටුවකය	කදියවෙළුවූයේ	මුහුරාත, වියවැශ්‍ය 9 2 12 12 0
5029	අජ්ලලේවාව	අජ්ලලේවාව විකිරුණෝ වෙනත් කටුවකයාලේ, වියවැශ්‍ය එම 1,659.	සැය 2 1 22 10 0
3582	අජ්ලලේවාව	සිනියම 1,206, අයිතියම කිහිපයා—රුපසන්හක සහ අසි. ආප්‍රිකාල් පාහ හෙතු අං.	සමකා එම 0 0 32 10 0
3568	අජ්ලලේවාව	සිනියම 1,200, අයිතියම කිහිපයා—රුපසන්හක සහ අසි. ආප්‍රිකාල් පාහ හෙතු අං.	කුමුද, ප්‍රාස්විරුල වෙළුවූයේ තේ සහ හෙතු අං වියින් අං ලැංඡක සිරිනවා 0 3 6 10 0
3562	ඉංග්‍රීස්ලේවාව	සිනියම 1,196.	දෙකැල්, වියවැශ්‍ය 6 3 13 10 0
2577	පාකලප්පලේවාව	ප්‍රස්වාතමෙහිදී සහ සිරිවල, ලේකම	කටුවකයාලේ, වියවැශ්‍ය නුමුණ ප්‍රාව්‍ය වෙනත් වෙනත් වැඩිවෙයි ප්‍රාව්‍ය වැඩිවෙයි 3 3 38 13 50
2580	එම	එම	කටුවකයාලේ, පොල්ව්ව සහ සැකෙහි ඉඩම 2 0 3 10 50
		සිනියම 972.	
2837	පොලුවිකාම	බිජේන්දර එදුණේ	දෙකැල්, වියවැශ්‍ය 1 2 18 11 0
2838	එම	එම	දෙකැල්, පොලුවිමට යැකෙහි ඉඩම 1 0 36 11 0
2503	කඩිජ්පිටිකාව	මටර, ලිංක සහිදේයේ දති ගෙවිවෙන සහ හෙකෙළෙන සිනියම 1,133.	මුහුරාත, වියවැශ්‍ය 10 1 24 11 50
3279	රුවාව	අ.එ. ඇස්පරුද සහ එම සිනියම 776.	දෙකැල්, වියවැශ්‍ය 5 1 2 10 50
2441	සෙලුයකයාවිය	සහද වෙළුලේවියා	එම 4 0 3 10 0
2442	තරියස්ඩලාව	රාජ, වෙළුලේවියා	වියව සුපුරු දෙකැල් 3 0 3 10 0
2443	එම	එම	එම 0 3 25 10 0
2444	එම	කොජ්භාපෙනයා	එම 2 2 30 10 0
198	සේවලාව	පන්හාගේ මැනිකරුල සහ හෙතු වෙනත් සිනියම 36.	වියව සුපුරු දෙකැල් 11 2 37 10 0
		මෙම ඉඩම ඇම අයිතිවා, සිනිම් ඇති අය සිරින්හම මුළු විකිනීමේ දෙනෙද පැමින මුළුයේ අයිති වැඩින් මැයින් මැඟ්පුකර සිරින්හම වියැශ.	
		මෙම ඉඩම ඇම වැඩිදුර කාරණ සර්වීකරුත්‍යාලුවූයා, සැංස්කේපයා, විකිනීම් කොජ්ඩේහි යැණි මැඟ්පුර කාරණ උතුරුමැද දියාමේ අන්ත්‍රීමේ ඒරුකාගලුවාස් සැංස්කේපයාද දැක්කාවට ප්‍රාව්‍ය.	
		ගරුහර ඇංජ්ලියාර උතුමා සැව්වන්දෙන් අඳුවලෙය,	බිජ්පු. රි. වේලර්,
			වැඩිඳුනු හා රිස් මැංක.

No. 1,072, N.C.P.

Colonial Secretary's Office,
Colombo, August 21, 1901.

On Wednesday, October 9, 1901, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-two allotments of land situated in the Nuwaragampala division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 1,943.—Kadawat korale.

Lot,	Village.	Name of Applicant.	Description.	Upset Price
				Extent. per Acre. A. R. P. Rs.
5745	Mahakumbukgollewa	D. V. D. Juwanis Appuhami	Low forest fit for garden	2 1 35 50
5746	Do.	do.	Garden and boutique site	0 2 1 50
5747	Do.	do.	Threshing floor	0 0 24 50
5750	Amunugaskada	Preliminary plan 1,944.—Kadawat korale. K. N. Punchirala and others of Mahakongaskada	Field leased to applicant	5 3 2 10
5751	Do.	do.	Jungle fit for paddy	1 0 0 10
5811	Dutuwewa	Preliminary plan 1,963.—Kadawat korale.	Low jungle fit for paddy	4 0 24 11
5812	Do.	K. Kirihami Arachchi	do.	3 0 38 11

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price Extent. per Acre.		
				A. R. P.	Rs.	
2418	Lolugaswewa	Preliminary plan 758.—Kadawat korale. T. N. Kadirawela	Low jungle fit for paddy	5 3 10	15	
4672	Kapirikkadawala	Preliminary plan 1,509.—Kadawat korale. —	Encroachment by Baiya Panikkiya of Mailagashewwa; land fit for paddy	1 1 34	10	
4673	Do.	Ganita Panikkiya and another	Scrub jungle fit for paddy	33 3 7	10	
4674	Kudawewa	Punchirala Vel-vidane and another	do.	4 1 17	10	
2435	Kudakongaskada	Preliminary plan 770.—Kadawat korale. A. Pulingurala Anumetirala	Low jungle fit for paddy	17 0 8	10	
2523	Mahakongaskada	Preliminary plan 823.—Kadawat korale. Naiderala Badderala	High jungle fit for paddy	11 3 34	15	
2438	Migaskada	Preliminary plan 772.—Kadawat korale. Kapurala Vel-vidane of Etambagaskada	Low jungle fit for paddy	8 0 15	11	
2865	Kudamigaskada	Preliminary plan 991.—Kadawat korale. W. Nambiya and K. K. Kombiya	High jungle fit for paddy	4 3 10	11	
5557	Kudapalugollewa	Preliminary plan 1,884.—Kadawat korale. K. V. Bairala and P. Ukkurala	Jungle fit for paddy	7 1 4	11	
2584	Walketuwwewa	Preliminary plan 840.—Kadawat korale. Pakir Vel-Vidane and P. Mira Saibó	High jungle fit for paddy	16 0 6	12	
2524	Ulattikulama	Preliminary plan 824.—Kadawat korale.				
2525	Kohombagawewa	Wannihamige Punchirala	High jungle fit for paddy	3 0 37	11	
		N. Kapurala and R. Punchirala	do.	2 2 5	11	
2453	Irambakkulama	Preliminary plan 784.—Kadawat korale. A. Aiyawer and S. Mantaramuttu	Jungle fit for paddy	1 1 22	30	
2455	Do.	do.	do.	5 3 0	30	
2434	Gurukandegama	Preliminary plan 769.—Kadawat korale. A. Murugessu	Low jungle fit for paddy	7 0 0	10	
2434	Do.	do.	Low jungle fit for paddy, but liable to submersion by Karapikkada tank	7 0 38	10	
2585	Nelugollewa	Preliminary plan 841.—Kadawat korale. Ratane Vel-vidane and Kadira Naide	High jungle fit for paddy	18 2 16	15	
2833	Anekattiya	Preliminary plan 969.—Kadawat korale. Sumi Vel-vidane	Low jungle fit for cocoanut	4 0 32	10	
2853	Mambattikulama	Preliminary plan 984.—Kadawat korale. K. N. Kuda Naide	High jungle fit for paddy	10 2 13	15	
2854	Do.	H. Uksu Naide	do.	2 3 38	15	
2924	Kadurugaskada	Preliminary plan 1,030.—Kadawat korale. Mitiye Panikkiye and another	High jungle fit for paddy	16 3 20	11	
4034	Migaswewa	Preliminary plan 1,340.—Kadawat korale. P. Pinhami and Naiderala	Scrub jungle fit for paddy	5 2 15	10	
4636	Galenbindunuwwewa	Preliminary plan 1,499.—Kadawat korale. —	Paddy field (encroachment by Silpa Panikkiya and others)	1 1 18	10	
2	Tammannewa	Preliminary plan 7.—Kadawat korale. —	Low jungle fit for paddy	5 3 16	10	
4724	Ilakkawiddewewa	Preliminary plan 1,528.—Kadawat korale. —	Scrub jungle fit for paddy	6 0 11	10	

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,072, N.C. P.

වම් 1901 කටු අගෝස්තු මස 21 වෙනි දින නොලු මකොසුනුවාරිප්ලැස්තික්ස් සේස්ලේ කන්ටොරුවේදය.

C තුරුමැදූ හිපාලේ ආණ්ඩුවෙන් මහිජර ප්‍රතිඵල්‍යන්හිස්සේ රිසින් . මෙක් පාහා සඳහාවෙන ආණ්ඩුව සංඛ්‍යක ඉඩම් ආණ්ඩුවෙන් යියෙකුගෙවල ප්‍රකාශයට වජ් 1901 ක්ට අස්ථ්‍යාධිර මස 9 වෙති දිනවැනි බඳදා ද්‍රව්‍ය 12ට අනුරුදුවරේ කළ ලේඛී යොදා වෙන්දේසිකර විකුන්හ්ව නොහොතු බිජුමිකර දෙන්ව යොදෙනවා ඇතුළු.

ପିଲାର୍ଟୋଡ ଦ୍ୱାରା ଆନ୍ତର୍ବିଦ୍ୟର ଅଧ୍ୟାତ୍ମିକ ପାଠ୍ୟରେ ବୁଲାର୍ଯ୍ୟ କରିବାକୁ ପାଇଁ କୌଣସିରେ ପିଲାର୍ଟୋଡ ନିବେଦନ କରିବାକୁ ବେଳେ 32ଟି.

ଶିଖିଯାଇ 1,943. କବିତାଙ୍କୋରଲେ. ଅଧିନ୍ୟକ୍ଷମ କିଳାଙ୍କଣ୍ଠା—ଭାର୍ତ୍ତାବୁଦ୍ଧି.

୪୮୫ ଶ୍ରୀକୃଷ୍ଣାଦିତ୍ୟା

මෙම ඉඩිංගර කාරණ සර්ලීයර්පරුන්ගේ උග්‍රයේ ප්‍රතිච්‍රියාවෙන්ද, එකිනෙකේ නොසැදේයි යැන වැඩිඳරු කාරණ රුහුදුමේද දිනා මේ ආර්ථික එක්ස්ප්‍රෝ තුළයෙන් පෙනෙන්ද දැනුගත්තේ ප්‍රතිච්‍රියාවක.

ଗର୍ଭକାର ଅନ୍ତିମିକ୍ଷାର ନିର୍ମାଣ କାହାର ପାଇଁ ଆଜି ଉଦ୍‌ଦେଶ୍ୟ

ଶ୍ରୀବିଲ୍ଲେଷ୍ଠ. ପି. ରେଣ୍ଡର,
ପ୍ରକାଶକ ମହାନାଳୁରିଙ୍କ ପତ୍ରିକା.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 369, P. OF S.

Colonial Secretary's Office,
Colombo, August 23, 1901.

ON Friday, October 25, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up for sale or settlement, at his office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventeen allotments of land situated in Galboda and Kinigoda korales and Paranakuru korale of the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 942. Village—Dombemada.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
2632	Galpottemadamukalana	S. Paul	Forest (for sale)	3	3	0	30
2630	Udagalemukalana	Preliminary plan 940. W. Mudiyanse	Village—Udapamunuwa. Forest (for sale)	0	3	8	45
2629	Liniyagollehena	D. Sirimalhami	Preliminary plan 939. Village—Puawkmote. Forest (for sale)	2	0	10	50
2503	Murutagahamulahena	Pattagamarallage Bundirala	Preliminary plan 892. Village—Kansalagamuwa. Forest (for sale)	0	3	2	50
4788	Tuttirimiyehena	—	Preliminary plan 7,871. Village—Kadigomuwa. Chena (for sale)	2	0	22	30
4789	Egodahenadeniya	—	Abandoned paddy field (for sale)	0	2	5	30
4790	Egodahena	—	Forest (for sale)	0	1	38	30
3522	Buluamullehena	—	Preliminary plan 4,912. Village—Mahantegama. Chena (for sale)	0	3	14	35
2611	Dikhena	W. Siriwardana	Preliminary plan 927. Village—Hatgampola. Forest (for sale)	3	0	34	30
2605	Ratgaha-andakumbura	M. Jothiamy and others	Preliminary plan 923. Village—Alpitiya. Paddy field (for settlement)	2	0	7	30
2627	Bandaraaramba	M. Ukkua	Preliminary plan 936. Villages—Gewilipitiya and Kalwana. Forest (for sale)	0	0	24	20
2628	Godamaditepatirannehelagehena	K. Punchirala	do.	0	1	6	20
2456	Rukettanemulamukalna	W. Mudiyanse	Preliminary plan 866. Village—Moradana. Forest (for sale)	0	0	34	50
2457	Do.	—	do.	0	1	14	50
2464	Barugollehena	H. Kiri Banda	Preliminary plan 868. Village—Talewela. Forest (for sale)	4	2	13	40
2465	Do.	do.	do.	0	0	8	40
2466	Do.	do.	Cocoanut about 5 years old and chena (for settlement)	0	1	25	40

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 369, P. OF S.

වති 1901 සැප්‍රා අයෙකුන් මස 23 වෙති දින කොළඹ

මහජේනුයි, රිස්ට්‍රෝකූන්ස්ලේන් කොළඹුවේදීය.

මෙම පරිග්‍රියා දියුණු කැයල්ල දිස්ත්‍රික්කන්සේ උපංජන්ත්‍රීත න්‍යෝගීත්‍ර නියෝගිත්‍ර ප්‍රකාරයට වති 1901 සැප්‍රා ඩිස්නෝමිඩ් මස 25 වෙති දිනවූ සිංහරා, ද්‍රව්‍ය මාධ්‍ය කැයල්ලේ ක්‍රියාත්මක මෙන්දේකිරීම දැක්වන්නට යොදාන්තා ඇත.

සැබරග්‍රියා දියුණු කැයල්ල දිස්ත්‍රික්කන්සේ ගළුබී සහ කිහිපාව දෙකෝරලේ සහ පර්‍යාගුරුවක්‍රේරලෙන පිළිබඳ සිංහල තුළුවෙල් 17ක්.

සිංහල 942. ගම—දෙශීමචි.

කො.	දුව්‍යම් කම.	දුල්පිම්කාරය.	අන්දම.	මහජන. යක මිල්.		
				අ. රු.	ප.	රු.
2632	ගල්පොන්කොම්බමුකලාන	අදු පාවල්	මුක්‍රලාන (පිනියුම එස්සේ)	3	3	0
2630	උචිගලුමුකලාන	සිනියම 940. ගම—උචිපුවනුව.	(අම)	0	3	8
2629	ලිනියගලුමුලේන්සේ	සිනියම 939. ගම—ප්‍රවන්මෙල්වේ.	(අම)	2	0	10
2503	මුරුගාහමුලේන්සේ	සිනියම 892. ගම—කන්සලගමුව.	(අම)	0	3	2
4788	භූන්තිපිම්බෙහෙන්	සිනියම 7,871. ගම—කිහිපාවුව.	(අම)	2	0	22
4789	එගොඩිජේන්දෙන්සේ	යොඩා (අම)	(අම)	0	2	5
4790	එගොඩිජේන්සේ	පර්‍යාගුරුවක්‍රේරලෙන (අම)	(අම)	0	1	38

C 7*

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අ. රු. ප. රු.	අක්කර මහය. යය ලේ.
3522	බූත්වූලුපෙන	සිනියම 4,912. ගම—මහයෝගයම.	යෙන (බිජීම පිළිස)	0 3 14	35
2611	දිස්සෙන	සිනියම 927. ගම—හන්සිපොලු.	විවිධ සිටිවාකීන මිකාලාන (එම)	3 0 34	30
2605	රස්කහඅන්දකුමුර	සිනියම 923. ගම—අල්පිටිය.	ඇල්. පේරේන්හාම් සහ කුවන් කුමුර (බිජීම පිළිස)	2 0 7	30
2627	බ. බාරජරත්න	සිනියම 936. ගම—ගැල්පිටිය සහ කාලුවාන.	ඇල්. උස්සුවා මිකාලාන (බිජීම පිළිස)	0 0 24	20
2628	මොවුවිස්සෙන්පෙන්කුගැනීමෙන් ආයෙ හේන	සිනියම 936. ගම—ගැල්පිටිය සහ කාලුවාන.	නේ. ප්‍ර. එරුලු	0 1 6	20
2456	රුක්සුස්තහකමුලුම්කාලාන	චිවිල්වා මිකාලාන	සිනියම 866. ගම—මොරදන.	0 0 34	50
2457	එම	චිවිල්වා මිකාලාන	එම (එම)	0 1 14	50
2464	බරුයෙල්ලේන්ක	චිවිල්වා මිකාලාන	චිවිල්වා මිකාලාන (බිජීම පිළිස)	4 2 13	40
2465	එම	එම	එම (එම)	0 0 8	40
2466	එම	එම	පස්සුරුදුවයෙන් පෙළුව් සහ සේන (බිජීම පිළිස)	0 1 25	40

මෙම ඉඩමේ ගැණ වැඩිදුර කාරණ සර්වීයර්පරාන්තරයේ ගෙනු පෙන්වන්න සහ පෙන්වන්න ගැංචු කාලුලේ
උප්පේන්කුවෙන් ප්‍රමාණය ප්‍රමාණය.

ගරුකර ආණ්ඩුකාර උඩමානය වහුණ්සේ ආණ්ඩුලුප,

චිල්ජු. ප්‍ර. රේලිර්,
වැඩිබලන මෙයෙනුකාරී විමික.

No. 370, P. OF S.

Colonial Secretary's Office,
Colombo, August 27, 1901.

ON Friday, October 25, 1901, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up
to auction, at the Pelmadulla Resthouse, the under-mentioned portions of Crown Land, on the terms
authorized by Government.

Forty-seven allotments of land situated in the Nawadun korale of the Ratnapura District of the Province
of Sabaragamuwa.

Preliminary plan 29 (cadastral). Village—Handurukanda in Uda pattuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price per Acre.	
				A. R. P.	Rs.
2	Bogahawatta, &c.	K. Baba and others	Garden	10 2 25	25
2½	Andaradeniya alias Andawala-deniya	do.	Purana	0 1 30	10
3	Mahagamagewatta alias Maha-henagewatta	M. Kirihatana and others	Garden	7 2 1	20
4	Dorakada-asseduma, &c.	do	Paddy field	2 0 0	15
5	Ambagahakumburaheniyaya	do.	Chena	421 3 0	15
6	Udagaldeniya	Y. Abanchiya and others	Paddy field	0 1 30	15
7	Udagaldeniyawatta	Dingiriukku and others	Garden	0 3 9	20
8	Galdeniya	L. H. Dinasa	Paddy field	0 1 0	15
9	Haldolateenna	do.	Chena	2 1 15	10
10	Tirappugewatta	L. H. Dinasa and others	Garden	9 1 27	30
11	Jambugahaliyadda	H. K. Dingiriya and others	Paddy field	6 2 10	25
12	Ilukwatta	T. W. Ukkuhatana and others	Garden	1 1 10	10
13	Moragahawatta	M. Andiris and others	do.	1 0 0	25
14	Meegahaheniyaya	P. Rana and others	Chena	19 1 25	15
15	Ilukwatta	U. Ukkuhatana	Garden	0 0 35	20
16	Pansleewatta and Moragahahenawatta	I. Piyadassi Terunnanse and others	do.	2 1 30	35
17	Sohalagewatta alias Etambagawawatta	I. Batambara	do.	0 0 20	20
18	Andellegewatta	A. Rankira and others	do.	4 1 13	15
19	Waduliyaddekumbura	B. Janisa and others	Paddy field	3 1 30	25
20	Halgahadeniya	H. T. Dingiriya	do.	0 2 0	25
21	Delgahawatta alias Hikgahawatta	D. Kiribaiya and others	Garden	11 3 37	30
22	Digdeniya	L. H. Kiridinga and others	Paddy field	0 2 0	20
23	Tenunkumburedeniya	T. Babonchi	do.	0 2 32	25
24	Wattedeniya	T. K. Dingiriya and others	do.	0 1 30	25
25	Andellegedeniya	A. Rankira and others	do.	0 3 30	20
26	Kotagaladeniya	L. H. Abanchiya and others	do.	2 2 30	30
27	Kaluwahumpuragewatta	K. W. Dingiriya and others	Garden	6 1 9	30
28	Delgahadeniya	A. Rankiriya and others	Paddy field	1 0 10	15
29	Pandeniya	D. Kiribaiya and others	do.	2 1 0	10
30	Pandeniyeheheniyaya, Bambara-botuwaheniyaya, &c.	T. K. Dingiriya and others	Chena	108 3 20	15
1	Karawwedeniya	Preliminary plan 30 (cadastral). Village—Peranuwā. U. Kiriya and others	Paddy field	1 3 30	25

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
2	Walketuhenyaya	K. V. Mudalihami and others	Chena	913	0	0	15
4	Mahakumbura and Ratuaggekumbura	K. Mudalihami and others	Paddy field	13	2	0	20
6	Horahinellewatta	K. V. Mohottihami and others	Garden	2	0	0	15
7	Ratdombekumbura	P. Mohottihami and others	Paddy field	1	0	30	10
8	Weragamawatta	P. Bammalihami and others	Garden	8	1	10	15
9	Bogahawattadeniya	P. Appuhami and others	Paddy field	0	1	19	30
10	Godagedaradeniya	Andiris Perera's estate	do.	0	1	18	10
11	Godagedurawatta	do.	Garden	1	3	33	30
13	Weraheradeniya	Andiris Perera's estate and others	Paddy field	1	0	20	25
14	Weraheradeniyawatta	do.	Garden	2	1	9	50
15	Poronumoderadeniya	do.	Paddy field	0	0	38	10
16	Kapuwatta-ella, Moderawatta, &c.	do.	Deniya and gardens	5	3	10	10
17	Kapudeniya	do.	Paddy field	0	1	16	10
18	Malmorawattakumbura	K. V. Mudalihami and others	do.	1	3	0	30
19	Diggedaragawawatta	do.	Garden	1	3	0	40
20	Epitabulugahawatta	K. R. Ukkuhenaya	do.	0	3	30	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 370, P. OF S.

වල 1901 ජාත්‍ය අගෝස්තු මස 27 එවඟ දා කො:මි
මහයෙකුතාරියෙන් සැපේන් කුණු කෙරුර, මෙයින.

සඩරගමු දියාමේ රස්කපුර පළාතේ හවුදෙකුටෝරලේ පිහිටි තිබෙන බ්‍රමිකු බෙලි.

සිත්තියම 29. ගම—කනුදුරුකාවල. උඩිපසුතුවේ.

ಕ್ರಮ.		ಉತ್ಪನ್ನ ಪರಿಮಾಣ.		ಎಂಟಿಕರಣ ಪರಿಮಾಣ.	
		ತಿಳಿಗಳ ಮೂಲ ರೂ.	ತಿಳಿಗಳ ಮೂಲ ರೂ.	ತಿಳಿಗಳ ಮೂಲ ರೂ.	ತಿಳಿಗಳ ಮೂಲ ರೂ.
28	ಡೆಲ್ರೆಹಾಡುವುದು	ಶ್ರೀ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಇತ್ತಿರ	1 0 10	15
29	ಪಬ್ಲಿಕ್ ಡೆಂಡ್ ನಿರ್ವಹಣೆ	ಶ್ರೀ. ಕಿರಿತಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಶಿಖಿರ	2 1 0	10
30	ಪಬ್ಲಿಕ್ ಡೆಂಡ್ ನಿರ್ವಹಣೆ, ಬಿಂಗರ ಬೋಲ್ವರ್ ಸೆಫರಿಯಾ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕೆ. ಕೆ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	108 3 20	15
1	ಹಾರಲ್ ಲೋಡ್ ನಿರ್ವಹಣೆ	ದಿನಿಗಳ ಮೂಲ 30. ತಾರ್ಮ-ಬೆಂಗಾಲ್ ಸೆಫರಿಯಾ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	1 3 30	25
2	ಬಿಲ್ಸ್ ಕೆಪಲ್ ಅಪ್ಪಣಿಯಾ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	913 0 0	15
4	ಅಹಂಕಾರ ಸಹ ರಘುಭಾಗ್ಯ ಇತ್ತಿರ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	13 2 0	20
6	ಕ್ರೊ. ರಾಜನಾಥ್ ಲೋಡ್ ಲಿಂಬೆ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	2 0 0	15
7	ರಂಡ್ ಡೆಂಡ್ ಇತ್ತಿರ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	1 0 30	10
8	ಲೋರ್ಕು ಮಾವಣಿಯಾ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	8 1 10	15
9	ಬೆಂಗಾಲ್ ಕೆಪಲ್ ಸೆಫರಿಯಾ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	0 1 19	30
10	ಕ್ರೊ. ಬಿ. ಬಿ. ದೆರ್ಡಾರ ಡೆಂಡ್ ನಿರ್ವಹಣೆ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	0 1 18	10
11	ಕ್ರೊ. ಬಿ. ಬಿ. ದೆರ್ಡಾರ ಡೆಂಡ್ ನಿರ್ವಹಣೆ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	1 3 33	30
13	ಲೋರ್ಕು ರಂಡ್ ನಿರ್ವಹಣೆ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	1 0 20	25
14	ಲೋರ್ಕು ರಂಡ್ ನಿರ್ವಹಣೆ ವಿಂತೆ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	2 1 9	50
15	ಕ್ರೊ. ರಾಜ್ ಬೋಲ್ವರ್ ರಂಡ್ ನಿರ್ವಹಣೆ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	0 0 38	19
16	ಕಿಪ್ಪಾವಣಿ ಅಲ್ಲೋಡ್, ಲೋರ್ಡರಂವಣಿ ಸಹ ಹಾವಣಿ ವಿಂತೆ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	5 3 10	10
17	ಕಿಪ್ಪಾವಣಿ ಅಲ್ಲೋಡ್, ಲೋರ್ಡರಂವಣಿ ಸಹ ಹಾವಣಿ ವಿಂತೆ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	0 1 16	10
18	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	1 3 0	30
19	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	1 3 0	40
20	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	ಶ್ರೀ. ಕಿ. ಕಿ. ಗಂಗಿರಿಹಿ. ಸಹ ಹಾವಣಿ	0 3 30	15

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for a metal quarry on the 5th mile, Deltota road, to wit :—

Preliminary plan 5.014. Village—Hindagala.

Extent.
Lot. Name of Land. Description. Name of Claimant. A. R. P.
R 826 Panwallechena Scrub and rock T. Lokuappuhani 1 0 32

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land. All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Kandy Kachcheri on September 19, 1901, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

H. WACE,
Government Agent.

වැනි 1876 ක්‍රියාදෙනු ලද විට මෙරට පිළි ආකෘතියෙන් නොවෙනි වගක්තියේ ප්‍රකාරයට ඇත්තුවේ කිසුයක කරී; ඒහිම්—දැලුණුව පාරේ පෙනෙනු වූ ලබන එක්සිල් ප්‍රජාවලකට ගුණීම උනිසා මෙයි දහක සඳහනයෙන් ඉඩි ලුඩායුණීම් පැදැළු හිමාකරණ එක්සිල් “වැනි 1876 තේ ඉඩි ලුඩායුණීම් ආයුත්තුයේ” තැවති කාණ්ඩායේ කරනීවෙත රාජාර්ථිවල ප්‍රකාරයට හායා මෙන්තිසකාලී මෙන්තුණු ඇත්තු උඩුව උඩුව හැකිවයෙන් තීවිධිපාකාරු මිව සැංචුත්‍යා ඩීම් එහිම් තීම්—

එංග්ලීයන් ඉවත් ඇසිනිකර ගාලුවේ අන්ත්‍රීම් කළුපත්‍රාව සිංහල බව රෝගිත්‍රණයාට දැකගැනීම සඳහා, නැත්වෙත් වගක්ත්වීය තිබූ පාර්ශ්ව සිංහල ආච්චාව වෙළිනි යොමු කළේයි.

ඉකානයි ඉවිමට අධිකරණයෙහි ඇත්තා වූ සැමලපාති තුවුන් සොයීයායි නිවුත වෙනුවට ශ්‍රී ලංකා කරණ අං වශ 1901 කුදා සැප්තැම්බර් 19 වෙනි දා පස්වරු, දෙකේ යෙකිනුව වෙනුවේ මැලවියේ ගැලවීමේදීද ම, ඉදිරි පිවිට පැමිහ ඒ කොළඹ පිහිටුවේ අධිකරණයෙහි දියා, සියලු සියලුව එහිව්, සහ මෙම දුචිත වෙනුවට ඉල්ල, සිටිය මිල්ලේ ගැනීමෙන් උට් ජ්‍යෙෂ්ඨ තුවුන් අධික්‍රීමා නිවාර්ත් ජ්‍යෙෂ්ඨ තුවුන් නිවාර්ත් නිවාර්ත් නිවාර්ත්

විම් සුවා අගෝස්තු සිය 8 ටෙවි
දින මහජනර කුවිලටියේදීය.

1876 ம் வருடத்து 3 ம் இலக்காச்சட்டத்தின் 7 ம் பிரிவின் பிரகாரம் தெவதோட்டை ஹைட்டல் 5 மீ
மயில் கவனுக்குமிக்கு என்னும் பகிரங்கதேவைகளு வேண்டியதான் பின்னாச்சொல்லப்படும் காரணம்,
அஃதாவத :—

பிரதமபடத்து இலக்கம் 5,014. குறிச்சி—கிந்தகலை.

துணி. காணியினது பெயர்.	விவாம்.	உரிததாளியின பெயர்.	அ. ரா. பெ.
R 826 பங்கலகூசேனை	சிறுபதத்தையும் பாறையும்	நீ. வலாக்கு அப்புகாமி	1 0 32

எடுத்துக்கொள்வதற்கான எத்தனைக்கூடியம்பழ 1876 ம் வருடத்துக்கொள்வதைப்பற்றிய
சட்டத்தின் 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோகைனைச் சமீபமின்து ஆலோகையிடல் தே
சாதிப்பியவாகன் என்குக் கற்பனைசெய்திருப்பதனால் அக்காணியை ஆட்சிபெடுக்கொள்ள அரசாட்சியார்
எண்ணியிருக்கிறா என்பதை 7 ம் பிரிவின்பழ வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய்
விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறித்த காணிக்கு உரித்துபேசுகின்ற சுவற்றும் தாமாக அல்லது அவரவருடைப் பாரியதாரர்
மூலமாய் 1901 ம் ஆண்டு பாட்டாஸ்மாசம் 19 ந் தேதியிலன்று பின்னேரம் 2 மணிக்கு கண்டிய கச்செரியில்
என்முனையாக வெளிப்படுத்த தத்துக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தனமையையும் அவ்வடந்தைக
ஞாக்காய்த் தாம சாதிக்கும் உரித்துகளின் தொகையையும் வீராங்களையும் சொல்லும்பழ இதனால் அவாகளிடத்
திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கல்லூரி கார்த்திகரி,
1901 ம் மூல ஆவணியீ 8 ந் ல்.

எச். வேல்,
அரசாட்சி ஏசன்.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for improving the sanitary condition of the town of Chilaw, to wit :—

Preliminary plan 2,483. Village—Chilaw town.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
L 1190	Gangabodawatta	Waste land with small hut	B. Alensu Fernando and another	0	0 4.50
M 1190	Do.	do.	Heirs of B. Ana Fernando and another	0	0 8
N 1190	Do.	Waste land	E. Anthony Fernando and others	0	0 7.75
O 1190	Do.	do.	Franciscu Saveri Fernando and others	0	0 6.62
P 1190	Do.	do.	Anthony Bastian Perera	0	0 8.50
Q 1190	Do.	do.	Manuel Diago Fernando	0	0 8.50
R 1190	Do.	Garden with 7 cocoanut trees and 1 cadjan hut	Saveri Juan Fernando	0	0 8
S 1190	Do.	Garden with 2 cocoanut trees and foundation for house	Saveri Franciscu Fernando	0	0 9
T 1190	Do.	Garden with 11 cocoanut trees and 1 mud hut	Julianu Juan Fernando	0	0 5.25
U 1190	Do.	Garden with 9 cocoanut trees and 1 mud hut	Manuel Franciscu Pinto	0	0 7.50
V 1190	Do.	Garden with 12 cocoanut trees	Manuel Isabel Fernando	0	0 10
W 1190	Do.	Garden with 11 cocoanut trees and foundation for house	Juan Perera	0	0 16
X 1190	Do.	Waste land	Costantinu Paulo Fernando	0	0 6.25
Y 1190	Do.	Garden with 11 cocoanut trees and 1 mud hut	Laurenti Peduru Fernando	0	0 8.50
Z 1190	Do.	Garden with 9 cocoanut trees and 1 mud hut	Saveri Christina Fernando and others	0	1 1.25
A 1191	Do.	Garden with 29 cocoanut trees and 2 mud huts	Gabriel Manuel Fernando	0	1 5
B 1191	Do.	Waste land	Diago Santiago Fernando	0	0 31
C 1191	Do.	Garden, 4 young cocoanut trees, and 1 hut	Abraham Hendrick Fernando	0	0 24.50
D 1191	Wellawidiya, Totapola	Waste land (beaching ground)	Fisher community	0	0 32
E 1191	Lansiyawatta	Garden, 18 cocoanut trees	Manuel Jusey Fernando and others	0	0 22

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Chilaw Kachcheri on September 27, 1901, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Chilaw Kachcheri,
August 17, 1901.

J. G. FRASER,
Assistant Government Agent.

ව 1876 කුටු අවුරුද්දේ කොමිටර වීඩෝ ආකෘත්තිය යන්වෙති වශයෙනියේ ප්‍රකාරකට අනුස්ථූති හිස්පුන්ස කට, එකම් :—ගලුවන තායරයේ පැවත්වනු ලබන ව්‍යුහ්පූනුවේ පිළිබු මෙති පැහැ යදාන්වෙන රුම් ගුණීය සඳහා, ත්‍රිජායරණ පිළිබු “ව්‍යුහ්පූනු ඉඩුම් උපාකාශීලි ආකෘත්තියේ” හැවැනි හා මෙයේ කරුණුවෙන පාහා රුතුවල ප්‍රකාරයට කාරක මෙත්තීසාකුවේ වෙනත් නිසියාකාර වට්ටු අනුලුති නිෂ්චි, එ ඉඩුම් නම් :—

සිංහල 2,483. ගම—කළුවන සාගරය. ඉඩුම් ගම—සාගම්බවන්ස්.

කො..	අයිතිම.	අයිතිකම සියලුතු.	මගින්
L 1190	මුහුදුවල, පු.ලී මැරිපාලන් සමග එම	ඩ. අලෙවපුහාන්ද සහ කොළඹ ඩ. අනුප්‍රහාන්ද උරුමක්කාරයේ සහ කොළඹ	අ. රු. ප.
M 1190	මුහුදුවල	ඩ. අනුප්‍රහාන්ද සහ හටත් ප්‍රකිරීකු සවරුපාන්ද සහ හටත් අධ්‍යක්ෂ තිබුණියා ප්‍රභාරය මුහුදුවලදීයෙදු ප්‍රභාරය	0 0 4.50
N 1190	එම	0 0 8	
O 1190	එම	0 0 7.75	
P 1190	එම	0 0 6.62	
Q 1190	එම	0 0 8.50	
R 1190	පොලෝයේ 7ක් සහ ආදාපාලන් ඇති වයින	0 0 8.50	
S 1190	පොලෝයේ 2ක් සහ ශායකට අයිතිවාර මින්දුවී වයින	0 0 8	
T 1190	පොලෝයේ 11ක් සහ මැරිපාලන් ඇති වයින	0 0 9	
U 1190	පොලෝයේ 9ක් සහ මැරිපාලන් ඇති වයින	0 0 5.25	
V 1190	පොලෝයේ 12ක් ඇති වයින	0 0 7.50	
W1190	පොලෝයේ 11ක් සහ ශායකට අයිතිවාරමක් ඇති වයින	0 0 10	
X 1190	මුහුදුවල	ප්‍රවාස ප්‍රේර කොළඹයෙහි පාවුල ප්‍රභාරය	0 0 16
Y 1190	පොලෝයේ 11ක් සහ මැරිපාලන් ඇති වයින	0 0 6.25	
Z 1190	පොලෝයේ 9ක් සහ මැරිපාලන් ඇති වයින	0 0 8.50	
A 1191	පොලෝයේ 29ක් සහ මැරිපාල 2ක් ඇති වයින	0 1 1.25	
B 1191	මුහුදුවල	සාම්බුලල් මුහුදුවල ප්‍රභාරය දිනේද සහ්යියාදු ප්‍රභාරය	0 1 5
C 1191	බාලපාලෝයේ 4ක් සහ මැරිපාලන් ඇති වයින	0 0 31	
D 1191	මුහුදුවල (දුලවත්තා සාම්යා) ඉවිම්මි සම—වැල්ලවිදිය කොළඹ	අඩු. අම් ගුණුදික් ප්‍රභාරය ඩ.එම්ලෑල ඇත්තෙක් ඉවිම්මි සම—වැස්සියා වයින	0 0 24.50
			0 0 32

වසි 1901 කුටු අගෝස්තු මස 17 ටෙක්
දින තුළුවතා හැවිවේරියෙයි.

ଡේ. ඩී. පෙරේරා,
අනුච්චිත්‍ය උපජ්‍යකු විමිනා.

1876 ம் வெப்-த்து 3 ம் இலக்கச்சடாத்தின் து 7 ம் பரிவினா பிரகாரம் சிலாபபட்டங்கள் சுக்ததை சீர்திருத்தம் யண்ண என்றும் பகுங்குதேவகரு வேண்டியதான் பின்னர்ச்சி சால்லபயும் காணிகளோ, அஃப் கால கு :—

பிரதமபட்டத் து இவககம் 2,483. குறிச்சி—சிலாபபட்டணம்.

			விதை	விவரம்.	உரித்தாளியின பெயர்.	விதை
L 1190	காணியிலை து பெயா.	விவரம்.			உரித்தாளியின பெயர்.	அ. ரா. ப.
	கங்கபடவத்தை வெண்காணியும் ஒரு குடி					
M 1190	விடி	விடி	விடம்		அவன்கூபறுஞ்சுமதுமறபேரும்	0 0 4.50
N 1190	விடி	விடி	விடம்		ஆனைபறுஞ்சின உரித்தாளிகள்	0 0 8
O 1190	கங்கபடவத்தை	வெண்காணி	வெண்காணி		அந்தோனி பறுஞ்சும்	0 0 7.75
P 1190	விடி	விடி	விடம்		பிரன்சிலை சு சவுரி பறுஞ்சுமதும்	
Q 1190	விடி	விடி	விடம்		துடீபரும்	0 0 6.62
R 1190	விடி	விடி	விடம்		அந்தோனி பகுதியான பெரோரா	0 0 8.50
S 1190	விடி	விடி	தோட்டம்; 7 தென்னமரம்,		மனுவலத்தியகு பறுஞ்சும்	0 0 8.50
T 1190	விடி	விடி	தோட்டம்; 7 தென்னமரம்;		சவுரியுவான பறுஞ்சும்	0 0 8
U 1190	விடி	விடி	தோட்டம், 2 தென்னமரம்;		சவுரிப்ரஸ்ஸிலை பறுஞ்சும்	0 0 9
V 1190	விடி	விடி	தோட்டம், 11 தென்னமரம்;		பூவியானயுவான பறுஞ்சும்	0 0 5.25
			தோட்டம், 9 தென்னமரம்;		மனுவல் பிரன்சிலை பறுஞ்சும்	0 0 7.50
			தோட்டம், 12 தென்னமரம், மனுவல் இசபல பறுஞ்சும்		மனுவல் இசபல பறுஞ்சும்	0 0 10

குண. ட.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின தெயர்.	மதிசாலம்.
W 1190	கங்கபடவத்தை	தோட்டம, 11 தென்னமரம், ஒரு அத்திவாரம்	யுவான பெரேரா	0 0 16
X 1190	ஷடி	வெணகாணி	தொட்டம, 11 தென்னமரம்	தொஸறனமித்து பாவுலுபழனுந்து 0 0 6.25
Y 1190	ஷடி	தோட்டம, 11 தென்னமரம், ஒரு குடில்	வங்காணி	வங்காணி பேதுடு பறனுந்து 0 0 8.50
Z 1190	ஷடி	ஷடி	சுவாகிமில்தினு பறனுந்தமறு பேரும்	0 1 1.25
A 1191	ஷடி	தோட்டம, 29 தென்னமரம், இரண்டு குடில்	வங்காணி மனுவலபறனுந்து	0 1 5
B 1191	ஷடி	வெணகாணி	தியோகு சந்தியாகு பறனுந்து	0 0 31
C 1191	ஷடி	தோட்டம, 4 தென்னமரம், ஒரு குடில்	ஆபிரகாம கெந்திரிக பறனுந்து	0 0 24.50
D 1191	வெளளவிறிய தொட்டுப்பல	வெணகாணி	கரையார்	0 0 32
E 1191	வனசியாவத்தை	தோட்டம, 18 தென்னமரம்	மனுவல குசைபறனுந்து	0 0 22

எடுத்துக்காள்வதற்கான எத்தனஞ்செய்யுமெடி 1876 ம் மூட்டுக் காணி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனீஸ் சபையினது ஆலோசனையுடன் தேசாதிபதியவாளன் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அககாணிகளை ஆடசிதூப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 7 ம் பிரிவினெடி வெண்டிய பிரகாரம் நாளை இதனைக்கொண்டு ப்ரசித்தமாய் விடுமெடுஞ்செகிறேன்.

மேற்கூறித்த காணிகளுக்கு உரித்துப்பேசுகிற சுகலரும் தாமாக அலவுது அவரவருடைய காரியகாரா மூலமாய் 1901 ம் ஆண்டு புரட்டாசிமாகம் 27 ம் தேதியிலென்று 1 மணிக்கூசி சிலாபகச்சேரியில் என்முனை குவளியிபடுத் தத்தமக்கு அககாணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வுடந்தைகளுக்காய்த் தாம் சாதிகளும் உரித்தகளின் தொகையையும் விவரங்களையும் சொல்லுமெடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

சிலாபகச்சேரி,
1901 ம் மூல ஆவணிம் 17 ம் உ.

ஜெ. டி. பிரேரா,
அரசாட்சி உதவி ஏசன்டு.

NOTICES UNDER THE FOREST ORDINANCE.

WHEREAS by notice dated 12th June, 1901, and published in the Government Gazette of 21st June, 1901, it is declared that it is proposed to constitute the lands specified in the annexed list, situate in the village of Ullinduwawa in the Diyapotagam patty of the Kolonna korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, a reserved forest; and whereas I, Evan Maberly Durand Byrde, have been appointed by the Governor the Forest Settlement Officer, under section 6 of Ordinance No. 10 of 1885, to inquire into and determine the existence, nature, and extent of any rights claimed by, or alleged to exist in favour of, any person in or over any land comprised within the limits of the proposed reserved forest hereinafter given and described, and any claims relating to the practice within such limits of chena cultivation, and to deal with the same as provided in chapter II. of the Ordinance No. 10 of 1885:

I.—I, Evan Maberly Durand Byrde, the Forest Settlement Officer, do hereby notify that the lands which it is proposed to constitute a reserved forest are fully described in the schedule hereto annexed (marked A.)

II.—And I do further notify that from and after the date hereof, until the forest is proclaimed a reserved forest, no right can be acquired in or over the lands comprised in the Proclamation declaring the above lands to be reserved forests, except by inheritance or succession, or under a grant or contract in writing made or entered into by or on behalf of the Crown, or some person in whom such right or power to create the same is now vested; and on such land no new house can be built or plantation formed, no fresh clearings for cultivation or for any other purpose can be made, and no trees can be cut for the purposes of trade or manufacture, except with the permission in writing of the Government Agent.

III.—The consequences that will ensue on the reservation of the forest are as follows :—

- (1) All rights in respect of which no claim has been preferred, and of the existence of which no knowledge has been acquired during the course of the inquiry before the Forest Settlement Officer, will become extinguished.
- (2) No rights of any description can be acquired in or over a reserved forest except by inheritance or succession, or under a grant or contract in writing made by or on behalf of the Crown, or by some person in whom the right, or the power to create such right, is now vested.

(3) No rights allowed by the Forest Settlement Officer during the course of the inquiry to pasture or forest produce—that is, minerals (including limestone and laterite), surface soil, trees, timber, plants, grass, peat, canes, creepers, reeds, leaves, moss, flowers, fruits, seeds, roots, juice, catechu bark, couthouc gum, wood-oil, resin, varnish, lac, charcoal, honey, wax, stones, ruins, clay, gravel, and earth—can be alienated by way of grant, sale, lease, mortgage, or otherwise without notice thereof to the Government Agent. Provided that when any such right is continued for the beneficial enjoyment of any land or house, it may be sold or otherwise alienated with such land or house without such sanction; and no timber or other forest produce can be sold or bartered except to the extent defined by me in the course of my inquiry.

IV.—Any public or private way in the said lands may be stopped by any forest officer, with the sanction of the Government Agent, under certain conditions.

V.—Persons who in the said lands, after they have been proclaimed reserved forest—

- (a) Trespass, or pasture cattle, or wilfully cause cattle to trespass;
- (b) Cause any damage by negligence in felling any tree or cutting or dragging any timber;
- (c) Wilfully strip off the bark or leaves from, or otherwise damage, any tree;
- (d) In contravention of any rules made by the Government Agent of the Province on that behalf, hunt, shoot, fish, poison water, or set traps or snares, or guns, or use any explosive substance;

are guilty of an offence, and liable on conviction to a fine which may extend to Rs. 50, or, when the damage resulting from their offence amounts to more than Rs. 25, to double the amount of such damage.

VI.—Persons who—

- (a) Make any fresh clearings on the said lands during the interval between the publication of this notification and the date fixed by the Proclamation declaring the forest to be reserved, except with the permission in writing of the Government Agent;
- (b) Set fire to any portion of the said lands after they are proclaimed reserved forests, or in contravention of any rules made by the Government Agent kindle any fire, or leave any fire burning in such a manner as to endanger the said lands after they are proclaimed reserved forests, or any part thereof, or who in the said land, after they are proclaimed reserved forests, kindle, keep, or carry any fire, except at such seasons and in such manner as a forest officer especially empowered in this behalf may from time to time notify;
- (c) Fell, girdle, lop, top, or burn any tree;
- (d) Quarry stone, burn lime or charcoal, or collect, subject to any manufacturing process, or remove, any forest produce;
- (e) Clear or break up any land for cultivation, or for any other purpose;

are guilty of an offence, and liable to be punished with imprisonment for a term which may extend to six months, or with fine which may extend to Rs. 500, or with both, in addition to such compensation for damage done to the forest as the convicting court may direct to be paid.

VII.—The last two paragraphs are subject to the following provisos. They do not prohibit—

- (a) Any act done in accordance with any regulation made by the Governor, or with permission in writing of a forest officer empowered to grant such permission;
- (b) Any practice of chena cultivation permitted at the inquiry by the Forest Settlement Officer; or
- (c) The exercise of any right continued by him at such inquiry, or created by grant or contract as above defined in clause III.


VIII.—Whenever fire is caused wilfully or by gross negligence in the said lands, after they are proclaimed reserved forests, by any person having rights in such forest, or having permission to practise chena cultivation therein, or by any person in his employment, or whenever any person having rights in such forest contravenes the conditions imposed on him by the Forest Settlement Officer, the Governor may (notwithstanding that a penalty has been inflicted in respect of such fire) direct that in such forests, or any specified portion thereof, the exercise of all or any of the rights of pasture or to forest produce shall be extinguished or suspended for such period as he thinks fit, and may withdraw any permission to practise chena cultivation in such forest or portion.

IX.—I do hereby require every person claiming any right, or making any claim to any land or portion of any land within the above-mentioned limits, either to present to me before December 9, 1901, at Ratnapura, a written statement specifying, or to appear before me on December 10, 1901, at noon, at Ratnapura Kachcheri and state the nature of his right or claim.

Schedule A referred to.

1. Land described in title plan No. 63,860, containing in extent 178 acres, described in the annexed tracing B, situated at Ullinduwawa of the Kolonna korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, in the Island of Ceylon; bounded on the north and north-east by Aloya, on the east by land described in plan 63,865, on the south by land said to belong to the Crown, and on the west by land described in plan 63,864.

2. Land described in title plan No. 63,861, containing in extent 86 acres and 8 roods, described in the annexed tracing B, situated at Ullinduwawa of the Kolonna korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, in the Island of Ceylon; bounded on the north by Peragashenadola and Crown land, on the north-east by land said to belong to the Crown, on the east by land described in plan 63,866, on the south, south-east, and south-west by Aloya, on the north-west by Peragashenadola.

Tracing B.

Scale of 16 Chains to an Inch.

C 8*

ଓৰু কলা অৱস্থা কৈলানু বেঁচিবলৈ দৃশ্যমান।

ව්‍යුත්පනී 1901 සැප්තැම්බර් 21 චෙති දින අදාළ මෙහෙයුමේ ගැසැට්පුනුදේ ප්‍රසිඩ්හු ව්‍යුත්පනී 1901 සැප්තැම්බර් 12 චෙති දින අදාළ මෙහෙයුමේ ප්‍රකාර සබරග්‍රෑ පළාත් රෝගීකුර දිස්ත්‍රික්කේ කොළඹ නැහු කොරලේ දියපටගමන තුවෙහි උල්කිද්‍වාව ව යන ගමට අයිති ජ්‍යෙෂ්ඨ අධිකාරී නැවත ඉඩම් තෙහෙමති මූල්‍යාන් මෙහෙයුම් නියමකරීමට අදාළ සංඝර නිබෙන ගැටින් ඉවත් මේවර්ලි වුරුණාඩ් බිජ්‍යා ඇත මම උතුමානන වහන්සේ විසින් ව්‍යුත්පනී 1885 හේ 10 චෙති ආනුපාන්සේ හෙවති වගක්තියේ නියම කිර නිබෙන ගැටියට කටයුතු කෙරීමට, මූකාන්ස් ගැන කටයුතු බෙරන නිලධාරියෙක් කොට පත්‍රකරණුලු බිම්. ඒ නිසා මෙහි පහත ගම් සඳහන්කේ; ව තිස්සනරකරන මාසිම ඇතුළතා පිශ්ච, නිබෙන ඉඩමකට යම් කෙනෙකුගේ අයිතියෙහි නිබෙනවා නම් එක්සේ නිබෙනවා ය සියන්වා නම් ඒක මෙහු අන්දමේ අයිතියෙහි දැනු, ඒ අයිතියෙහි ප්‍රමානය කොපම් නැදා කියා විභාගකාව ගියම් කෙරීමටත් එකී මාසිම ඇතුළතා සේන් ගොඩිත්තා කෙරීමේ සිරිය ගැන ඇති අයිතිවා සියම් ගැන විභාගකාව නියමකෙරීමටත්, ව්‍යුත්පනී 1885 හේ 10 චෙති ආනුපාන්සේ දෙවති පර්වත්දෙසේ ප්‍රකාර ඒ ගැන කටයුතු කරනුවත් යෙදෙනවා ඇත.

ඒ නිසා, මූක්‍යාන් ගැන කම්පුනු වේරණ තීලධාරුව් ඉවත් හේබරලි වියස් බරේඩ් යනු මම හේබරන්ට කළුපකාකර තීබෙන මූක්‍යාන් මිට අමුහායලද තොමමර A අස්ථරය දරන ලේඛනයේ සංඝුණු සියෙන් විපක්‍රරකර තීබෙන බව මෙයින් පක්‍රසකරන්ව යෙදෙනවා ඇත.

11.—මෙයි සඳහන්වූ වකවා, තුළේ පටන් මෙයි ව්‍යකලාභ්‍ය තහනම් මුක්කා, නෑය කිය, ආණ්ඩ්වැවෙන් ප්‍රසිඩ්හරණනුරු, උරුමයෙන් ගෝ අයිතිකමකට පැමිණේමෙන් මිය, එක්සේ ආණ්ඩ්වැව විසින් කොහොත් ජී වෙනුවෙන් එක්සේ එක් අයිතිකමක් දැන් තිබෙන නොහොත් ලබාදෙනුට බලේ තිබෙන කෙளෙන් විසින් ලියඅදෙනුලද යිටිපුමන් ගෝ ලිපුමක්ට මිය, ඉහතකී ඉඩමකටට තහනම් මුක්කා, නෑය කිය, ප්‍රසිඩ්හර තිබෙන ප්‍රකාශපත්‍රයේ සඳහන්වූ මායිම් ඇතුළත පිහිට, තිබෙන ඉඩම් එලුට නොහොත් ඉඩම් ගැන කිසි අයිතිකමක් ලබාගතට පුතුන්තී බවත්, තවද ලියවිල්ලක්සේ පලාතේ ආණ්ඩ්වැවේ එරෙහිතලුහුණාජේගේ නොහොත් උපජේගේ නොහොත් උපජේගේ අවසරය ඇතුව මිය නැතුව එක් ඉඩම්වල අඡ්‍යෙන් ගෙයස් සාධනටවත් වැවිල්ලක් කරන්වත්, නොවිතාන් කිරීම් පිණ්ස නොහොත් වෙනා කාරණවන් පිණ්ස අමුණුවෙන් සේනක කොටස්වත්, වෙළඳුම පිණ්ස ගෝ සංසාරම් තහනය් පිණ්ස ගස් කරන්වත් සූතිනැයි බවත් මෙයින් දුනුමියෙමි.

III.—**ତାରିଖ** କାହାକାରୀଙ୍କ ଶୈଳେ ମୁଦ୍ରଣକାରୀଙ୍କ ପରିଚାରକ ପରିବହନ କରିବାରେ ଅଧିକାର ଦେଇଲେ ଜିବିବେଳେ ଏବଂ ମୋଟିନ୍ ପ୍ରତିବିନିମିତ୍ତରେ ଦେଇଲେ ।

(1) ශ්‍රී ලංකාවේ ගැනී කටයුතු බෙරණ තිබු දීමෙන කළ විභාගයේදී යම් අයිතිකමක් කියා ඉල්ලා, නොසිටියාම්, අයිතිකම් ඇති බව දැනගත්ව නොලැබුතු, නම් ඒ අයිතිකම එසේ ඉඩම් තිහුම්කරයෙන් කුඩා අවුරුදුවෙනුවා ඇත.

(2). උරුමයන් හේතු අසිනිකම්ප පත්‍රීමෙන් මිස එක්කෝ ආණුවුව විසින් නොහැඳු එම වෙනුවෙන් එක්කෝ එවඟ අසිනිකම්ප තිබෙන නොහැඳු ලබාදුමට බලුයක් පිහිටා තිබෙන කෙශෙන් විසින් ලියාදෙනුලද හිජුපුමක් හේතු ලියවීලුක් පිට මිය, නොසි අන්දමේ අසිනිකම්පවිය තැහැකම් මිහුමුහුතුව නොහැඳු එම යැණු උපායන්ට බැඳීය.

(3) තනෙකාලු හැඳිවිට හෝ මූහ්‍යමාණයේ අවගත්තා, දේවලට එකම්, (ඹුජගල්, ගබඩාල් සම්, කෘෂිකාලීන) ලේඛනයි, පස, ගස, දුව, පැලුරි, තනෙකාලු, වේවැල්, අවශ්‍යතා, වැළැඳාතියි, බිං, කොළඹතියි, පෙද, අල්, ගෙඩී, අගුර, දුම්මලා, එහුම්පෙකාවල්, ඉඩ, මැටි, බොරල්, රෙක්සිරි සොඩු, ඉන්ඩ්යාරුබර්, උංකඩ, පුරුණ ගොඩනැයිලිව්ලින් ඉහිරිඩු දේ, ගල්, අල, ලාඩු, මිපැති, දෙරණ නොලේ අදායට තීබෙන්නාවූ අයිතිකම් ඒශ්‍යනුගත්තාල දෙපුනෙ, ය එවා, අඟ්‍යුවෙන් ඒශ්‍යනුගැඳුජ්ඩා, ය සේව දූෂුම්නෙදා අභ්‍යන්තර දීමෙන් හෝ විස්තරීමෙන් හෝ බිං දීමෙන් හෝ උකස්කිරීමෙන් හෝ වෙන අස්ථාලුකින් හෝ ප්‍රාස්ථාන්තික කරන්ව යුතුනැතු.

IV.—එකිනෙකට පෙරවලු නීතික ප්‍රසිද්ධ පාරක් හෝ අප්‍රසිද්ධ පාරක් හෝ සමහර නීයමවලුට යටත්කොට ආණුවේ එරඟන්තලුන්හි ජේස්ගේ අවසරය ඇතුළත අන්තිවත්ත මූක්‍රාන් හාරකාර තීබැංගත් තිබේ.

V.—ବେଳେ କୌଣସି ନାହାନ୍ତି ତିରିପୁଣ୍ଡ ଦୀର୍ଘ ମହିନାରେ କାହାରେ ?—

(c) ලෙඛි සේවක කොළඹ නැගෙනුම ගැලුව්වෙන්ස්, එක්සේප් වෙත අන්දමකින් යහකට පිළිගැනීම් තුළියින්

(d) පලුතේ ආනුම්බේ ජීවත්තරුන්කාඩුවෙන් විසින් එගැනී කළ නියෝගවලට තරුව මූලික නියෝගවලට මූලික නියෝගවලට මූලික නියෝගවලට මූලික නියෝගවලට මූලික නියෝගවලට

ද ඩියම් කළුවාස්, වෙතියේ බෑබේ, න්, මාලී ඇල්ලවාත්, වනුරට වස දුම්මෙ, ජ්‍යෙෂ්ඨ උගුල් ඇල්ලවාත්, මිලුවාස් තැබුවාත්, බුවක්කුම්ප් න් බැන්දෙහි, එක්කෙයා පත්තුවෙන වෙතියේ ගෙනක් ආදි උච්ච ජාතියක් පාලිවිකළුත්, මතු වරද කරන්නෙකා, එ වරද එප්පුවනා. ම ඔසු රුපියල් පණහ දක්ව, වැඩිවෙන්ට පූජාවන්ට ද්‍රුෂ්‍ය ද්‍රුෂ්‍ය කට නොගෙ, ත්‍ය ඔසුගේ වරද තීක්, පැමිණෙන අලාහය රුපියල් එසිජහව් වැඩිකම් එ අලාහය වායේ දෙනුණුයක් වැඩිවෙන්ට පූජාවය් ද්‍රුෂ්‍ය කට යටත් වෙන්ට ඕනෑම.

Vl.—ഡമേക്സ്,

- (a) එකී ඉවත් තහනම් මූකලාභය කිසා ප්‍රසිඩ්හර නිබෙන ප්‍රකාශපත්‍රයේ සඳහන්වූ ව්‍යක්තිවාසුවේ පටන් මේ ප්‍රකාශපත්‍රය ප්‍රසිඩ්හර වකවාසුව අනරහුර ලියල්ලුකින් පලාතෝ ආනුවත් ජ්‍යෙෂ්ඨතාන්ත්‍රයේගේ අවසරය ඇතුව මිය තැබුව එකී අමුත්‍රවෙත් හේතු කෙටුවේ, න්,

(b) එකී ඉවත් කොටසකට හේතුවෙත්, එක්කේ ආනුවත් එඟන්තුලත්ත්තාන්සේ සඳහා තියෙයාගෙන් විරුධව තහනම් මූකලාභය නොහැර ඉත් කොටසකට අනතුරු පැමිණෙන්ව පුළුවන් අන්දමකට හේතුකාන් පත්‍ර මූකලාභය්, එක්කේ හේතුකාන් පත්‍ර තුවත් තිබෙන්ව ඇරියෙන්, නොහැර නම් කෙටෙන්න එ ගැන වෙනම බලයලුත් මූකලාභය භාරකාර තිලුබාරත්තාන විසින් කළුන්කලට දැඩුම්දී තියමකරණ අන්දමලටන් වකවාසුවලදීන් මිය, තහනම් මූකලාභය හේතුකාන් පත්‍ර මූකලාභය්, තැබුවෙත්, එක්කේ ගෙණුයෙන්,

(c) තහනම් මූකලාභය යෙහේ කැපුවෙත්, වට්ටෙට පොතු ඇරියෙන්, ගහන අතු කපා දැමුවෙත්, (එකී තිරය හේ සාරය ගන්න, පිණ්ඩ) යෙහේ සිදුරුකළාවෙත්, එක්කේ පිළිස්සුවෙත්,

(d) තහනම් මූකලාභය ගල් කැපුවෙත්, එක්කේ ගල් හැරවෙත්, භුණු හේ අගුර පිළිස්සුවෙත්, මූකලාභය් අවශ්‍යතා දෙයක් එකවාසුවාන්, එක්කේ අහන්කලාභය්, එක්කේ භයුහම්තාන්තා සාම්බැංචු කටයුත්තය යෙදුවෙත්,

(e) ගොවැනීන්කිරීම පිළිස්ස හේ වෙන කාරණයක් උදෙසා (තහනම් මූකලාභය) තිමක් එළිකළාවාන්, එක්කේ විම් කෙටුවෙත්,

එහු වරද කරන්නෙක මූකලාභය හැණු ඕනු වරදව පත්‍රකරණ නැඩුවාරත්තාන විසින් ගෙවනට තියමකරණ ගණන ගෙවන්ව වෙනව්, පමුණුන් නොව භම්පයයක ද්‍රීකවා, දිසිවා ත්‍රිබෙන්ට පූජාවන් කාලයකට හිරුඅවිස්සකිරීමෙන් හේ රැඳියල් පත්‍ර සියය ද්‍රීකවා වැඩිවන්ට පූජාවන්ටු දියායක් ගැසීමෙන් හේ එ දෙයාකාරයෙන්ම හේ කරණ අවශ්‍යතා විදුම් එහු සටන් වෙන්ව තිබුයා.

VII.—මෙහි අන්තිම වගකුනී දේ කි මෙහි පහත පෙරණන නියමවලට යාකනය, එහම් :—

- (a) රුහුමානය්වහන්සේ විසින් පැණෙන්ව රැගුලුපියකට එකතුව නොගෙනුන් අවසරදීමට බලය ලැබේ තිබෙන මූකලාභ්‍ය සම්බන්ධ කටයුතු කිරීමට පත්වශීරික මූලුදාරී යෙයකු ගෙන් ලිඛිත්ල්පක්සිලට ගන් අවසරයක් ඇත්ත්ව යම් කියාවක් කිරීමට තහනම් තැබා.

(b) මුකළු,යා පම්බකුව කටයුතු කිරීමට එකළුට පත්වශීරික මූලුදාරී යෙයක් විභාගයේදී අවසර දැන් හේතු ගෙවිනුගත් සිරත් තහනම් තැබා.

(c) එක් තිළුබාරිතැනු විසින් කරණලද විභාගයේදී ඔහු විසින් කඩිභෙෂකලාභ්‍ය එක්සෙක්ස් මෙහි ඉහුතා පෙනෙන්න තුන්වෙනි විගත්යේදී කියා තිබෙන ප්‍රකාරයට දැන්හැඩි හෝ පොරුණ්යා අධිකික්මක් පැවැත්තිල්ව තහනම්ක තැබා.

VIII.—එංකි ඉඩම් තහනත්ම මූකලාභකයින් කියා ප්‍රසිඩ්හිකලාභීන් උසු එක් හේතු ගෙවීමැත් කිරීමට අවසර ඇත්තාව යම් කෙනෙක් විසින් එක්කෙයි මූලුණ් ව්‍යවහරණ කෙනෙක් විසින් ක්මැත්තෙනෙන්ම ගියුත්තා අවගත්ව සැලුද්දුවාත් එක්කේ තාත්ත්වීලා නොසැලුත්තිකම්කින් එකි ගියුත්තා අවගත් තොත් තොත්පෝජ්, තහනත්ම මූකලාභකයින් මූකලාභීන් ඇත්තාව යම් කෙනෙක් මූකලාභීන් ගැණු කටයුතු බෙවිරිම්ව එවකට පත්වයින් තීලුවාරිතානා එසින් කළ තියම්වල් කාඩ්ඩලාභීන් (එ් ගියුත්තා ගැණු දුටුවම් කළ බුම්බී) එකි මූකලාභීන් තොත්කාන් එහි තියම් පලාත්ක තෙනෙකාලුවලට කෙයි මූකලාභීන් අවගත්තා, ගේද්වලට පැවත්තුවාව අසිනිකම් සියල්ල ගෙයු ඉන් යම්කා සැපුප්පෙනෙයෙන් තැනිකර දමන්ට කියා ගෙවෙන් උර්න්වහන්සේට් සුදුසුවයි කළේපත්තාවෙන් කාලයකට අන්තිවියෙන්තය කියා අන් කරන්වන්, ඒ මූකලාභීන් ගෙයු පලාත්ක හේතු ගෙවීමැත් කිරීමට දුන් අවසරය අවලුණුකර දමන්වන් උර්තුමාන්වහන්සේට් බලය තැබේ.

වත් 1901 කුට්ට අගෝස්තු මස 14 ටෙකි දින රස්කුපරේ ක්විචීරියෙදිය.

ඩී. ඇම්. බලරත්න, මිකලුන් ගැණ කටයුතු තේරණ නිලධාරණයෙනු.

Dr. A. M. விட்சி

ବେଳାନ୍ତି ପଦକାରୀ ଅକ୍ଷେତ୍ର ଦରଣ ଲେବିକାଙ୍କ.

2. ලොකුවිපදෙස සරරගමු පැලාතේ රෝහපුර දිස්ත්‍රික්කෙන් කොළඹයෙහි කොරලේ උල්ලිය එවි පිහිටි මෙට යාකරනලද B අංශරය දරණ සිතියමේ පෙනෙන නොමුර 33,861ක් පිහිටු කුඩාසියේ සඳහන්වෙන අස්කර විකිණීත් රුඩි තුනක් මිනන ඇත්තේ ඉඩමෙට මැයිල්—උනුරට පේරගස් ජේත්තු ගෙදුල සහ ආභ්‍යන්තරී සුබමද; උනුර තුළ නැගෙනුවරට ආභ්‍යන්තර අධිකිය හිතන ඉඩමෙද; නැගෙනුවරට නොමුර 33,683 පිහිටු කුඩාසියේ සඳහන්වෙන ඉඩමෙද; දකුනට, දකුනු තැගෙන ඉරට සහ දකුනු බස්නාදුරටත් ආලෝයද; උනුර බස්නාදුරට පේරගස්හෙන ගෙදුලද.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NO TICE is hereby given that the following Toll Rents of the Puttalam District for the year ending December 31, 1902, will be sold by public auction at the Puttalam Kachcheri on Monday, September 23, 1901, at 1 P.M.

The purchaser will be required to deposit 10 per cent. in cash on the purchase amount on the day of sale and complete the necessary securities within thirty days of the receipt by him of His Excellency the Governor's acceptance of his offer :—

Bridge.—Kottukachchiya.

Canal.—Palavi.

Ferries.—Etalai, Kalpitiya-Mutwal, Kalpitiya-Karaitivu.

The sale of ferry rents of Kalpitiya-Mutwal and Kalpitiya-Karaitivu will be simultaneously held by the Mudaliyar at Kalpitiya.

J. CONROY,
Kurunegala Kachcheri, for Government Agent.
August 23, 1901.

වෙශ්‍ය 1902 ක්වා දෙසැම්බර් මස 31 වෙනි දින අවසන්වෙන්නාවූ අවුරුද්දේ මෙහි පහත සඳහන්වෙන පුනර්නාලම දිස්ත්‍රික්කවේ තෙවුපල් රේන්ද වෙශ්‍ය 1901 ක්වා සැප්තැම්බර් මස 23 වෙනි සඳහා පස්වරු 10 පුනර්නාලම කළුවෙශ්‍ය ප්‍රසිංහ ගේන්දේසියේ විකුණු බව මෙහින් දැනුම්දන්නා ඇති.

ඇංග්‍රීසිකාරයා විසින් රේන්දය ගන් දිනේදීම රේන්දය ගන් මුදලෙන් සියයට දහය බැංකින් මධ්‍යලේ අන්තර් බැංකින් නෑති ඕනෑම ප්‍රතිඵල් තුළු ඉල්ලීම් ගරුනර ආණ්ඩිකාර උතුමානන් විගස්සේ විසින් බාරගෙන් එකඟුවා දැනුම්දන්නා දැන් සිට මාසයක් ඇතුළත්ද ඕනෑකරන්නාවූ ඇප සම්පූර්ණ කරන්නට ඕනෑයි.

පාලම් දේශීදය.

1. කොට්ටුක්‍රිවිය.

අල දේශීදය.

2. ප ලාඩිය.

නොවුපල් රේන්ද.

3. එනාලේල්.

4. කළුපිටිමෝදර.

5. කළුපිටික කරනීවූ.

කළුපිටියේ මෝදර නොවුපල් රේන්ද සහ කළුපිටියේ කරනීවූ නොවුපල්ද එම වෙළුවම්

කළුපිටියේ මුදියන්සේරුහාම විසින් කළුපිටියේදී විකුණුවේ යෙදෙනවට ඇත.

උ. කොට්ටුරෝසි,
ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ වෙළුවට.
වෙශ්‍ය 1901 ක්වා අගෝස්තු මස 23 වෙනි දින කුරුණැලු කළුවෙශ්‍ය යෙදිය.

ඹතක සීම් කංඡරුක්කීර ප්‍රත්‍යාම ඇංග්‍රීසික්කීර 1902 ම ආණ්ඩු මාර්තුම් 31 න් තෙති මුද්‍යවාගාම වරුන් තුයක ප්‍රත්‍යාම ආණ්ඩු පිරුටුවේ මරාත්ම 23 න් තෙති තිංක්කටිමුහම පින්නෝරම් 1 මණි කළුපිටියාම කස්සේරියිල පිරුමිත්ත පෙන්තිර කාරිවික්පයුම්.

කොට්ටුවන්වාරාන් තාන් කොට්ටු කොට්ටුවික්පයින් ප්‍රත්‍යිඛාරු ප්‍රස්කුර බෞක්කම විත්පාවත් තෙතියෙනු තැංශි කොට්ටුවන්වාරාන් කොට්ටුවිය මැකොත්තුක්ක තොසාතිපතියවර්ක්ස උත්තුක්කෙරන්ට නාට් තෙවක්ක මුප්පත් නාට්කානුක්කිටෙයිල තොසාතිවයරන පින්න ගැඹුත්තුම මුද්‍යත්තක්කෙරක්සා වෙන්තියත් :—

පාලක්කුත්තකක.—කොට්ටුක්කීර.

ඉතැංශුත්තකක.—පාලාවි.

ජාත්‍යක්ෂුත්තකක.—ඝත්තාවි, කංඡරු මුකත්තවා රාම, කංඡරු මුකත්තවාත්තිවූ.

කංඡරු මුකත්තවාත්තික්කීර ජාත්‍යක්ෂුත්තකයුම්, කංඡරු මුකත්තවාත්තික්කීර ජාත්‍යක්ෂුත්තකයුම් අන්ත ගෙරත්තිරුණේ කංඡරු මුකත්තයිල කංඡරු මුත්ස්‍යාර අවසානාත්ම කාරිවිත්තක්පයුම්.

උ. කොට්ටුරෝසි,
ජාත්‍යක්ෂුත්තකක.

ජාත්‍යක්ෂුත්තකක ස්‍යාම් සාම්ඛ්‍ය 23 න් එ.

NO TICE is hereby given that on Friday, September 20, 1901, at 2 P.M., will be put up for re-sale at the Anuradhapura Kachcheri, at the risk of the original purchaser, the Arrack Rent of the North-Central Province, if the original purchaser has not before that date paid up and settled the eighth instalment due for the month of August, 1901.

The purchaser at the re-sale will be required to deposit an amount equal to one month's rent in cash on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

L. W. C. SCHRADER,
Anuradhapura Kachcheri, for Government Agent.
August 26, 1901.

MISCELLANEOUS NOTICES.

AREWARD of Rs. 50 will be paid by the Government Agent, North-Central Province, to the person who furnishes satisfactory proof, on or before the 30th September next, of his having destroyed a troublesome and dangerous elephant at present roving about the villages Balaluwewa, Dambuwatawewa, Karawilagala, Uipatgama, Unduruwa, Denwewa, Alutwewa, Halimilewa, and Nelliyagama, in the Kalagam palata of the North-Central Province, and in the paths leading to them.

Description of the Animal.

Has white spots on the trunk and ears; has tusks of about $\frac{1}{2}$ ft.; height, about 9 ft.

L. W. BOOTH,
Anuradhapura Kachcheri, Government Agent.
August 21, 1901.

WITH reference to the Gazette notice appearing in the issue of August 9, 1901, it is hereby notified that the period allowed for the destruction of the troublesome and dangerous elephant at present in the jungle at Pangurana in Meda patty of Tamankadnwa district, frequenting the village paths and fields, has been extended up to 10th September next.

Description.

Has white spots on head, chest, and forelegs; tail, short; height, about 8 or 9 ft.


L. W. C. SCHRADER,
for L. W. BOOTH,
Anuradhapura Kachcheri, Government Agent.
August 23, 1901.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 2 of Ordinance No. 1 of 1897, declaring the Land to be Crown Property.

In the matter of land commonly called and known as Medahenapatana, situate in the village of Pitawela, in the Rilpola korale of Yatikinda division, in the Province of Uva, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the said date of the said notice, I, George Algernon Baumgartner, Government Agent of the Province of Uva, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 4th day of August, 1901, order and declare that the said land, commonly called and known as Medahenapatana, situate in the village of Pitawela in the



Situation : Pitawela village in Rilpola korale.
Preliminary plan 4.

Lot.	Name of Land.	Extent.	Extent.		
			A.	R.	P.
36	Medahenapatana	...	48	1	30
37	Do.	...	4	2	20
			<hr/>		
			53	0	10

Surveyor-General's Office,
Colombo, July 23, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

Rilpola korale, in the Province of Uva, and shown as lots 36 and 37 in preliminary plan No. 4 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 53 acres and 10 perches, and bounded as follows:—north by Pitapolapatana belonging to the Crown and land described in title plan 51,526, east by a village path, south by a village path, Dikwatta claimed by Manamperu, the Koswattakandura, and village path, west by the Elmhurst estate—is the property of the Crown.


Badulla Kachcheri,
August 4, 1901.

G. A. BAUMGARTNER,
Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as Henagahapitiyamukalana, situate in the villages of Arachchikattuwa and Bandarahena in Anaivilundan pattu in Pitigal korale north in the Chilaw District, in the North-Western Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Assistant Government Agent for the Chilaw District, in the North-Western Province, under and by virtue of the powers vested on me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 26th day of June, 1901, order and declare that the said land, commonly called or known as Henagahapitiyamukalana, situate in the villages of Arachchikattuwa and Bandarahena in Anaivilundan pattu in Pitigal korale north in the Chilaw District, in the North-Western Province, and shown as lot 4 in W. L. O. S. No. 8/N.W.P.



Lot 4 called Henagahapitiyamukalana, in extent 166 acres 1 rood 24 perches, situated in Arachchikattuwa and Bandarahena villages in Anaivilundam Pattu of Pitigal korale north.

Surveyor-General's Office,
Colombo, August 3, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

of lands situate in the said villages, a certified copy whereof is hereunto annexed, and containing in extent 166 acres 1 rood and 24 perches, and bounded as follows: on the north by Crown forest called Henagahapitiyamukalana shown as lot 5,141 on preliminary plan 962; on the east by a chena called Landukele claimed by Crown and shown as lot 5 in W. L. O. S. No. 8/N.W.P., and a cocoanut garden claimed by the villagers and shown as lot H; on the south by a chena called Landukele claimed by Crown and shown as lot 5 in W. L. O. S. No. 8/N.W.P., and a road reservation between this and lands belonging to Gunon Saibo of Chilaw on title plan 155,990, Joseph Peter Fernando on title plan 155,989, and S. Hallock on title plans 155,999, 155,998, 155,997, 155,996, and 155,995; on the west by Crown forest called Henagahapitiyamukalana shown as lot 1 in W. L. O. S. No. 8/N.W.P.—is the property of the Crown.

Chilaw Kachcheri,
June 26, 1901.


J. G. FRASER,
Assistant Government Agent.

Proceedings under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," relating to Claims to Forest, Chena, Waste, and Unoccupied Lands.

In the matter of the land commonly called or known as Weralugollehena, situate in the village of Opata in the Beligal korale of the Kegalla District, in the Province of Sabaragamuwa, and of section 4 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the Eighteenth day of September, One thousand Nine hundred, that if no claim to the land commonly called or known as Weralugollehena, situate in the village of Opata in the Beligal korale in the Kegalla District, in the Province of Sabaragamuwa, was made to the Assistant Government Agent of the District of Kegalla, in the Province of Sabaragamuwa, within the period of three months from the date specified in such declaration and notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown:

And whereas Hettiarachchi Tenennehelage Punchi Mudiyanse and Gamaralage Wijehami, both of Opata, made claim thereto, and the Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, made due inquiry into such claim; and whereas he and the said claimant have come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:



Lot 3 called Weralugollehena, in extent 29A. 0R. 0P., situated in Opata village in Otara patty of Beligal korale.
Surveyor-General's Office,
Colombo, April 2, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

And whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said Hettiarachchi Tenennehelage Punchi Mudiyanse and Gamarallage Wijehami do pay to the Assistant Government Agent at Kegalla on or before the 30th day of June, 1901, a sum of rupees three hundred and fifty-six and ninety cents (Rs. 356·90) as purchase amount for the said land, more fully described hereinafter:—

Lot 3 in P. P. 483 called Weralugollehena, containing in extent 29 acres, as described in the annexed plan ; and bounded on the north by Dampitiyawatta claimed by Alauwe Korala, the village boundary of Ragalkanda village, a portion of land described in T. P. 110,213 called Millagahamullahena claimed by Viyannalage Sitti ; on the east by land described on T. P. 110,213 called Millagahamullahena claimed by Viyanualage Sitti and Wariagodawatta (P. P. $\frac{483}{3\frac{1}{2}}$) claimed by Saibu Ismail Lebbe ; on the south by Paspola-kanda and Batahenamukalana (P. P. $\frac{483}{2}$) claimed by the Crown ; on the west by Wedikanda-ela, a portion of the village boundary of Ragalkanda village, Paranawatta, Wellabodawatta, and Wellagawawatta, all claimed by Wedikande Rankira.

And whereas the said Hettiarachchi Tenennehelage Punchi Mudiyanse and Gainaralage Wijehami have duly paid this amount as agreed, the said claimants are hereby declared to be the purchasers of the said land as described above, with the consent of His Excellency the Governor obtained to the publication of such order.

Kegalla Kachcheri,
August 3, 1901.

E. T. NOYES,
Assistant Government Agent.